

වසර 2500 පසු
මේ ගොනම බුද්ධ ගාසනයේ නැවත පිබිඳුමයි.

ප්‍රතිප්‍රාවේණි ප්‍රායෝගික ප්‍රහූත්‍යාචාර
කළීන් නිවන ඇත්දකීමු

(විසිවන වෙළුම)

බඳ්ධේය්ත්පාද ධර්ම ගුන්ත සංස්දෙශ ප්‍රකාශනයකි.

සියලුම හීමිකම් අභ්‍රේරන්

මුදලට විකිනීම සඳහා හෝ ලාභ උග්ධීම පිතිස වන සියලුම ආකාරයේ රුපට ගැනීම්, නැවත පළබෑරීම සපුරු තහනම් ය. මෙම දූහම් පොත ධර්ම දානයක් මෙය බෙදා හැරේ.

පතිපළාවෙහි ප්‍රායෝගික ප්‍රහැනුව තුළින් නිවන අත්දකීම්

මුද්දේධීන්පාද ධර්ම ගුන්ප සංස්කෘතය - 2022 දෙසැම්බර්

ජර්ම ගුන්ප පිළිබඳ

විමසීම: Email: buddothpado@gmail.com
Tel +94 703 518 747 - මුද්දේධීන්පාද ආර්යයන් වහන්සේ

පරිගණක මුද්‍රණ සැකසුම වාක්‍ය රු

අංක 42/8, මකුලුදුව, පිළියන්දල.
දුරකථනය 011 2 708377

මුද්‍රණය

K.S.U. ගැසික් (පුද්) සමාගම
අංක 510, රාජමිරිය පාර, රාජමිරිය
දුරකථන 011 2 884701

අන්තර්ජාලයේ බිම දේශකා ගුවනුය කිරීමට
www.buddothpa.com / www.buddothpado.lk

facebook හරහා ගුවනුය කිරීමට
<https://www.facebook.com/Buddothpado>

1. Buddothpado -
<https://youtube.com/@buddothpado>
2. Buddothpado Aryanwahanse -
<https://youtube.com/@buddothpadaaryanwahanse>
3. Buddothpado Unity -
<https://youtube.com/@BuddothpadoUnity>
4. Buddothpado English -
<https://youtube.com/@weeejj>
5. Buddothpado Tamil -
<https://youtube.com/@buddothpadotamil>
6. Buddothpado Zoom Discussion -
<https://youtube.com/@Zoom-up2ik>
7. Buddothpado Night Discussion -
<https://youtube.com/@BuddothpadoNightDiscussi-zj2bk>
8. Buddothpado English Zoom Discussion -
<https://youtube.com/@BuddothpadoEnglishZoom>
9. Buddothpado Radio Damma Discussion -
<https://youtube.com/@BuddothpadoRDD>
10. Buddothpado TV Damma Desana -
<https://youtube.com/@BuddothpadoTVdammaDesana>

නිවන් මග යායුතු අනුමිලිවෙල

(සතන කෘත්‍ය කෘතක් ද්‍රව්‍යසාකාරක තීපරිවට්ටම්)

ඉදුන් වහන්සේ දුම්සක් පැවතුම් සූත්‍රය තුළින් ප්‍රථම වත්‍යවත නිවන් මග යායුතු ආකාරය අනුමිලිවෙළන් මෙසේ ව්‍යුතු යොක්.

1. පුරුව හාග ප්‍රතිප්‍රාව (පළමුව කලයුතු දේ) සතනකුතානු අවබෝධය
2. අපරාහාග ප්‍රතිප්‍රාව (දෙවනුව කලයුතු දේ - ප්‍රායෝගිකවන ආකාරය)
 - 2.1 කෘතකුතානුය - ධර්මය ප්‍රායෝගිකව අත්දැකීම
 - 2.2 කෘතක්කුතානුය - ආත්මීය හාවයෙන් මිදීමේ අත්දැකීම
1. පුරුව හාග ප්‍රතිප්‍රාව (සතනකුතානු අවබෝධය) ග්‍රාවකයාගේ උත්සාහය මත සහ කලුණන මුත්‍යාගේ පණ්ඩිය මත පවතී

ඩුඩ්ඩුරුගනය අවබෝධකරගැනීම (දුරුගන කුළානුය = සතනකුළානුනාය)
 - ◆ සිත හැදෙන හැරී අවබෝධකරගැනීම
 - ◆ සිත මායාවක් බව අවබෝධකරගැනීම සිත යනු අරමුණාම බව දැනගැනීම
 - ◆ අරමුණෙනිහි සතන දැකීම, අරමුණාට නොරුවටේ
 - ◆ ආත්මීය හාවය හැදෙන ආකාරය අවබෝධකර ගැනීම අරමුණාම අත්මය බව දැකීම
 - ◆ ගුන්තා අවබෝධය
 - ◆ ත්‍රිවිද්‍ය දැනගැනීම (ප්‍රබෑධිත්වාසානුස්සති කුළානුය, ව්‍යුත්පාත කුළානුය, ආසවකාසානුනාය)(සිත = අරමුණා = ආත්මය)

 - 1.1 කලුණන මුත්‍යාගෙන් පණ්ඩිය අසාදැන ගැනීම
 - 1.2 නැවත නැවත සද්ධාර්මණුවනය
 - 1.3 යෝනීසේමනසිකාරය
 - 1.4 රිම්මානුදම් ප්‍රතිප්‍රාව
ග්‍රාවකයා උරිධාන විරයෙන් කලයුතු දෙයින් වයිජ් ප්‍රතිඵලයක් ඇත්තේ පුරුව හාග ප්‍රතිප්‍රාව තුළයි.

ඉදුන් වහන්සේ ඩී පර්දි, නිවන් මගයන ග්‍රාවකය කලයුතු සියල්ල හිමාලය පර්වතය නම්, පුරුව හාග ප්‍රතිප්‍රාවෙන් පසු තව කලයුතු වහන් අත ඇති ගල් කැටයක පමණ දෙයකි.

- ◆ සක්කාය දුටියි ප්‍රහානය මෙතැනදී සිදුවේ.
- ◆ ග්‍රාවකය ආර්ථ භූමියට පිවිසේ.

2. අපරාභාග ප්‍රතිපූව

- 2.1. කෘතසකුතානාය - අසාදුනෙන් ධර්මය ප්‍රායෝගිකව අත්දැකීම - (ධර්මය තමාතුලුන් දැකීම = සතර සතිපටිධානය වැඩීම).
- 2.1.1. අරමුණෙහි සත්‍ය දැකීම; --දැරුණය තුළ සිත හැදෙන හැරී දැකින ආකාරය ප්‍රායෝගිකව අත්දැකීම(යථාභුත සකුතානාය = යෝතිසේ මනසිකාරය)
- 2.1.2. අරමුණෙහි සත්‍ය දැක මිශ්‍රීම
අරමුණ සත්‍යක් නොවන බව ප්‍රායෝගිකව අත්දැකීම
ඒ අනුව ආත්මයක් නැතිබව ප්‍රායෝගිකව අත්දැකීම
සවිතක්ක සවිචාර සමාධිය අත්දැකීම (විදැරුණා සමාධි.)
- 2.1.3. ත්‍රි විද්‍යා ප්‍රායෝගිකව අත්දැකීම (ප්‍රබෑධිතවාසානුස්සති සකුතානාය, ව්‍යුත්පාත සකුතානාය, ආසවකාස ස්ක්‍රේනුතානාය)
- 2.2. කෘතක්සකුතානාය (ශ්‍රාවකයාට කළහැකි කිසිවක් නැත. සොහාදනමේ අනාවර්නයක් පමණි. සකුතායට හසුලේ. මූද්‍රා වචනයට අනුව මෙහිදී දැක්වූහෙත් පාරුව ගිලේ.) - සම්මා සමාධි, සම්මා විමුක්ති
ආත්මයක් නැතිබව ප්‍රායෝගික අත්දැකීමෙන්, මිශ්‍රීම අත්දැකීම (ආත්මීය භාවයෙන් මිශ්‍රීම නිසා ඇතිවන සමාධිමත් ස්වභාවය)
අවිතක්ක අවිචාර සමාධිය - අනිමිත්ත ඉන්නත අප්‍රතිත වේතේ විමුක්තිය -
අරහත්ත සමාධිය - නිස්සත්තේ නිර්පිටෝ ඉනෙන්
කාන්ත ප්‍රතිත නිර්වාන සම්පත්තිය

බුද්ධේය්ත්පාදෝ

- නිවැරදි නිවන් මග හඳුනා ගැනීම (සත්‍ය, කෘත්‍ය, කෘතක්)
- නිර්වාණය සකස් කරගැනීම සඳහා ප්‍රායෝගිකව ඔබ කටයුතු කළ යුතු ආකාරය.
- බුද්ධරාණන් වහන්සේ දුම්සක් පැවතුම් සූත්‍රයේ පැහැදිලි කරන ආකාරයට “විව්‍ය තිපර්වට්ටිව ද්වාදසාකාරං යථාභුතං ස්ථානාදස්සිනං සුවිසුද්ධිං අහොසි”
- සත්‍ය යුතානය
- කෘත්‍ය යුතානය
- කෘතක් යුතානය

මෙස නිවැරදිව නිවන්මග දේශනා කර ඇත.

- මේ පිළිවෙළට නිවන් මග වැඩිම තුළ ආත්ම ද්‍යුම්පිය දුරුවේ, ආත්ම සංඝාව දියවේ, අනාත්ම ස්වභාවයට පැමිණෙන ආකාරය පැහැදිලි කර ඇත.
- විනම් ඔබට සතියක් තුළ නිවන් මග මුළ, මැද, අග මෙස කටයුතු කරන ආකාරය පහතින් පෙන්වා ඇත.

1. පළමුවෙති දිනය

බුද්ධ දුර්ජනය පැහැදිලි කිරීම. (සත්‍ය යුතානය අවබෝධ කරගත යුතුයි.)
ආත්මය හැදෙන හැරී.

2. දෙවෙන් දිනය

ඩුල්ඩ දර්ශනය පැහැදිලි කිරීම. (සත්‍ය සූත්‍රය අවබෝධ කරගත යුතයි) ආත්මය හැඳුන හැටි, ආත්ම සංශ්‍යාව, ආත්ම දුෂ්චීරය දැනගැනීම.

3. තුන්වන දිනය

අරමුණ බාහිර ඇත්තක් නොවන බවත්, විය සිතිවිල්ලක් බවත් දකිමින් කටයුතු කිරීම.

4. හතරවන දිනය

අරමුණ සිතිවිල්ලක් බවත්, සිතිවිල්ලක් සත්‍යක් නොවන බවත්, දකිමින් කටයුතු කිරීම.

5. පස්වන දිනය

බාහිරත් සිතත් සත්‍යක් නොවන බව දකිමින්, මිදෙමින් කටයුතු කිරීම.(ක්‍රියා සිත දකිමින් කටයුතු කිරීම) ආයතන දැකීම.

6. හය වන දිනය

අරමුණ ආත්මය වශයෙන් නොගෙන ක්‍රියාවලිය දකිමින් කටයුතු කිරීම.

7. හත්වන දිනය

විවේක සුවයෙන් කටයුතු කිරීම.

- මෙය සතියක් ව්‍යුහ ආකාරය ඉහත දැක්වේ. තවදුරටත් මේ ආකාරයෙන් සත්‍ය දෙක, තුන සහ මාසයක් යන ආකාරයට වැඩි වෙන ලෙස සකස් කරගත හැක.
- මෙය මුලාකු කොටගෙන කෙන කෙනාට සුදුසු ආකාරයෙන් සකස් කර ගත හැක.

බුද්ධේධීන්පාද ආර්යයන් වහන්සේ

පෙරවැන

මෙය ඇසෙන ඔබ මහා භාග්‍යවන්තයි. ඔබ කොහෝද යන්නේ, මුලාව රුවටීම හරි භයානකයි. සත්‍ය කුමක්ද? ඔබ සංසාර ව්‍යුයක අතරම් වෙලා. විවෙක ඔබ සතුරින්, විවෙක ඔබ දුකෙන්, සැපේ දුකේ ලේඛනය වන මේ පිටිතය හරි භයානකයි. ඔබ සත්‍ය දන්නේ නඩ. ඒ සත්‍ය ඔබ අවබෝධ කළ යුතුයි. ඔබ සංසාර දුකින් මිදෙන කතාවයි මේ.

මෙම දේශන මාලාව මගින් ඔබට සත්‍ය ධර්මය අවබෝධය සඳහා යම්කිසි උපකාරයක් ලැබෙනවා. සියලු දුකින් මිදෙන තැන හමුවන ඒ 'සඳුතනික සුවය' මෙම දේශන මාලාව මගින් අත්දුකින්නට ඔබට ද හැකියාව ලැබේ. බාහිර ඇත්ත කරගෙන සිටින තාක් ඔබ ඉන්නේ මිත්‍යදාම්‍යියේමයි. ඒතාක් ඔබට දුක උරුමයි. සිතද මායාවක් වන තැන

සිතේ මායාවෙන් මිදුනු තැන,
බාහිර ඇත්තක් තොවන තැන
සිතද සත්‍යයක් තොවන තැන
වේ සිතෙන් මිදෙන තැන
වේ බාහිර ඇත්තක් තොවන තැන
'අජ්‍යාච්ඡා බහිද්ධා' කියන තැන
අත්ත දෙකම මිදුන තැන, වනම්,

ධර්මය තුළ සඳහන් වන නාම, රුප අන්ත 2න් මිදුමයි නිවන් මග වන්නේ. මෙලොව උපදින සියලු සත්ත්වයෝ නිවනින්මයි සැහසීම ලබන්නේ. ධර්මය නම් ධර්මතාවයයි. ඒ පරිව්වසමුප්පාද ධර්මයයි. විනම් ඉදප්පව්වතාවයයි. විනම් දෙයක් නැති බවයි. දෙයක් නැති බව බුද්ධ ස්නාවයයි. දෙයක්

නැති තැන වේතොව්මුක්තියයි. විනම් අනිමිත්ත, ඉන්නත, අප්ප්‍රතිත වේතොව්මුක්තියයි. ඒ බුද්ධ ස්වභාවයයි. මේ දහම අවබෝධ වේ නම් ඔබ අප සියලු දෙනාම ඒ බුද්ධ ස්වභාවයයි අවදී වෙන්නේ. ඒ බුද්ධ යනු ඉන්නතාවයි.

“නිස්සත්වෝ නිල්පිවෝ ඉන්නයෝ”

පහන නිවිගිය පසු ගිය තැනක් කොහින්දූ? ඒ නිවීමමයි නිවන. ඒ කෙලෙස් ගින්නේ නිවියාමයි. ඒ සසර ඕස්සයේ නිමාවයි. ඒ වික්ද්‍යාන නිරෝධියට ගිය තැන සියලු දුකෙන් මිද්මයි.

වික්ද්‍යානුම අනිදියේසනම - අනත්තං සඩ්බතෝ පහං
විත්ත ආපෝව පධ්‍යවී ව - තේපෝ වායෝ න ගාධති
විත්ත දිතක්ව රස්සක්ව - අතුම පුරා සුභාසුනම
විත්ත නාමක්ව රැපංව - අසේසං උපරුජ්‍යති
වික්ද්‍යානස්ස නිරෝධෙන - විත්තෙ තං උපරුජ්‍යති

සිතෙන් මිදෙන මග

නිවන් දකින මග

දුකින් මිදෙන මග

වියයි නිස්සරණ මග

නිවැරදි නිවන් මග ඔබටත් හමුවේවි. ධර්මය සොයන්නාට බුද්ධින් හමු වේ. බුද්ධ යනු සොඛාදහමයි. ප්‍රායෝගික පුහුණු විය යුතු ආකාරය හඳුනාගෙන අවබෝධ කළ යුතු ධර්මයකි.

බුද්ධේධ්‍යස්ථාන ආර්යයන් වහන්සේ

හරදින්වීම

මේ ගෞතම බුද්ධ ගාසනය තුළ අපි හැමදෙනාටම අවශ්‍ය වන්නේ නිවීමක්, සැහසිමක්, දුකින් මුදිමක්. නිරන්තර පවත්නා රාග, ද්වේශ, මෝහ, නිවා ගැනීමයි නිවත කියන්නේ. කිසාගෝන්ම්, ප්‍රවාචාර, අම්බපාලි වැනි බොහෝ පිරස් බුදුරජාණන් වහන්සේ අතියස එ් ගිහි නිවා සදාකාලික සැහසිම ලැබුවා.

අද බොද්ධ සමාජයට මේ නිවීම සැහසිම අනිම් වෙතා බොහෝ පිරස් නොයෙකුත් රාමුවලට සිර්වී, ගුන්ප දුරයට පමණක් සීමාවෙතා සිරින්නේ. ඒ තුළින් සත්‍ය දුක්ම අපහසුයි. විද්‍රේශනා දුරය සමාජයෙන් ඇත්ත් වී ඇති මෙවන් යුගයක නැවතත් ඒ ගිලිහි ගිය බුද්ධ දුරේශනය, විද්‍රේශනා දුරය තුළින් ම ඉස්මතු වෙනව. ඒ අති ගම්හිර, නිර්මල, පරම සත්‍ය අපට අහන්න ලැබෙනවා. මේ නිවැරදි බුද්ධ දුරේශනය පෙර නොඳුසූ විරු දහම්, ධම්ම වක්මුෂය අපි අවබෝධ කරගත යුතු වෙනව. මේ සත්‍ය දුරේශනය බාහිරින් හමුවන දෙයක් නොවේ. බාහිර ඇත්ත වූ තැන පවතින්නේ ආත්මය ස්වභාවයක්.

මේ අනාත්ම දිර්මය උතුම් බුද්ධ දුරේශනය 'බුද්ධේෂ්පාද ධර්ම ගුන්ප මාලුව' තුළින් ඔබට කියවන්න ලැබෙනව. විය නොලින් කියවන්න. ඩාරණය කරගන්න. ඔබට සත්‍ය අවබෝධයට මෙය උපකාරී වේවි. මේ අප ගන්නා උත්සාහයේ වික් අවස්ථාවක් පමණි.

අප කළකාණ මිතු මෙහෙතින් වහන්සේ

"සබ්බඳානං ධම්මඳානං ජිනාති"

මේ උතුම් සත්කාරය සඳහා අප්පායෙන්, ධර්මයෙන්
සියලුම ආකාරයෙන් උදවී උපකාර කළා වූ
සියලුම දැනන් නට, මෙම ධර්ම දානය තුළින්
ජනිත වන්නා වූ පුණුස ගක්තිය
මේ ගෝනම බුද්ධී ගාසනයේ දී ම
ලේ උතුම් වතුරාර්ය සත්‍ය ධර්මය
අවබේද කරගෙන සංසාර දුකින් මිදී
නිවනින් ම සැනසීම ලබන්නට
හේතු වේවා !

පිදුම



මහා වාලකා කතරක, දාහය
නිවන සිසිල් දියබිඳ විලසට
ඉදුරන් පිනවන ලෝ සතුනට
කෙලස් ගිනි නිවාලන්නට
යළිත් අවධිව “බුද්ධේය්ත්පාද්” යුගය
ප්‍රතිපත්තියෙන් බුදන් පුදුමින්
නිස්සර් මග ඇවිද ගොස්
නිවන හම් ‘ක්‍රෑෂ්ණ භූමිය’
ස්ථර්ග කරන්නට, “ආර්යය භූමියේ”
ප්‍රජ්‍යාලෝකයෙන් දේශනා කරන
‘සදහම් මං සළකුණු’
නිවනටම උපතිග්‍රය වේවා!
සියලු ලෝසනහට.
“ප්‍රතිපදාවන් මා පුදන්නො මා පුදන්නො වෙති.”

පටුන

	මූද්ධේෂ්‍යපාලෝ	6
01	සතර සතිපරීකානය ප්‍රායෝගිකව	15
02	ප්‍රායෝගික ප්‍රථීපදාව තුළ අත්දකින නොපෙනෙන සත්‍ය	25
03	ප්‍රායෝගික ප්‍රථීපදාව තුළින් ‘විදුරුණනා සමාධිය’ අත්දකිමු	37
04	ප්‍රායෝගික නිවන්මග	48
05	‘මට ද මා හමුනොවන’ සුන්දර වූ ප්‍රථීපදාව අත්දකිමු	61
06	ඉඩටම සාහ්දිරිධික වන ප්‍රායෝගික නිවන්මග	72
07	ප්‍රථීපදාව තුළ ප්‍රායෝගික ප්‍රහැනුව නිවනටමයි	83
08	කරවන්නෙක් කරන්නෙක් නැති ක්‍රියාකාරීත හඳුනා ගනීමු	91

සතර සතිපටිධානය ප්‍රායෝගිකව

ආර්යයන් වහන්සේ : සියලු දෙනාටම තෙරැවන් සරණය. මේ ප්‍රතිපදා මාලාව ආර්යයන් වහන්සේ සකස් කළ විකක්. මේ වැඩ සටහන තුළ හැම කෙනෙක්ම ඒ දේ හරියට කරනවද කියල බලනව. මෙත්මල් අරණ සේනාසන යටතේ මේ ප්‍රායෝගිකව ප්‍රහුණු වෙන මේ කටයුතු ඔක්කොම විකට ජීකරුණ වෙළුසි සිද්ධ වෙන්නේ. හැම විකම නිවන්මග රිසි උපතිශ්චය වෙන්නේ. අවංක වෙන්න ඕනෑ, ලෝකේටම අවංක වෙන්න ඕනෑ. මොකක්ද වෙන්නේ වැරදි දේ හෝ හර දේ හෝ හැමදේම විනිවිදව තියෙන්න ඕනෑ. ද්‍රවස් 7යි තියෙන්නේ, ඒ ද්‍රවස් කටයුතු කළේ කොහොමද? කියලා අවකංචම කියන්න ඕනෑ. ප්‍රායෝගික පැත්ත බොරැකරන්න බැං. කවථාවත් ‘යෝගාවවරයෝක්’ ‘උපාධන හික්ෂුවට’ බොරැ කරන්න හොඳ නක. කවථාවත් නිවන්මග දියුණු වෙන්නක. ආර්යයන් වහන්සේ අත්දැකීම් අනුසාරයෙන් ප්‍රායෝගික ප්‍රහුණුව, අත්දැකීනදේ ලෝකේට දායාද කරන්නේ. ‘විදරුගනා භාවහාව’ ‘සතර ඉරියවිවෙන්’ තොරයි. මුලින්ම ප්‍රතිපදාවේ පෙන්නුවේ ‘දරුගන අවබෝධය’ ‘බූද්ධ දරුගනය’ සත්‍ය යූහනය’ පූර්වහාග ප්‍රතිපදාව කියන කොටස සිත හැදෙන හැරි, සිතේ මායාව සත්‍ය තොදුන්න ඇටි හැමේම දුන්නට ප්‍රතිපදා මාලාව දින 7යි.

- ★ පළමු දින දෙකේ ‘සිත හැදෙන හැරි’ පරීච්චමුත්පාද ධර්මය තමයි දේශනා කරන්නේ. ‘සත්‍ය යූහනය’ කියන්නේ ඒ අවබෝධයයි. සිත කියන්නේ අරමුණ, අරමුණ සකස් වන ආකාරය.
- ★ තුන්වෙති ද්‍රවසේ මේක ප්‍රායෝගිකව දකින එක පටන් ගන්නවා. බාහිර තියෙන දෙයක් නෙමේ, අපි හිතනවා. බාහිර කොහොවත්

දෙයක් නැති බව දුකිනවා. රේන ඇගහන දැනෙන සෑම තැනම බාහිර නොවේයි සිතම බව දුකිනවා. සිතුවිල්ලක් බව.

- ★ හතරවෙනි ද්‍රව්‍යක්දී හිතෙන් දෙයක් නැති බව දුකිනවා. සිතිවිල්ලෙන් දෙයක් නැති බව දුකිනවා. 'ඁබිද වර්ණ' බව.
- ★ පස්වන ද්‍රව්‍යක් බාහිරත් මිදිලා, සිතත් මිදිලා, අරමුණාට හිමිකාරයෙක් නැතිවෙලා. අරමුණ දෙයක් වෙන්නැ. බාහිරෙනුත් මිදෙනවා, සිතෙනුත් මිදෙනවා. අන්ත දෙකෙන් මිදුන ක්‍රිය සිත හමුවෙනවා ක්‍රියාවලිය.
- ★ හයවන ද්‍රව්‍ය වනවිට ක්‍රියාවලියට හිමිකාරයෙක් නඩ. ආත්මයක් නැති බව ප්‍රායෝගිකව අත්දුකිනවා.
- ★ හත්වන ද්‍රව්‍යක් විවේකිව ඉන්නේ 'අවිනත්ක ස්වභාවයක්' අන් දුකිනවා.

හඳපු පාරු නඩ මහත්තානි පාරුව තමන් සාඛාගෙනයි යා යුත්තේ මහත්තානි. කිවිවා වගේ, ප්‍රතිපථව තමන්ම සකස් කරගත යුතුයි. තමන්ට ගැලපෙන ආකාරයට, කළුනානා මිත්‍රාගේ පණිවුඩ්‍යමත. මේ සිදු කරන්නේ ව්‍යම කටයුත්තයි.

මේ ධර්මය අවබෝධය තුළ ලොකු පොඩි කතා නඩ. ධර්මය නම් ධර්මය විතරයි. ආර්යයන් වහන්සේවත් ලොකු නඩ. අපිගාව තියෙනව පෘතුග්‍රීන භූමිය තුළ ඒකාධිකාරය වගේ විකක්. මමත්වයත් තියෙනව, විහෙමම වෙන්න ඕන නඩ. පැත්තකට වෙලා තිහතමානීව ඉන්න උත්සාහ කරන්න. අපිට ඕන ධර්මය සාකච්ඡා කරන්න, ධර්මය කියන්නේ මාරුගය 'මමය නැතිකරන'. ප්‍රායෝගිකව පුහුණාවෙන වෙන නැති කතාකරන්නේ මෙතනයි. මෙහෙතින් වහන්සේ අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න කොහොමද කරේ කියල. මෙහෙතින් වහන්සේ ඒක බලත්න. අම්ම කෙනෙකුට පුළුවන් කතා කරන්න. මේ මාරුගයේ යනකොට අපට හංගන්න බඩ. ලෝකට ජේනව තමන්ගේ ස්වභාවය. ලෝකය දැකින්නත් ඕන. තමන් ලෝකට විවෘත වෙනව. ප්‍රතිපථවේ කටයුතු කරපු ආකාරය කියන්න.

උපාසිකාව : තෙරැවෙන් සරණය ආර්යයන් වහන්ස, පලවෙති ද්‍රව්‍යෙ 'සත්‍ය කුතුණාය' ගැන දේශනා ඇතුළුව. අපි දැකින දේ බාහිර නෑ කියල. දෙවෙති ද්‍රව්‍යෙ සත්‍ය කුතුණාය අවබෝධ කරගන්න ආත්මය හැදෙන හැරී, ආත්ම සංයුත්‍ය, ආත්ම දැජ්ඩිය දැනගත්තා. තුන්වෙති ද්‍රව්‍ය අරමුණ, බාහිර ඇත්තක් නොවන බවත් විය සිතුවිල්ලක් බවත් දකිමින් කටයුතු කළු. හතරවෙති ද්‍රව්‍ය අද ද්‍රව්‍ය. අරමුණ සිතුවිල්ලක් බවත්, සිතුවිල්ල සත්‍ය නොවන බවත් දකිමින් ප්‍රායෝගිකව යෙදුන.

ආර්යයන් වහන්ස : ඕක නෙමේ ප්‍රායෝගික පැත්ත කියන්නේ. අපිට ඕන ප්‍රායෝගිකව අත්දැකපු ආකාරය කරා කරන්න. ඔබතුමිය කොහොමද රියේ ද්‍රව්‍ය බාහිර ඇත්තක් නොවන හැරී දැක්කේ. රියේ ඉදින් දැකපු දේවල් කියන්න, කොහොමද අත්දැකපු ආකාරය. ආපු අරමුණක් කියන්න ඕන. "මම මෙහෙම තේ වික බොහ වෙලාවේ, මෙහෙම මෙහෙනි වුණා. විදියට රිදුණා." සුවිශේෂ ස්වභාවය කරා කරන්න ඕන. සිතුවිලිවල තිබුණේ නෑ. මේ සිතුවිලි මෙහෙමයි හරි හෝ වැරදි හෝ ඔක්කොම කියන්න ඕන.

උපාසිකාව : උදේ 4.00ට නැගිටලා මූණකට හෝදැගෙන සක්මන් භාවනාව කළා. සක්මන් යෙදෙනකාට, යනකාට විනකාට පයට දැනෙන දැකීම කකුලට තද ගතියක්, දැනෙන ස්වභායත් වික්ක සක්මන් භාවනාව කළා. 5.30 ට විතර ඉත් පස්ස ගිලන්පස තියලා බුද්ධ වන්දනාව කළා.

ආර්යයන් වහන්ස : ප්‍රායෝගික පුහුණුවේද ඒ ද්‍රව්‍යෙ කටයුතු කරපු ආකාරය අවංකවම කියන්න ඕන. කෙලෙස් තියෙන වික නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ, කෙලෙස් පේනවද නැදේද කියන විකයි. මෙන්න මේ වගේ අපට අම්මගේ මොකක්වත් දියුණුවක් නෙවෙයි හොයන්නේ. අඩුපාඩුවක් තිබිබාත් අපි ඒ ගැන කතා කරනව විතකාට. සක්මන් දි පයට තද ගතියක් දැනුණා කිවිවා. ඒක කොහොමද මෙහෙනි කළේ?

උපාසිකාව : පොලවත් තදයි, යටි පත්‍රාලත් තදයි, තද ගතිය කියල හිතට දැනුන. විනා කෙලවරේ ඉදුල මෙහාට සක්මන් කරා.

ආර්යයන් වහන්ස : සක්මන් කරනකාට තදගතිය හරි, දැනෙන වික තද ගතියක්. සක්මන් කරනකාට හයියෙන් යන ඒවා, ඉක්මනට

ගිහින් ඉවර කරන ඒවා, ඒවා ගන්නෙපා. සක්මනේ දී තමන් යම්කියි
සීමාවක් දුරක් 'නිර්ය' කරගෙන එතනදී තමන් සක්මනට යොමු වුණුට
පස්සේ 'තද ගතිය' දැනෙනව නම් එහෙම කරන සක්මනේදී බාහිර
ඇත්ත නොවන කමටහනක්නේ තියෙන්නේ, එහෙම නම් මේ තදගතිය
දැනීම දැනෙන්නේ බාහිර නොවේය සිත 'විත්තය' දැනෙන ස්වභාවය.

- ★ 'දැනීම' විතකොට කාය ප්‍රසාදයක්නේ, ඒක බාහිර දෙයක් නෙවෙයි.
'කාය ප්‍රසාදය කියන්නේ වික්ද්‍යාත්‍යා මායාවට දැනෙන්නේ. බාහිර දෙයක් නෙවෙයි දැනෙන දැනීම වික්ද්‍යාත්‍යාය, කාය වික්ද්‍යාත්‍යායට අසුවන්නේ. විතකොට ඒක බාහිර නෙවෙයි වික්ද්‍යාත්‍යාය. මේකත් සක්මනටම ගන්න පුලුවන්.
- ★ පේන වික තියෙනවන්, පේන විකවත් ඇතෙන විකවත් බාහිර නෙවෙයි. වික්ද්‍යාත්‍යා මායාව.
- ★ 'තද ගතියක්' වික්ද්‍යාත්‍යාය මායාව ඒකත් බාහිර නෙවෙයි අපේ
වික්ද්‍යාත්‍යා මායාව. දැන් කකුල හිරවැටිල නම් තියෙන්නේ, මේක
අනුවෙන්නෑනේ. අනුවෙන්නේ වික්ද්‍යාත්‍යායටයි. ඒක බාහිරවත්
පොලාවෙවත් කොහොවත් තියෙන විනෙම විකක් නෙවෙයි. ඒක
තමන්ට මෙහෙති වෙන්න ඕන.
- ★ මෙතනින් මෙහෙති වෙන්න ඕන. ඇහැට පේන විකක් වික්ද්‍යාත්‍යා
මායාවක්. බාහිර විකක් නෙවෙයි විත්තයක්. පේන වික අනුවෙන්නේ
වක්බූ වික්ද්‍යාත්‍යායට.
- ★ කතුට ඇතෙන ගබ්දය පවා බාහිර විකක් නෙවෙයි. ඒකත් මේ
වික්ද්‍යාත්‍යායටයි අසුවන්නේ. සෝත වික්ද්‍යාත්‍යායට.

කාය වික්ද්‍යාත්‍යායට තමයි 'තදගතිය' අසුවන්නේ. තද ගතිය කියන
කොට බාහිරට ගන්න, වික්ද්‍යාත්‍යාය පැත්තට හැරෙන්නේ. දැන් දකින්නේ
බාහිර නෙවෙයි සිතම බවනේ. ඒකත් අනුවෙන්නේ වික්ද්‍යාත්‍යායට කියලා
දැකිනවා. එතන මෙහෙති විමක් තියෙනවන් 'බාහිර' ඇත්ත නොවන තැන
එතන මෙහෙති විමක් තියෙනවා. තමන්ට ඒ මෙහෙති විම තියෙන්න ඕන.

‘සවිතක්ක ස්වභාවයක්නේ පුහුණුවක්නේ තියෙන්නේ. එතකොට මෙහෙති කිරීමක් තියෙන්නේ සක්මන කරනකොට. පුංචි දේ කියල හිතන්නෙපා. වටපිට බලන විකත් සක්මනට ගන්න. ‘වක්බූ වික්ද්‍යාත්‍යාචාර’ ගන්න ජේන වික වික්ද්‍යාත්‍යාචාර මායාට කියලා. ශබ්දයක් ඇගහන කොට ‘සේත වික්ද්‍යාත්‍යාචාර’ තියලා වික්ද්‍යාත්‍යාචාර කඩලට දැනෙන තද ගතියත් විහෙමයි. බාහිර කියලා ගන්නෙපා, ඒකත් වික්ද්‍යාත්‍යාචාරමායාටයි අසුවන්නේ.

සක්මන හරියට බලන්න. කමටහන් විදියටයි මේක දකින්නේ බාහිර ඇත්ත නොවන ස්වභාවය. සක්මනේ දී ‘ඡිසවනවා’ ‘තබනවා’ ‘ශ්‍රේෂ්ඨයට යවනවා’ කියල ගත්තෙන්, ඒක ‘සම්පාද’ පැත්තටයි එන්නේ. එතනින් වෙතින් අරමුණක්, අර ජේනට ඇගහනවා කියන අරමුණකට යන්නා, ඒක වෙන කමටහනක්, සක්මන් කරපු ආකාරය අහන්නේ ඔහ්න ඔය තියයි. ‘ඡිසවනවා’ ‘තබනවා’ කියලා ගන්නකොට, ඒක විතකොට වෙන අරමුණු වින්න නොදී ඒ අරමුණු ඉන්න විකක්. විතකොට ඒක ‘සමත’ කමටහනක්. විතකොට බාහිර ඇත්ත කරගෙනදා? සිත කියන ඒ කර්මස්ථානයට වින්නක. ඒක කොහොමද? බාහිර ඇත්ත නොවන පැත්තට ගන්නේ කියන විකයි මේ කියන්නේ. විතකොට මේ දෙක, දෙකක්. සම්පාද පැත්තට යන්න විපා, බාහිර ඇත්ත නොවන පැත්තට වින්න දැකින්න. බාහිර ඇත්ත නොවන බව සක්මනේ දී නැම තැනකම දැකින්න. සක්මනේ දී ‘තදැගතිය’ කියල ගත්තෙන්, ඒකත් සමථ කමටහනක් වෙනවා. ‘තදැගතියක්’ තදැගතියක් කියල එහෙම හිතුවාන්, ‘තදැගතියක්’ තදැගතියක් කිය කිය හිටියොන්, ‘තදැගතියෙන්’ එහාට අරමුණු එන්නා. ඒ ‘තදැගතිය කියන’ අරමුණෝම තමයි දිගටම ඉන්නේ. විතකොට මේක දැනගන්නත් ඕනෑ. මේ විදියට ඇගහන්නත් ඕනෑ. වෙහෙම නැත්නම් බාහිර ඇත්ත නොවන කමටහන වෙන්නක, සමථ කමටහනක් වැඩුවු වෙනව.

තමන් දැනගෙන ඉන්නත් ඕන තමන් මොකක්ද කරන්නේ කියලා. වෙහෙතිම් ‘තදැගතියක්’ තදැගතියක් කිය කිය හිටියොත් ඒක සමථ කමටහනක් වෙනව. මේක බාහිර දෙයක් තෙවෙයි ‘කාය ප්‍රාසාදයක්’. ජේන වික ‘වක්බූ ප්‍රාසාදයට’ අසුවන්නේ, ඇගහන වික ‘සේත ප්‍රාසාදයට’ අසුවන්නේ කියල ආයතන රික දැක්කොට් සක්මනෝම, මේක බාහිර ඇත්ත නොවන කමටහන වෙනව. ඒ කමටහනක් වැදගත් විකක් හරියට

කරානම්. දැන් උදේ බුද්ධ වන්දනාවෙන් පස්සේ ප්‍රතිපදාවේ යෙදුන ආකාරය කියන්න.

උපාසිකාව : බුද්ධ වන්දනාවෙන් පස්සේ අමදින්න තිබුණේ. අපි ඉදළ ගන්නකාට 'වර්ණ සටහනක්' අතුගාන කොට ගබ්දලට 'ගබ්ද සිතක්' කියල ඇතුනු, අතුගාලා 'ගඳ සුවඳ' විනකාට 'ගන්ද සිතක්' කියල ඇතුනු. ඉදළ අතට ගන්නකාට තද ගතියක් ඇතුනු අතුගාන කොට 'පොටිධිඛ සිතක්' කියලා ඇතුනු. විහෙම මෙහෙති කර කර තමයි ආර්යයන් වහන්ස අතු ගැවේ.

ආර්යයන් වහන්ස : ඔතන මෙහෙති කරන හැමතැනුම්, මෙහෙති කරන බවට සිහියක් තියෙන්න ඕන. මෙහෙති කරන බව තියෙන වික මාර්ගය, 'විල' අවස්ථාවක් නොවෙයි. ඒකත් දැනගෙන තියෙන්න ඕන. 'විල' අවස්ථාවක් කියන්නේ මෙහෙති නොකරන අවස්ථාවක්, ඒක ලුයක් වෙන්නැතිව මිදුණා අවස්ථාවක්. නමුත් ඔතන යෝගාවචර භූමිය නිසා, පුහුණු වෙන නිසා ඔය මාර්ගයේ තමයි කටයුතු කරන්න වෙන්නේ. බාහිර නොවෙයි 'සිතම බව' දැකින විකයි 'ඉදළ' 'කොස්ස' අතුගානවා කියනකාට, මේ හැම විකම සිතුවීල්ලක් බව දැකින වික. ඉදළ කියන්නෙන් සිතුවීල්ලක්මයි සිතමයි. 'අතුගානව' කියනකාට ඒකත් සිතමයි. මේ හැමතැනුම සිතමයි පර්හරණය. මේක වර්ණ සිත, ගන්ද සිත, ගබ්ද සිත ඒක හරි, නමුත් මේ සිතට කියන එක එකම පැන්තකට ගන්න එකක්. වර්ණයක් විනකාට මේ සිතම බව, මෙහෙති වෙනව වගේම සිහියටන් අසුවෙනවා 'සිත බව' 'සිතන බව.' ඉදළ කියන හිතනවනේ, ඉදළ කියන්නේ ගබ්දයි වර්ණයිනේ. අමදින කොටත් සිතමයි. ඇවේදින කොට මේ ව්‍යුහයේ තියෙන විකක් නොවෙයි. වන්දනා කරන කොටත් විහෙමයි තමන්ගේ සිතටයි වදුන්නේ. සිතේ තියෙන එකටන් වදුන්නේ, මල් කියලා හිතනව, පහන කියලා හිතනව, බුදු පිළිමේ කියල හිතනව, තමන්ගේ හිතටයි වන්දනා වෙන්නේ. තමන්ගේ සිතමයින් හැම එකම, එළියට වදුන්න බැහැ පැවති. අපි අපේ වික්ද්‍යාත්ම මායාවනේ හැම තිස්සේම ඇසු කරන්නේ, සිතමයි ඇසුරු කරන්නේ. වැඩ කරන කොට, ඇවේදිනකාට හැමතැනුම් බාහිරයක් හම්බවෙන්නේ නං, සිතමයි.

මින්න ඔතෙන්ට ඔය පුහුණුව වැදගත් වෙන්නේ ඊට පූජට අමදීමට පස්සේ ප්‍රායෝගික වු ආකාරය.

උපාසිකාව : 8.00 ඉදුල 10.00 වෙනකම් දැවල් බාහා පිළියෙල කළා. පසුව 'ශුරියුරි' විකේ ඔබ වහන්සේගේ දේශනා ගුවණය කළා.

ආර්යයන් වහන්ස : හැමදේම කරිකා කරන්න තියෙනවා. හැමතැනම වැදගත්. හැමතැනම තමන් ඒ ධර්මය දැක්කද කියන වික. දාන පිළියෙල කරන, දානේ පිළියෙල කරනකාටත් තමන් ධම්ය දැකින්න. තමන් විවේකිව හැසුරුණා නම්, විනනත් ගොහොමද ධම්ය දැක්කේ. තමන් කරප දේ, තමන් මතක් කරල කියන්න සින. ප්‍රායෝගික පුහුණුවක් කියන්නේ උත්තර දෙන 'පේපර්' එකක්වත් ප්‍රශ්න උත්තර වැඩ සටහනක්වත් නොවෙයි. කරප දේ විනිවිදව ප්‍රකාශ කරන වික. බාහිර ඇත්ත තොවන විදියටහේ හැමදේම සිද්ධිවෙන්න සින, ධර්මය ගුවණය කරන් ඒ මොහොනේ යමිකිසි 'ධර්ම මහසිකාරයක්' වෙන එක, එකත් සිතමනේ. මහසිකාරය කියන්නෙන් සිතමනේ, බාහිර ඇත්ත වෙන්නැනේ. හැමතැනම සිත දැක්කද කියලය මේ බිලන්නේ. හැත්තම් බාහිර ඇත්ත වෙනව දැන්නෙම නං. වික්ද්‍යාත්මා මායාව යනවා කඩාගෙන බාහිරව. ධර්මය තුළ යමක් තේරැමි ගත්ත විය අවබෝධයට හේතු වෙනව, නමුත් ඒක සිතම බවත් දැකිනවා තිසිම තැනක ප්‍රශ්න නැහැ. තමන් නිවැරදිව මාර්ගයේ පුහුණු වෙනව. මනුස්සයේ මොනවද කරන්නේ ඒ මනුස්ස ස්වභාව. ඒ ස්වභාවය තුළ ලෙයක් නැති බව දැක්ක ද කියන විකයි, සිතම බව දැක්කද කියන විකයි, ඒකයි වැදගත් වෙන්නේ. අනිත් අයත් විකක දෙතිසි කඩා කලානම් ඒකත් කියන්න සින. දාන පිළියෙල කිරීමේ ද කරප දේවල්, මේ වෙළාවෙද මෙහෙමයි. මේක විනිවිදව කඩාකරණ විකක්. උදේ දානේ ගත්තේ කියටද? දානේ කවුරු හර ගෙනාවද?

උපාසිකාව : හිල බානේ ගත්තේ 8.30ට විනර බානේ හදාගෙන ඇවිත් තිබුණු.

ආර්යයන් වහන්ස : මේකෙදි පිරිසක් වැඩක් නැහැ. මේකෙදි තමන්ට තමන් විතරයි. පෘතග්පන ස්වභාවය මනුස්ස සිතේ ස්වභාවය

හැම විකම ඉක්මනවම ඉවර කරන්න යනවා. ඒකයි පටන් ගන්නකාට කිවිවේ මේකේ උත්තරදීල ඉවර වෙන්න කියලු. ආරාමෙටනේ ආවේ ආරාම වත්පිළිවෙත් කරන විදියක් තියෙනව. ඒ විදියට කටයුතු වෙනවද කියලත් බලනව. හැමතැනම වේග අඩුකරන්න 'මයින්ඩ්' එක (හිතන එක) බ්‍රිතාන්ත්‍යාන් ඒ වෙළාවේ 'ලිල්' (ඇනෙක) එක විතරයිනේ. අත්න විතෙන්ට වින්න. ඔය වේග ඔක්කාම තියෙන්නේ සිතුවිලිවල. ඉක්මනට ඇවේදල ඉවර කරන්න ඕන කියන ඒව, ඉක්මනට කරන්න කියල හිතන ඒවා, කියල ඉවර කරන්න යන වික, ඔක්කාම තියෙන්නේ සිතුවිලිවල. මෙතන අපි සිතුවිලි ව්‍යාපාර කරලා, මේ මොහානේ කරා කරනව කියන්නේ 'ලිල්' විකක් විතරයි. දානේ ගෙනාපු විකක් කිවිවා. විහෙනම් ඒ අයට ප්‍රණාශනුමෝද්දනා කළාද? ඒවාට සම්බන්ධ ව්‍යනාද? සම්බන්ධ වුනේ නැත්නම් සම්බන්ධ වුනේ නෑ කියන්න විවිචරයි.

උපාසිකාව : විහෙමයි ආර්යයන් වහන්ස සම්බන්ධ ව්‍යනා. මෙහෙතින් වහන්සේ පින් අනුමෝදන් කළා ඒ අයට. අපිත් විතකාට වාචිවෙලා සිතින් පින්දුන්න ඒ අයට.

ආර්යයන් වහන්ස : පින් දුන්නේ බාහිර ඇත්ත වෙළාද? නැත්නම් ඔක්කාම සිතුද. පින්දෙන එක, මල් පුජා කරන එක, ගාරා කියන එක, ඔය සේරම කරන්න පුළුවන් බාහිර ඇත්ත කර නොගෙන, බාහිර සිතුම බව දකිමින්. ඔය සේරම සිද්ධියක් විතරයි. ආර්යයන් වහන්සේ දුන්නව මාර්ගයේ යනවනම් මොකක්ද වෙන්න ඕන කියලා. ඒක වෙන්නැත්නම් ඒක කියල දෙන්න ඕන. ඒකයි මේ Zoom විකක් පටන් ගත්තේ ප්‍රායෝගික ප්‍රහාණුවෙන අය වෙනුවෙන්. විතකාට තමයි කමටහනක් නොදුට 'සුද්ධී' කරගන්න පුළුවන්. ඔබ තුමියගේ කරාව අනුකාට ආර්යයන් වහන්සේ මේ පෙන්නනකාට, කී දෙහෙක් නිවැරදි වේවිද සකක් වේවිද? නැත්නම් මාර්ගයේ ප්‍රතිපථවේ හරියට ඉන්නව කියන්න බිජ.

"පරිසංඛා සේවා යෝනිසේ විවරං

පරිසේවාම්"

"පරිසංඛා සේවා යෝනිසේ ප්‍රත්‍යුඩාතං

පරිසේවාම්"

"පරිසංඛා සේවා යෝනිසේ ගිලානපවිවය පරිසේවාම්"

“පරිසංඛා සේවා යෝගීසේ සේනානය පරිසේවාම්”

අපි මේ කියන්නේ ‘පවිච්චෙකකා’ මෙහෙතින් වහන්සේලා දුන්නවා නීත්‍යන් වහන්සේලා දුන්නවා දැනෙවත් වළඳන්න බේ තමන්ගේ සිත දැකළ ඉන්න ඇන. ‘මේ ආහාර ගෑරය වර්ධනය සඳහා පමණි’ ‘පටිසංඛා’ කියල කියන්නේ, මේ එකක්වත් ‘උපාදාන’ වෙන්න බේ කියලා. ‘උපාදානක්කන්ධයෙන් මිදෙන සීලය’ නම් රකින්නේ, එහෙනම් ‘ආර්යකාන්ත සීලය’ එහෙනම් මේ ‘පටිසංඛා’ කියන්නේ ‘අනුකෝතය’ නෙවෙයි ‘පටිසේතය’ටයි. එහෙනම් මේ හැමතැනම කමටහනේ ඉන්න ඇන. නිවන් දකින්න ඕනෑම ඒක නෙ.

මේ අර්යයන් වහන්සේ පෙන්නන මගපෙන්වීම නිවන් දැකීම සඳහායි. විහෙනම් දුනේ වළදුන කොටත් ඒක බාහිර තෙවේ. තමන්ට රස දැනුනත් ඒක ඒ පිටහා, ප්‍රාසාදයට වේකත් වික්‍රේතාතු මායාව. සුවල දැනුනත් ඒක වික්‍රේතාතු මායාව. විහෙනම් ඒ සිතම බව දැකීන්න. බාහිරයට යන්න බං. දෙයක් කරගෙන වළදුනව වෙන්න බං. බාහිර තියෙන දෙයක් වළදුනව වෙන්න බං. මොන හර හිතුනත්, රසයි කියල හිතුනත්, මේක මේවයි කියල හිතුනත් සිතම වෙනව. ආහාර වළදුනකාට ප්‍රත්‍යවේක්ෂා කරනව කියන්නේ වාක්‍යයක් කියන ව්‍යකක් නෙවයි. ඒ ආහාරය 'බෝංචි' තියෙන්නේ පාත්තරේ තෙවයි, මේ 'බෝංචි' තියෙන්නේ පාත්තරේ නෙවයි, මේ 'බෝංචි' තියෙන්නේ අපේ හිතේ. මේ 'රතු අල' තියෙන්නේ පාත්තරේ නෙවයි. 'රතු අල' තියෙන්නේ අපේ හිතේ මේ 'ඇහාරයක්' කොහොවන් තෙවයි අපේ හිතේ, සිත දැකළා ඇහාර වළදුනවා. විහෙම නැත්තම් නිවන්මග නම් නඩ. කාලයක් යයි. 'ලැංකට්ටිතන්න' 'විපරිතත්ත්ව' කියන පැත්තට හැරෙන්න. මේ කියන්නේ ඇර්යයන් වහන්සේ ගියමග. ඇර්යයන් වහන්සේ කැලේට් යනකාට.

ආයි විනව කියල නෙවෙකි යන්නේ. සම්පූර්ණ අතහැරල යන්නේ. නිටියත් විකයි නැතත් විකයි. ඒ තුළයි මේ දහම අවබෝධ වෙන්නේ. නැමතැනම සිතම බව දකින්න. මේ ප්‍රාගෝරිකව ප්‍රහුණු වෙන වික ඉතාම වැදගත්. ප්‍රවීපදාව තුළයි රහස තියෙන්නේ. ‘ප්‍රවීපදාවෙන් මා පුද්න්නේ මා පුදන්නේ වෙති’ කියල බුදන් වහන්සේ ඒ නිසයි. මේ යුගයේ නිවන්

දැකින්න බිං කියන්නේ ඔවුන් අලසයි. වීර්තය, වශයම, උත්සාහය, සෘපුබව,
‘සක්කෝ’ උප්පකෝ සෘපුකෝ’ කියන ගුණ නිවන් දැකින්න සිනකරන
සුදුසුකම් රිකනෑ. විහෙනම් ඩේවා හදාගන්න. ඔබට මේ විවර කරන්නේ
ආවට ගියාට තිකන් කරපු දෙයක් නෙවෙයි. ආර්යන් වහන්සේ දැන්නවා
මේ මග හරියට ගියෙන් ඒකාන්තයෙන් නිවන් දැකිනවා කියලා. නොදුයි
හැමේවම මේක වැදුගත්. සැම කෙනෙක්ම නිවනට උපතිණිය වේවා!
යහපත් මාවතකට කටයුතු කරාවි විහෙනම් සියලු දෙනාටම තෙරැවන්
සරණායි.

ප්‍රායෝගික ප්‍රවීපදාව තුළ අත්දකින නොපෙනෙන සත්ස

ආර්යයන් වහන්ස: ආරාමවල ඉන්න හික්ෂණ් වහන්සේලාටත් මෙහෙතින් වහන්සේලාටත් මේක රැකුලක් වෙන්න ඩින මාර්ගය තුළ යම්කිසි දේශයක් තිබුණා නම් නිවැරදි කරගන්න. අපට කරා කරල කිවිව අපෙන් අඩුපාඩු තියෙනව ආර්යයන් වහන්ස, අප කටයුතු කරපු ආකාරය මේ තරම් දැනුනේ නැහැ කියල. ප්‍රායෝගිකව ධර්මය දකිනව කියන වික ලේසි නෑ. මේ පැහැදිලි කිරීම්වලින් වැටහුනා ගොඩක් අයට, ඒකට මනා අවධානයක් ගොමු වෙන්න ඩින ‘සත්‍ය දූතාය’ තුළ තියෙන අවබෝධය. ගොඩක් ධර්මය ගුවනාය කරලා දීර්ස කාලයක් බොහෝ අය ඉන්නේ, යම්කිසි වැටහිමක් තියෙනවා. ‘සත්‍ය දූතාය’ තමයි බොහෝ අයට ගිලිතිලා තියන්නේ අන්තර පර්වතනය, කොහොමද ඒක වෙන්නේ කියලා. කොහොමද ඒක සිහියට අසුවෙන්නේ කෙලෙස් ස්වභාවය දැයවෙන ස්වභාවය, ඒක තුළ කොහොම ද ඒ මිලිම අත්දකින්නේ කියන දේ. අන්තරය සැහැල්ලුවක් දැනෙනවා, විය අන්තර සිහියට අසුවෙනවා. ඒ වෙනුවෙන් තමයි මේ පුහුණුවීම ඇත්තටම කරන්නේ, අත්‍යාච්ඡය මේ යුතුයේ. ආර්යයන් වහන්සේ මෙය හඳුනාගෙන හිරියා, දීර්ස කාලයක් පුහුණුවා ආකාරයක් තියෙනවා. ඒක තමයි මේ දායාදයක් ලෙස හැමෝටම ඉදිරිපත් කරන්නේ. රාජාංගනේ මෙහෙති ආරාමේ පුහුණුවට පැමිණි අම්මා කෙනෙකුට අවස්ථාව දෙමු. නොදැයී තෙරැවන් සරණයි. ඔය අම්මා කොයි පළාතෙදැ? වයස කියද?

උපාකිකාව : තේරැවන් සරණයි ආර්යයන් වහන්ස, මම කුරුණාශගල. වයස 64යි. වැඩ සටහනට ඇවේත් දින 2ක් වෙනව.

ආර්යයන් වහන්ස : විතකොට දීන 2ක් තමයි වෙන්නේ 'සත්‍යානය' තමයි පළවෙනි දුවස් දෙනේ පැහැදිලි කරන්නේ, දුර්ගනය මෙහෙතින් වහන්සේ සමග සාකච්ඡා කළාද?

උපාසිකාව : විහෙමයි. සාකච්ඡා කළා.

ආර්යයන් වහන්ස : මෙහෙතින් වහන්ස මේ අම්මට පළවෙනි දුවස දෙවෙනි දුවස දුර්ගනය විතරද තාම පැහැදිලි කරේ. හෝ දුවස වෙනකොට තමයි බාහිර දැකින තැනට වින්නේ දුර්ගනය සම්බන්ධව.

මෙහෙතින් වහන්ස : විහෙමයි ආර්යයන් වහන්ස, කම්පන වේගයට මැවෙන රේපය, ව්‍යුතා, ගත්ති, ගෙවිද, රස පැහැදිලි කලේ.

ආර්යයන් වහන්ස : මෙයට සම්බන්ධ ස්වාමින් වහන්සේලා, මෙහෙතින් වහන්සේලා, ඒ වගේම ගිහි අය ඉන්නවා. ඒ අයට තමයි අවස්ථාව දෙන්නේ, ඒක උපාසක මහත්මලාව උපාසක අම්මලාගේ පැත්තෙන් ගොඩික් වැදගත් ආර්යයන් වහන්සේ මාර්ගෙපදේශනයක් තමයි මේ මූලින් දේශනා කරන්නේ. නොදිය පිරිමි ආරාමයේ වැඩසටහනට සම්බන්ධ වී ඉන්න මහත්මයෙකුට අවස්ථාව දෙමු. වැඩසටහනට සම්බන්ධ වී ඉන්න මහත්මයෙකුට තෙරැවන් සරණයි.

උපාසකතුමා : තෙරැවන් සරණයි ආර්යයන් වහන්ස, පුරුදු පුහුණු වෙමින් අපි කටයුතු කරන්නේ අරමුණේ දෙයක් නැති බව හා අරමුණ හඳුනා ගැනීම සම්බන්ධ පුහුණුවීම් සම්බන්ධවයි කටයුතු කරන්නේ.

ආර්යයන් වහන්ස : ඔබතුමාගේ වයස කියද? බුද්ධේය්ත්පාද දේශනා කොතරමි කාලයක් අහනවාද?

උපාසකතුමා : හැත්තැ විකයි ආර්යයන් වහන්ස, බුද්ධේය්ත්පාද දේශනා මාස හය හතක් අහලා තියෙනවා. ආර්යයන් වහන්ස.

ආර්යයන් වහන්ස : මෙතන යෝගාවවර භූමිය හඳුනාගන්න ඕන, යෝගාවවර භූමිය තුළ තරාතිරම් නෑ. අපි ඒ දේවල්වලින් බලන්නේ ඒ කෙනා ලැඟ 'මාන්නයක්' කියෙනවද කියලා. 'මාන්නය' දුරුකරන මගයි, මමයා දුරැවන මග. 'මාන උද්දුවීව අව්‍යාප්‍ර' කියන්නේ දස සංයෝජනවල

සසර බැඳ තබන සංයෝජන ධර්මවල දුරට වෙන්න සිහ අවසානයේ මේක. උද්දුව්වකම මාන්තාය, අවිද්‍යාව කියන්නේ. දෙයක් කියලා ගත්ත ලෙශ්කෙන් මිදෙන්න සිනේ. සසර සිකයේ නිමාව දකින මේ මගයන මේ නිස්සරන මග තුළ, 'සක්කාය දිටියි' 'විවිකිවිඡ' 'සිලධිඛත පරාමාස' යන තුන් සංයෝජන ප්‍රහිතවේම තමයි මුලින්ම වැඳුගත් වෙන්නේ. ඒ වගේම 'කාමරාග, පරීක්, රැපරාග, අරැපරාග' කියන කොට මුලින්ම මෙතන තියෙන්නේ දරුණුය. 'සක්කාය දිටියි' 'ආත්ම දිටියි' 'සක්' ගොඩෘ තියෙනවා කියලා ගත්ත දූෂ්චිය, එකමයි ආත්ම දූෂ්චි 'ඉත්තාවය' 'ආත්ම භාවය' ඔක්කොම එකම කතාව. විවිකිවිඡ කියන්නේ, සැක සංකා භාගිත්වීමට. 'සක්කාය දිටියි' ප්‍රහිත වීමට 'සමා දිටියි' තිබිය යුතුයි. මේ ඔක්කොම එකම කථාවක් මිත්තා දූෂ්චිය ප්‍රහිත වීමයි. විහෙනම් මෙතන සත්‍යය තියෙනවා. ඒ සත්‍ය අවබෝධ විය යුතුයි. ඒ සත්‍ය අපි දැන ගත්ත සිහ විහෙනම් අපි ඉන්නේ අසත්‍ය තුළයි මිත්තා දූෂ්චිය තුළයි වික්ද්‍යාත්‍ය මායාවට රැවරිලා.

ආයතනවල මැවෙන වික්ද්‍යාත්‍ය මායාව තුළ සත්ත්‍යක් නඩ. 'ලෙශ්කය' යනු 'සලායතන ලෙශ්කය' ඇහැටි, කනට, දිවට, නාසයට, කයට, මනට මැවෙන ලෙශ්කය කොහොවත් තියෙනවා නොවේ, මේ ආයතනවලට මැවෙන විකක්. වික් වික් සත්ත්තට වික් වික් ආකාරවලට ආයතන පිහිටුව තියෙනවා, ඒ අනුව සත්ත්තට මැවෙන ලෙශ්කය වෙනස් වෙනවා. විහෙනම් මනුස්සයට මැවෙන ලෙශ්කෙත් සත්ත්තන්ට මැවෙන ලෙශ්කෙන් දෙකක් වෙන්නබඩ. මනුස්සට භා සත්ත්තට මැවෙන ලෙශ්ක දෙකක් තියෙනවා නම්, විය ඇත්තක් වෙන්න බඩ. අපට පේනවා කියලා හිතන් ඉන්න ලෙශ්කෙද සත්ත් හිතන් ඉන්න ලෙශ්කද, මනුස්ස හිතන් ඉන්න ලෙශ්කෙද මොකක්ද නර ලෙශ්කය. නව ලෙශ්කයක් අපට නම්බවෙලා මේක ආයතනවලට මැවිච්ච විකක්. මේ සත්‍ය දැන ගැනීම තුළ මේ දූෂ්චිය දුරට වෙනවා. අපි මේ දූෂ්චියක හිරවෙලා ඉන්නේ, අපි තියෙනවා කියලා හිතන් ඉන්න දූෂ්චිය තමා 'සක්කාය දූෂ්චිය'. ඒක මිත්තාදූෂ්චිය, ඒක වික්ද්‍යාත්‍ය මායාවට මැවෙන දේ කොහොවත් නඩ. අපි හිතන අඹ ගහ, නා ගහ, ගෙවල් දොරවල්, රත්තරන් සියල්ල අපි හිතන සිතුව්ලි. සිතුව්ල්ලක් 'සම්භාත'

වෙනව. ආයතනයට මැවෙනවා කියන්නේ 'සම්බුද්ධ' වෙනවා කියන්නේ, කම්පනයට මැවෙන රැජ්පනයට මැවෙන රැජය කියන එක, කොහොවන් වෙනවා නොවේ.

ආයතනවලට මැවෙන එක, ආයතනවලට මැවෙන ආකාරය දකින එකයි ඔය මූල් කොටස තුළ තියෙන්නේ. එක හරියට දැනගන්න යින. ඒ සඳහා සද්ධරීම ශ්‍රවණය, කළුණාණ මිතු අසුර, යෝනිසේමනසිකාරය වැදගත්. එක දැනගෙන දිම්මානුධිම් ප්‍රතිපදාවට වින්න යින්. 'සත්‍ය ඇළානය' අතිනුවයි 'කෘත්‍ය ඇළානය', අපි කථා කරන්නේ 'කෘත්‍ය ඇළානය.' ආයතනවලට ලේකය මැවෙන හැරි කොයි තරම් 'සුවිසුද්ධිවද කෙනෙක් දකින්නේ, අප්‍රාන් විය නිවහට පා වෙනවා. විය දකිනවා විෂියේ මේ රේඛ ඇතෙන දේවල් විහෙම විකක් නොමැති බව, ඒවා සිතුවිලි බව, නොදි විහෙනම් අද ද්‍රව්‍ය පටන් අරන් තියෙන්නේ ද්‍රේශනය. විහෙමනම් ඔතන පිරිසට තව ද්‍රව්‍ය 2ක් යනවා ද්‍රේශනය තුළ. හෙට ද්‍රව්‍යන් ද්‍රේශනය පැහැදුලි කළ යුතුයි. තුන් වන ද්‍රව්‍යේ සිට කතාව අඩුවිය යුතුයි. බාහිර ඇත්තක් නොවන බව දකින කොට දෙනිස් කතාවලින් අයින් වෙලා ධර්මය තුළට ගලාපා ගත යුතුයි. මාතර ආරාමයේ මෙහෙතින් වහන්ස තෙරැවන් සරණයි.

මෙහෙතින් වහන්ස : තෙරැවන් සරණයි ආර්යයන් වහන්ස, පාද නමස්කාර කරමි.

ආර්යයන් වහන්ස : නොදුමයි ඊයේ සාකච්ඡාවල අම්මාර යමක් වැටහෙන්න ඇති. ප්‍රායෝගික පැත්ත තමයි කතා කලේ. ඒ අම්මා සමග සාකච්ඡා කරමු. අද ද්‍රව්‍යේ පාන්දිර ඉඳන් වැඩ කටයුතු සිද්ධ වුණාද?

උපාසිකාව : විහෙමයි ආර්යයන් වහන්ස, තෙරැවන් සරණයි පාද නමස්කාර වේවා!

ආර්යයන් වහන්ස : ඊයේ සාකච්ඡා තුළ අඩුපාඩු, එක ආදර්යයක් වෙනව අනිත් අයට. විනිවිද භාවය අවංකහාවය ගොඩක් කතා කළා. ඊයේ කථා කලේ උදේ එහි ප්‍රාන්තය ව්‍යුහය තැනෙට විනකම් විතරයි. විනකදී අපි කිවිවා ආහාර ගන්නකොටත් බාහිර සත්‍යයක් නොවන බව, සියලුම

සිතුවීම් බව, මොනදේ කලත් ඒක ඒ කමටහන් ඉන්න සින බව, අපි කතා කරේ පෙරේදා දැවසේ පුහුණු වෙවිච ආකාරය ගැන.

- ★ රියේ දැවසේ තිබුණේ පුහුණුවේ සිතුවීල්ල ගැන, සින් දෙයක් නඩ කියල.
- ★ අද සවසේ පුහුණු වෙන්නේ බාහිරෙන් දෙයක්නඩ සිතෙන් දෙයක් නඩ. ආයතන වික දැකිනව.
- ★ හෝ දැවසේ තියෙන්නේ ආත්මයක් නැති බව දැකින්න.

රිට පස්සේ අපිට ලැබෙනව සිතුවීල්ල ගැන කතා කරන්න. උන් බාහිර දෙයක් තොවන බව සියලුමට සිත ම බව දැක්කා. තව පොඩිඩක් විතන කතා කරමු. උදේ දැනෙන් පසුව කොහොමද කටයුතු කළේ, මොනවද උදේ උන්ට ගත්තේ.

උපාසිකාව : උදේට බත්, අමහොඳු, පොල් සම්බෝල තිබුණා.

ආරයයන් වහන්ස : අම හොඳු කියන්නෙන් සිතුවීල්ලක්, පොල් සම්බෝල කියන්නෙන් සිතුවීල්ලක්. අපි හිතනවා, පොල් සම්බෝල කියල හිතනවා. ඒවා සිතුවීල්ල.

- ★ මේ බාහිර තියෙන ‘අමහොදුදක්’ නෙවෙයි.
- ★ අපි හිතේ අම හොඳු තියාගෙන කටේ දාගෙන ගිලින්නේ.
- ★ ‘අම හොදුයි’ කියල හිතනව.
- ★ සිතුවීල්ලක් තමයි අම හොදුයි කියල වලදන්නේ.
- ★ වැළියේ ‘අම හොඳු’ හමුවෙන්නේ නඩ, හැම විකම සිතනවා.
- ★ දිවට රස දැනෙනවා, ‘මනේ වික්ද්‍යාත්‍යයට’ විනවා ‘අම හොද්දේ රස’ පොල් සම්බෝලේ රස කියලා.
- ★ අනන කොටත් ‘මනේ වික්ද්‍යාත්‍යයට’ විනවා, ‘පොල් සම්බෝලය’ රස වැඩිය කියලා හිතාගෙන, ඒකත් දාගෙන තමයි අනන්නේ.

- ★ මහෝ වික්ද්‍යාත්‍යායෙන් විය රසයි කියලා විනවා, රසට එක හඳු ගන්නවා.
- ★ රස රසක් විතරයි කියල දකින්න ඕනෑම්. ඒකත් බාහිර නොවෙයි මේ ‘ප්‍රචිභා වික්ද්‍යාත්‍යාය’
- ★ විතන ‘මහෝ වික්ද්‍යාත්‍යායත්’ අපට හසුවෙනවා ‘පොල් සම්බෝලය’ කියනාකාට විෂ්ටයේ තියෙන ඒවා නොමේ ඒවා.
- ★ ‘ප්‍රචිභා වික්ද්‍යාත්‍යායට’ රස දැනෙන විකත් අනුවෙනවා,
- ★ ‘මහෝ වික්ද්‍යාත්‍යායට’ අල කියන විකත් අනුවෙනවා, ඊට පස්සේ වලදුනවා ව්‍යිවරයි, ඊට පස්සේ බඩා යනවා. ඔය විදියට මාර්ගයේ කටයුතු කළේ නැතිනම් මිදිමක් වෙන්නෙන්.
- ★ ඔය විදියට දැක්සේ නැත්නම් අවබෝධයක් නැතිනම්, ඒක උපාදානය වෙනව නවත්තන්හ බව. ඒක ආයෙමත් වින කාට මිදිම සිද්ධවෙන්න නම්, මේ විදියට පූජාණු වෙන්න ඕනෑම.
- ★ නැත්නම් ‘අත්තගමය’ කියන වික සිද්ධවෙන්න් නැ. සවිතක්ක ස්වභාවය තුළ, වික ද්‍රව්‍යක් හර ඉන්න ඕන කියලා ආර්යයන් වහන්සේ කියන්නේ.
- ★ විතකාටයි විය දැන්නේ මේක සිතුවීල්ලක් බව, මෙනෙහි කරල තියෙන්න ඕන ‘බත්’ ‘අලගොලි’ ‘පොල් සම්බෝල’ කියලා.
- ★ පිගාන ගන්නකාටත්, ඒක ‘මහෝ වික්ද්‍යාත්‍යාය’
- ★ වතුර දාලා තොදුන කාටත් ඒක ‘මහෝ වික්ද්‍යාත්‍යාය’, ක්‍රියාවට අමතරව දකිනවා විය බාහිර නොවේ සියල්ල සිතුවීලි ‘වික්ද්‍යාත්‍යාය’ බව.
- ★ ‘කාය වික්ද්‍යාත්‍යායට’ තද ගතිය අසුවෙනවා පිගානේ, ‘මහෝ වික්ද්‍යාත්‍යායන්ට’ හසුවෙනවා වතුර සේදුන්න අවශ්‍ය බව.
- ★ ආයේ ‘කාය වික්ද්‍යාත්‍යායට’ හසුවෙනවා වතුර ‘සිතල ගතිය’

වතුරවල සේද්දන එක පටා දකින්න තියෙනවා. මේකේ ගැඹුරින් දැකිය හැකිය. තවත් ගැඹුරින් ගැඹුරට යන්න පුළුවන්.

- ★ බාහිර ඇත්තක් නොවන විදියට ලෙස 'මහෝ' විස්ක්කාත්‍යයෙන්ම' දකින්න පුළුවන් මොනව හරි හිතුව නම්, හැම එකම සිතුවීල්ලක් වෙන්න සින. මේ ප්‍රතිපදාව තුළ දැන් පායෝගිකව පුහුණු වෙනවානේ ද්‍රව්‍යක්, ද්‍රව්‍ය හරියට පුහුණු විය යුතුයි.
- ★ 'ඉතුරු බත්' කුණු විකට දානව නම් ඒකත් හසුවෙන්න සින්. ඒකත් 'මහෝ' විස්ක්කාත්‍යයෙන් වින්නේ දාන්නේ, ඒ බව සිහියට හසුවිය යුතුයි.

ගෙදර ඉදන් කරන අයට මේ විදියට කරන්න බි, කාල සටහනක් හඳුගන්න. රැකියාවක් කරනවා නම් ද්‍රව්‍යේ උදේ 'මාක්' කරගන්න. ඒ ද්‍රව්‍යේ පොඩි වෙළාවක් හරි, හරියට කරන්න. පොතක් භාවිතා කරන්න ප්‍රතිපදාව හරියට යන්න. යම්කිසි කාලයක් තියාගෙන වික දිගට කරන්න 'මාක්' විකක් දාලා, ඉතුරු ටික සාමාන්‍ය විදිහට යන්න. ගෙදර ජීවිතේ මෙය වික දිගට කිරීම අපහසුවක් ඇති නම් ඒ විදිහට කරන්න. ඊළග ද්‍රව්‍යෙන් මාක් විකක් දාලා පටන් ගන්න. ඔහොම යන කොට මාක් වික දාන්නේ නැතිවම දිගටම ජේන්න ගන්න ඒකක් විනවා. මෙහෙති වෙන ස්වභාවයක් විනවා. මුලින් සටහනක්ක ස්වභාවයමන්. හවස් වෙන කොට ඒක විනවා නවත්වන්න බැරැව වගේ හැමදේම මෙහෙති වීමක් වෙනවා. අනින් අය කියන්න. රු වෙන කොටත් ඒක එනවා. ද්‍රව්‍යේ අවසානයට මාක් කරගන්න පුහුණු වුනා කියලා. පුහුණු වූ 'පිරියඩ්' විකක් හඳුගන්න මම ද්‍රව්‍යක් පුහුණු වුනා කියලා. මම ද්‍රව්‍ය දෙකක් පුහුණු වෙලා තියෙනවා කියලා. නැත්තම් කාලයක් හඳුගන්න. මොකක් හරි විහෙම කුමාරකට ගියේ නැත්නම් මේක පුහුණුවක් වෙන් නෑ.

අපේ මනස කියාකරන රථාවට තමයි මේක මේ වෙන්නක කියල කියන්නේ. මෙසේ කළහොත් එය වෙනවා. ගෙදර ඉන්න අය පුවෙශම් වන්න. නැත්නම් පුරුද්දුට දිගට යනවා. පුරුද්දුට යන නිසා තමයි සීමාවක් දාන්න කිවිවේ. විතකොට එය දාන්නවා ද්‍රව්‍යක් මේ දේ කරලා තියෙනවා කියලා. ආර්යයන් වහන්සේ සමහර ඒවා මාස කේ පමණ කළා.

ඔබට පුලුවන් කාලයක් මාක් කර ගන්න. පුලුවන් ලෙස රික රික කපුළාත් මෙය අහසන්තර පරිවර්තනයක් වෙන තැනකට විනවා. ඩීක තේරේදි යනකොට නැම දෙයක්ම පොඩිඩක් භුරු වෙනතුරු සිහැම දෙයක් අමාරදයි. මේකත් විහෙම තමා පුරුද්ද නැති නිසා ඩීක ලොකුවට ගන්න විපා. ඩීක කරන්න පුලුවන් විදියට. 8.30ට දානෙ වළඳුනවා කිවිවේ. රට පස්සේ මොනවද කලේ.

උපාසිකාව : මැණියන් විදුරුගනා කර්මස්ථානයක් දීලා විය වැඩුවා ආර්යයන් වහන්ස.

අර්යයන් වහන්ස : ඩීක ප්‍රායෝගික නොවේ. ඔය සිතුවිලි. කියන්න සිහැම මොනවද මැණියෝ කිවේ කියලා.

උපාසිකාව : බාහිරත් හිතත් සත්‍ය නොවන බව දැකීම්න් මිලේම්න් කටයුතු කරන්න කියලා.

ආර්යයන් වහන්ස : පළමු ද්‍රව්‍යෙක් දැකීන්න පුලුවන් මේ බාහිර නොවේ සිතම බව විතරයි. පළමු ද්‍රව්‍යෙක්ම බාහිරත් සිතත් සත්‍ය නොවන බව දැකීන්න බෑ. තුන් වන ද්‍රව්‍යෙක් කම්ටහන වහන්සේ මේ බාහිර ඇත්තක් නොවන බව, වෙන කම්ටහන් නෑ සිතුවිලි බව දැකීන වික කම්ටහන්වලට උත්තර දෙන විට තමන්ට හිතුන දේ, කරපු දේ, සිහිකරුදයි කියන්න සිහැම. කම්ටහන් සුද්ධ කරන කොට උපාධ්‍ය හික්ෂුව පෘ ඉන්න ‘ආයුෂ්මතුන් වහන්සේලා’ ඒ කියන්නේ මාර්ගයේ යෝගාවවර හික්ෂුන් වහන්සේලාගේ න් වික් කෙහෙක් ගන්නේ වියාගේ කම්ටහන් තමයි සුද්ධ කරන්නේ. විය අවංකව කියන්න සින ද්‍රව්‍යෙක් සිදු වන දේ හර හෝ වැරදි බොරු නොකර ‘උපාධ්‍ය හික්ෂුවට කිව යුතුයි’ වැරද්දක් වුවත් විය උපාධ්‍ය හික්ෂුවට කියු විට, ඒ වරද ගැන හැවත සිතන්නවත් අවශ්‍ය හැනැ. ආයුෂ්මතුන් වහන්සේට යෝගාවවර හික්ෂුව විනය පිටකයත් යම් වරදක් වුනා නම් සාමන්‍ර හික්ෂුවට වුනාට පස්සේ ‘උපාධ්‍ය හික්ෂුවට’ කියු විට සමාවක් තියෙනවා. විතන ගුරු ගේල සඩුදානාවය වික්ක නිවන් මගක් තියෙන්නේ. ප්‍රායෝගික පැත්තෙදී විහෙම කරා නෑ. ප්‍රායෝගික පැත්තෙදී විකම තිවනයි තියෙන්නේ. ඔබතුම්ය ඕය තියන දේත් අහසන්තරයෙන් වෙන්න සිහියත් වික්ක. විකත් මේ දියුණුව බලනවා. තමන් අත්දැකපු දේ කියනව ව්‍යුවරයි. බාහිර ඇත්ත නොවන බවහේ.

උපාසිකාව : රීට පස්සේ ධර්මගුවනය කළා ආර්යයන් වහන්ස උදේ 10 සිට 11.30 දැක්වා

ආර්යයන් වහන්ස : විශේෂයෙන් උදේ පානෙන් පස්සේ පොඩි සක්මනක් කරන වික නොදුයි තේදී? 11 සිට 11.30 දැක්වා කියන්නේ සූම් දේශනාව අහපු වික. සූම් විකට කලින් ගත්ත කමටහන පුරුදු විණෝ නැදුදු?

උපාසිකාව : පුහුණු ව්‍යුහ ආර්යයන් වහන්ස.

ආර්යයන් වහන්ස : නොදින් මෙහෙති කර කියන්න කලබලවෙලා උත්තර දෙන්න විපා. 9.00 සිට 10.00 දැක්වා මොකක්ද කලේ. පොඩි දරුවෙකුගෙන් ඇඟුවා නම් කියාගෙන කියාගෙන යනවා. හරි වරුදු බලන් නෑ. නිවනට පැයයින් ප්‍රහාස්වර සිත අරි වරුදු බලන්නෑ. ඔබතුමියන් ප්‍රහාස්වර සිතට අං වෙන්න ඕනෑ. වෙවිව දේ සිහිකරා කිවාව විවිචිතයි.

උපාසිකාව : සක්මනේ යෙදුම්න් භාවනා කළා ආර්යයන් වහන්ස.

ආර්යයන් වහන්ස : රීයේ අපි පැහැදිකලා සක්මන සමථ කමටහනක් වෙන්නේ කොහොමද, විද්‍රෝහනාව වෙන්නේ කොහොමද? සක්මනක් කරන කොට ඔසවනවා, යවනවා තබනවා කියලා හිතුවාන් විය 'සමථ කමටහනක්' වෙනවා, 'ඔසවනවා' 'තබනවා' කිවත් සමථය. පියවර විකක් විදියට දෙකක් විදියට, තුනක් විදියට, හතරක් විදියට ඔසවනවා ඉදිරියට 'යනවා' 'තබනවා' ලෙස පියවර ගණන වැඩි කරලා ගත්ත පුලුවන්. හැබැයි ඒක සමථය, ආශ්වාස ප්‍රශ්නවාසය වගේමයි. ආශ්වාස ප්‍රශ්නවාස කියන්නේ සමථයක්, සමථය විතක්ක විවාර සංස්කෘත්‍ය ස්වභාවය තුළ විකම අරමුණුක සිත පිහිටුවීමයි වෙන්නේ. විකම අරමුණුකට විසිර ඇති සිත ගත්ත වික තමයි, ඔය ඔසවනවා යවනවා තබනවා කියන වික, සක්මන විදියට වික කමටහනක් වෙනවා, ඒක සමථ කමටහනක් විදියට සක්මන් කරන වික. විද්‍රෝහනාව පැන්තට යනකොට ඕනෑන තියෙන කමටහන අනුව ඒක වෙනස් වෙනවා, රීයේ අපි පැහැදිලි කළ බාහිර ඇත්ත නොවන විදිය. ඔබතුමිය ඒක කරපු විදිහ කියන්න බලන්න.

උපාසිකාව : 'පයට' යටිපතුලට තද ගතියක් දැනෙන්නේ. තදගතිය නම් තද ගතිය මැදු ගතියක් නම් මැදු ගතිය මඩට යනවා නම් යටට විධෙන ගතිය. විහෙම තමා ආර්යයන් වහන්ස

ආර්යයන් වහන්ස : විහෙම දෙයක් රෝයේ කිවේ නෑනේ. සිතුවීම් වල ඔබනුමිය ඉන්නේ. ඔබනුමිය කමටහනක් හරියට පිරිසිදුව ගන්නැතිව, වටපිට බලනවා නම් විය තමන්ගේ ජිතම බව දැකින්න කිවිවා 'වක්‍ර වික්ද්‍යාතාත්‍ය බව, ගබ්දයක් ඇඟෙනවානම් කනට විය දැකින්න කිවිවා තමන්ගේ කනට දැනෙන සේග වික්ද්‍යාතාත්‍ය විදියට. විෂියෙ තියෙන දෙයක් නෙවෙයි තමන්ගේම 'කන' බව. ගබ්ද ඇසෙනවා නම්, විය තමන්ගේ' ම කන බවත්, විය තමන්ගේම වර්ණයක් පෙනේ නම් විය තමන්ගේ ඇස බව වක්‍ර වික්ද්‍යාතාත්‍ය බව, වක්‍ර වික්ද්‍යාතා සිතක් බව. ගබ්දයක් ඇසෙන කොට, දෙයක් පෝන කොට, සුළගක් වදින කොට, සක්මන් කරන කොට, මේ ආයතන සේරම දැකින්න ඕනෑ. බාහිර ඇත්ත නොවන කමටහනේ ඉන්නේ. සුළගක් ඇව්වීල්ල වදින කොට කාය ප්‍රාසාදයක් තමන්ගේම කාය වික්ද්‍යාත්‍ය සිතක් බව, බාහිර ඇත්ත නොවන තැනේදී විෂියෙ තියෙන දෙයක් නොවන බව මේ සිතම බව. සක්මන කකුලට සිමා වෙන්නෑ බාහිර ඇත්ත නොවන තැනේදී. තද ගතිය 'කාය වික්ද්‍යාත්‍ය' සිතක් බව. එළුයේ තියෙන දෙයක් නොවේ සිතම බව තදගතිය අයිති පොළවවද, බාහිරට ද, කකුලවවද, කකුල හිරිවැටිලා නම් දැනෙන් නෑනේ, එය කාය වික්ද්‍යාත්‍යටයි අයිති වෙන්නේ. දැන් ඕක කමටහනක්. ඒක ඇත්තටම වැදගත්. සක්මන් කරන කොට සිතම බව දැකින්න ඕනෑ. බාහිර ඇත්ත නොවන කමටහනක සක්මන් භාවනාව කරන හැටි දැක්කද විය විද්‍රෝහනා භාවනාවයි. විද්‍රෝහනා සමාධියක් උපදිනවා, දෙයක් නොවන සමාධියක් උපදිනවා. බාහිර ඇත්ත නොවන බාහිර දෙයක් නොවන සමාධියක් අන්න සේගාපන්න මාර්ගය පැත්තට විනවා. මාර්ගෙට විනවා කණ්ඩායියෙන් දැකින තමන්ගේ රූපයටත් දෙයක් වෙන්නේ නෑ. ඒකත් සිතම බව වෙනවා. මොකක් දැක්කත් විය සිතම වෙනවා, මොකක් ඇහුවත් සිතම වෙනවා, ආයතන හයම සිතම වෙනවා.

දැන් 'පිගන් සේදන කොට' 'විෂුවල දින බලන කොට' 'රස දැනෙන කොට' 'සුවද දැනෙන කොට', ඔක්කොටම ඒකනේ වින්න ඕනෑ ඒකනේ

බාහිර ලෝකයෙන් මිදෙන තැන. අනුසේදයෙන් පටිසේදයට වින තැන. නැත්තම බාහිර ලෝකය ඇත්ත වෙලානේ. 'ඩීඩී අමාරුවක්' ආචත් සිතම බව දැකින්න සින, බ්‍රිතින්න ආචත් සිතම බව දැකින්න සින. 'ඩත් මතය' ආචත් ඒ සිතම බව දැකින්න සිනේ. දානේ ව්‍යුදුලා වැසිකිලි යන්න අවශ්‍යතාවයක් ඇති වූවන් සිතම බව දැකින්න සිනේ. ඒකත් එහෙමයි. ධර්මය කියන්නේ සාගරයක්, අවබෝධය වැසි වන විට ඒ තුළ සියල්ල ගුද්ධ වෙලා යනවා. නැබැයි එය හරියට ආකාරවත් ලෙස එන්න සිනේ 'මුද හික්බුවේ හික්බු' මේ ගාසන් විදිහට එන්න සිනේ. නිගන්ධ තුම හරියන් නෑ. බාහිර ඇත්ත නොවන විදුරශනා සමාධියක් උපදින්න සිනේ. මුර දැක්කත්, භඳ දැක්කත්, ගහක කොළයක් කොළවුනත්, ගහක් දැක්කත්, නිකන් එළියට වෙලා ගහක් දිනා බලා හිටියන්, එය පවා විදුරශනා සමාධියක් වෙනවා බාහිර ඇත්ත නොවන තැනදි. සක්මන් කරන්නම සිහෙ නෑ, පුවුවක වාඩිවෙලා ද්‍රව්‍යම ගහක් දිනා බලන් තිරියත් විය විදුරශනාවක් වෙනවා බාහිර ඇත්ත නොවන විට.

ආර්යයන් වහන්සේ අවුරුද්දුක් පමණ බාහිර ඇත්ත නොවන කමටහන කළා. බාහිර ඇත්ත නොවන තැන තමා පුදාන තැන. වික ද්‍රව්‍යක් හරියට කරන්න. ගොඩික් නෑ. හරියට කරලා අඩු තරමින් බාහිරහ්වත් මිදිලා ගෙදර ය යුතුයි. ආර්යයන් වහන්සේ ලෙනගලදී කලේ බාහිර ඇත්ත නොවන කමටහන. වික්තරා ද්‍රව්‍යක ලෙනගලදී රාත්‍රි 10ත් පසුවෙලා වැප්පුමලවට හඳුව්ලිය වරේලා ආර්යයන් වහන්සේට සක්මන් කරන්න හිතුණා. රිකක් වෙලා යද්දි ඉත්තවද නැද්ද දැනෙන් නෑ, බාහිරත් නෑ සිතත් නෑ. බාහිර තමයි මුලින් දෙයක් නැති බව දැකිමන් සක්මන් කලේ, සිතම බව සිතමින් සක්මන් කළා. සිතට දැනෙන්නේ නෑ දැන් සක්මන් කරන බව, දෙපැන්තම මිදිලා, අන්තිමට කෙනා නෑ ආත්මයක් නෑ. සක්මයෙන් යනවා වගේ. පැය 2ක් 3ක් යන කොට ආර්යයන් වහන්සේ සත්වයෙක් පුද්ගලයෙක් නො වේ. ඊළග ද්‍රව්‍යසේ පොත අරගෙන ලිවිවා 'මාත් වික්ක මම ගමනක් යනවා - මාව දාලා මම යන්නට යනවා' කියලා. සිංහල අවුරුදුලා අනික් අය කැවුම් කෙසෙල් කන රඛන් ගහන වෙලාවේ ආර්යයන් වහන්සේ නිවන් දැක්කා.

ධිරමය ශ්‍රවනය කරන කොට වුනත්, එය සිතම බව දකින්න සින. දැනුම කියන්හෙත් සිතුවිලි, මතෝ විභාශ්‍යාචාර්ය තමන්ට වියන් වැටහෙන්න සිත බාහිර වෙන්නේ නෑ. ආර්යයන් වහන්සේ වගේම හැමෝම පොතක් තියාගන්න. තමන්ගේ කතාව ජ්‍යෙෂ්ඨ කතාව වගේ පොතක් තියෙයි. ‘බුද්ධ ඉර්ණය’ පොත මුද්‍රණය කරලා තියෙන්නේ ආර්යයන් වහන්සේ අතින් ලියපු පොතෙකින්. ආර්යයන් වහන්සේ ද්‍රව්‍ය ගාන් කරපුවා ලියලා තියෙනවා. අද කුද නැතිව නිවනටමය ගිහින් තියෙන්නේ. ඒ වගේ හැම කෙනෙක්ම සුන්දර කතාවක් හඳුගන්න. හැමදෙනාටම තෙරැවන් සරණායි!

ප්‍රායෝගික ප්‍රවීපදාච තුළින් ‘වැඳ්ගෙනා සමාධිය’ අත්දැකීමු

මෙහෙතින් වහන්ස : තෙරුවෙන් සරණයි ආර්යයන් වහන්ස. අම්මා කොනේකුට අවස්ථාව දෙමු. තුන්වන ද්‍රව්‍යසට අභාෂ කමටහන තුළ අද ප්‍රායෝගික වුනේ කොහොමද? කියලා දැනගන් ඇද ප්‍රායෝගික වුනේ බාහිර ඇත්තක් නොවේ. විය සිතම බව කාරණාව තේදු?

උපාසිකාච : තෙරුවෙන් සරණයි. උදේ සක්මන් හාවනාව කළා. කම්පන වේගයට මැවෙන පයට දැනෙන පහසු, උදේ දානයෙන් පසු මෙහෙතින් වහන්සේ දේශනා කළ ආකාරයටයි කළේ.

මෙහෙතින් වහන්ස : චීහෙනම් අම්මා උදේ දානයට පසු ඉඳහන් කියන්න. ප්‍රායෝගිකව මෙය දැකපු ආකාරය. මෙහෙති කරපු ආකාරය කියන්න.

උපාසිකාච : 7.30ට විතර තමා හිල් දානය ගත්තේ, ආහාර ගන්න වෙලාවට ආහාර අනන කොට මහෝ වික්ද්‍යාක්‍රාණිය කියලා තිතුනා. බත් අනුලා කට්ටේ තියන කොට ජීවිත වික්ද්‍යාක්‍රාණිය කියලා නිතුනා.

මෙහෙතින් වහන්ස : අම්මා අනද්දි අපේ අතට දැනෙන්නේ පහසුක්නේ, මහෝ වික්ද්‍යාක්‍රාණිය කියලා ගන්න බෑ. ස්පර්ශ සිතක්නේ දැනෙන්නේ. අනනවා කියන්නේ සිතවිල්ලක්.

උපාසිකාච : දිවට තියන කොට රස දැනුනා. ජීවිත වික්ද්‍යාක්‍රාණිය මාලුපිතා ඒවා ‘වක්බූ වික්ද්‍යාක්‍රාණියට’ හසු වුනා. අද ව්‍යංජන මැකරල්, ආලංගා සහ මැල්ලමක් තිබුණා.

මෙහෙනින් වහන්ස : අම්මා ව්‍යවහර ගැන කිවිවා. එතන ‘වක්‍ර වික්ද්‍යාත්‍යා’ තමයි. ඩීත් මැ කරල්, ආලංගා කියන ඒවා සිතුවේ තේදි? ව්‍ය විදිහට දැක්කේ නැද්ද? අපි හිතන දේවල් බාහිර නැති බවතේ අපි තුන් වන ද්‍රව්‍යේ දකින්න උත්සහ කරන්නේ. දැරූනය තුළ අවබෝධය ඇති කර ගෙන අපි ප්‍රායෝගික විය යුතුයි. බාහිර ඇත්තක් නොවේ කියන්නේ අපි සිතන දේවල් බාහිර නෑ කියන වික. ‘වක්‍ර වික්ද්‍යාත්‍යා’ සිත අපි හඳුනා ගන්නවා. විතකොට මැ කරල් කියන්නේ සිතුවේල්ලක් තේදි?

ආර්යයන් වහන්ස : තෙරැවන් සරණයි. අපි මේ හැමතැනකදීම දකින්න ඕහිනේ බාහිර නොවේ හිතම බව. වටන පසු පස යන්න විපා. දකින්න ඕහින සිතමනේ, අපි උදේ අවදි වෙනකොට, මුහුණ කට සේදුන කොට, වටපිට බලන කොට, හැමතැනම බාහිර නොවේ හිතමනේ. කර්මය දකින කොට පොචිදේන් ඇති, කථාවල් නොවේ. ‘වතුර කරාමය’ අරින කොටත් බාහිර නොවේ සිත, අතට ‘සිතල දැනෙන කොට’ කයට විය දැනෙන කොට කාය වික්ද්‍යාත්‍යාය සිත. ජේන කොටත් විය ඇසට දැනෙහේන්, ‘වක්‍ර වික්ද්‍යාත්‍යාය.’ ගබ්ද ඇසෙන කොට, ‘සෝත වික්ද්‍යාත්‍යාය.’ ඇවේදින කොටත් විහෙමයි. මේ යෝගාවවර භූමිය, ඒ කියන්නේ මේක මෙහෙනි කරන අවස්ථාව පළමු ‘ස්වේජ’ විකේ ඉදෑන්ම තමන්ට විකින් වික සිතිය තියෙන්න ඕහිනේ. කළඩල වෙන්න විපා. කර්මස්ථානය තමන් දකිනවාද කියන එකයි බලන්නේ. ඇවේදිනකොට වුනත් තමන් ඒ කර්මස්ථානය එක්ක ඉන්න ඕහිනේ. කරුපු විදිහ කියනවා වශේම දකිනන් ඕහිනේ. උදේ නැතිවුපු වෙලාවේ ඉදෑන් මතක් කරල කියන්න, කළඩල නොවී එකින් එක කියන්න ඕහිනේ.

ලදේ සිට සටස් වනතුරු කර්මස්ථානයේ සිටිය යුතුයි. පළවෙනි විකේ ඉදාලා අර පොතක මාක් කරලා කරනවා වගේ වැඩික් මෙතන තියෙනවා. ඒ හැමතැනම හිත දැක්කද කියන වික. වෙලාවත් වික්ක යන්න ඕහිනේ, මුහුණ තොදු තැන, තුවාය දැක්ක තැන, මුහුණ පිහිදුපු හැටි, ඇවේදපු හැටි හැම දේම කියන්න ඕහිනේ. බාහිරට ගිහිල්ලද ඔක්කොම කලේ, හිත බාහිරට ගිහිල්ලද තිබුනේ, නැත්නම් ව් සේරම හිත

බව දැක්කද? පුහුණු ව්‍යුනාද නැදේද? කමටහන හැමවිටම සිහිවෙන්න සිහී. කමටහන සිහි තොවුනානම් නෑ කියන්න සිහී. ආවට ගියාට උත්තර දෙන්න බං. මේක සිලයක් වගේ විකක්. උපාදානස්කන්ධයෙන් මිදෙන සිලය කියන්නේ, කිසිම දෙයක් උපාදානය වෙලා බාහිර අඟ්ත වෙලා යන විකක් තොවේ. ඒ ස්වභාවය මේ කමටහනේ තියෙනවා. මේක කමටහනක්. යෝගාවවර තුම්ය ප්‍රායෝගික පුහුණුවක්, ඔතන ද්‍රව්‍යම පුහුණුවක් තියෙන්නේ. කියන හැම වචනයම පුහුණුවට අදාළ වෙන්න සින. විතන ගිලිහුණා විතන මම හිත දැක්කෙ නෑ බාහිරට ගිහීන් තිබුනේ, නමුත් රිළුග සිත දැක්කා සිත බව. රිළුග සිත බාහිරට ගිය.

අභ්‍යව වක්බූ වික්ද්‍යාතාය බව. සේත වික්ද්‍යාතා සිත ගබ්දය බව 'කැඳවල' සුවඳ, ශාතු වික්ද්‍යාතාය බව, කැඳ දිවට දැනෙන කොට එය ජ්‍යෙහා වික්ද්‍යාතාය බව, කැඳ තව සිහී කියලා හිතනවනම් එය මහෝ වික්ද්‍යාතාය බව, එය ඇති කියලා හිතුනා නම්, ඒකත් මහෝ වික්ද්‍යාතාය බව. එතකොට බාහිරත් එක්ක නැතුව සිතත් එක්කම තමයි යන්නේ. හෝදහ්න හිතුනා නම්, වය මහෝ වික්ද්‍යාතාය බව, වතුර ටික අරින කොට එක කාය වික්ද්‍යාතාය බව, සිතල දැනෙන කොට කාය වික්ද්‍යාතාය බව, එක ගිලිහුනා නම් ඒ මොහොතේ බාහිරට ගිය බව දැකිය යුතුයි. තමන් කැඳ වික ගන්න ගියත් කමටහන වෙන්න සින. තමන් දානය වළඳහ්න ගියත් කමටහන වෙන්න සින. ආපසු හරරා විනකොට කමටහන වෙන්න සින. වාඩිවෙන කොටත් කමටහන වෙන්ඩ සින. ආයම සිතුවිල්ලක් පහළ ව්‍යනත්, ගෙදර මතක් ව්‍යනත්, අමදින්න ගත්තත් ඒ සියල්ලම කමටහන වෙන්න සිහී. කමටහනේ තිරියද කියලයි බලත්නේ. කමටහන බාහිරේද නැත්තම් සිත බව දැක්කද කියලා. සිත කියන කොට වක්බූ, සේත, ශාන, ජ්‍යෙහා වික්ද්‍යාතා වෙන කතාවක්. එවා විතන විතන දැකින්න සිහී. විකින් වික යන්න සිහී, වෙලාවත් වික්ක යන්න සිහී. උදේ කැඳ වික්ක ඉදහන් කියන්න.

උපාසිකාව : උදේ 5.30ට පමණ කැඳ පුජා කළා ආර්යයන් වහන්ස. බුද්ධ වන්දනාවත් වික්ක කැඳ පුජා කළා.

ආර්යාන් වහන්ස : එහෙනම් බුද්ධ වහන්දනාව කරපු හැටින් කියන්නත් සිනේ. බාහිර ඇත්ත කරගෙන බාහිර ඉන්න බුදුන් කෙනෙකුට වැන්දු? නැත්තම් තමන්ගේ සිත බව දැක්කද? බුද පිළිමය තිබුනේ විළියෙද තිතේද? වක්ඩු වික්ද්‍යාතා තිතක්. සිතේ ඉන්න බුදුන්ට තේද වැන්දේ. ගාථා කියදේ ගධිලිය බාහිරද තිබුණේ, තමන්ගේ සේතු වික්ද්‍යාතායේද? ඒ සේරම වහන්දනා කරන ඒවා ඔක්කොම සිතම වෙනවා තේදා? බුද පිළිමය තියෙන්නේ විළියේ නෙවෙයි තිතේ ඉන්න බුද පිළිමට වැන්දේ. විළියේ තියෙන බුද පිළිමට නෙවෙයි. විතකාට ඒක තමයි බාහිර ඇත්ත නොවන තැන, කමටහනට විනව හරි තැනකට වැන්නේ. ප්‍රායෝගික පැත්තෙන්. අපේ තිතේ ඉන්න බුද පිළිමට වැන්දා කියන්නේ, තමන්ගේ තිතට වදින්නේ විතන වැදගත්ම තැනක්. හැමෝම දැනගන්න සිනේ. ප්‍රායෝගික වෙන කාට පූංචි දේ කියලා නෑ හැම තැනම හැදෙන්න සිනේ. මල් කියන කාට විළියෙද මේ තියෙන්නේ. තමන්ගේ තිතේ. වක්ඩු වික්ද්‍යාතායෙන් මල් දකිනවා, මහෝ වික්ද්‍යාතායෙන් මල් කියලා විනවා. විය ‘වක්ඩු වික්ද්‍යාතා’ සිතක්, රාශපෙන් වින්නේ වක්බාරම්මරණයෙන් වින්නේ. මහෝ වික්ද්‍යාතායෙන් දැනගන්නේ. තමන්ගේ තිතේ තියෙන මලට වදින්නේ කියන විකිය ප්‍රායෝගික හාජාව. මල් සිතේ තියෙන්නේ බාහිර නෑ. හඳුන්කුරු ගහන කාටත් විහෙමයි. වදින කාටත් විහෙමයි. තමන්ගේ තිතේ කථාව.

තමන්ගේ තිතට වදින්නේ. බාහිර තියෙන දෙයක් කියල තිතුවට, තමන්ගේ සිතයි. තිතන වික ‘මහෝ වික්ද්‍යාතාය.’ උදේ නැගිටන තැන ඉදාලම හැම මොනාගේම තමන්ගේ සිත දකින්න. ප්‍රායෝගික වන තැන්වල දී බාහිර නොවෙයි සිතම බව දකින කමටහන්දේ, ඒක ඒ විදියට දකින්න සිනේ. දවසක් ඒ විදියටම දකින්න සින. කැද දෙන විකත් විහෙමයි, තමන් මෙහෙතින් වහන්සේට වැන්දා නම්, ඒ වදින වික පවා තමන්ගේ තිතේ තියෙන්නේ ඒක. වක්ඩු වික්ද්‍යාතාය, මෙහෙතින් වහන්සේට බාහිර වෙන්නෑ තමන්ගේ වින්ත ස්වභාවයක්, සිතටයි වින්නේ. ඇට්ටිම, වට්ටිම බැලිම, ගධිද ඇසීම, මෙහෙතින් වහන්සේ වූනත් බාහිර වෙන් නෑ, සිතමයි මහෝ වික්ද්‍යාතාය. මල්

දුකින කොට 'වස්බූ විස්දේශ්නාතාය', අභෙන කොට ගබ්දයන් නම් සේත් විස්දේශ්නාතාය වෙනවා. කැදෙවල සුවද, මල්වල සුවද, සාතා විස්දේශ්නාතාය. හඳුන්කරු සුවද සාතා විස්දේශ්නාතාය වෙනවා. විතකොට වේක විතන විතන විතන ඔබ තුමිය දැක්ක දෙයක් කියන්න. බාහිර නොව සිත බව.

උපාධිකාව : බුදුන් විදින කොට වැන්දේ තමන්ගේ තීතේ ඉන්න බුදුන් වහන්සේට. රට පස්සේ සක්මන් හාවනාව කළා.

ආර්යයන් වහන්ස : වෙහෙනම් සක්මන් හාවනාව කරපු තැන ඉදුන් කියන්න දිගටම. සක්මන් කළා නම් විය වඩුපු ආකාරය කියන්න.

උපාධිකාව : ගබ්ද අභෙන කොට, ඒ තමන්ගේ සිතමය කියලා ගලපාගත්තා. 'සේත් විස්දේශ්නාතාය පය බිමට තියෙන කොට දැනෙන පහස, බාහිර නොව සිතම බව දැනෙත්තා. ඒ ආකාරයට තමා සක්මන් හාවනාව කලේ ඉන්පසු කුස්සියට ගිහින් උද්‍යුත කරලා වෙතන මළුව අමදින්න ගියා.

මෙහෙනින් වහන්ස : අම්මා කුස්සියට ගිහින් උද්‍යුත කරපු කියලා කමටහන තුළින් දැක්කේ කොහොමද, ප්‍රායෝගිකව කරපු ආකාරය කියන්න.

උපාධිකාව : ව්‍යුවලිව බාහිර දෙයක් නොවේ. මේ දුකින්නේ මගේ සිත කියලා තිතුවා.

ආර්යයන් වහන්ස : වෙහෙම හරියන්න ප්‍රායෝගික විකක්, ඔය සිතවිලිනේ. කරපු හැමලේම කරපු හැටි කතා කරන්න ඕනෑම්. විකින් වික කියන්න ඕනෑම්. පොල් ගැට නම් පොල් ගැට කියල. තීත බාහිරට ගිය දැක්කද, නැත්නම් තීත බව දැක්කද මෙහෙහි කරාද කියන්න ඕනෑම්. විකින් වික හරියට කියන්න ඕනෑම්. ව්‍යුවලිව අල්ලන කොට තද ගතිය කයට දැනුන වික, තද ගතිය කාය විස්දේශ්නාතාය බව දැනෙන්න ඕනෑම්. මුහුණ හෝදන කොට වතුර දැනුනේ, කාය විස්දේශ්නාතාය කියලා දුකින්න ඕනෑම්. අභිදින කොට දැනෙන තද ගතිය, වේක කාය විස්දේශ්නාතාය කියලා දැනෙන්න ඕනෑම්. ව්‍යුවරද කලේ.

උපාසිකාව : මෙහෙතින් වහන්සේ කිවිවා අම්මා ගිහින් වතාවත් කරන්න කියලු.

ආර්යයන් වහන්ස : විතකාට මෙහෙතින් වහන්ස කියන විකත් සේත වික්ද්‍යාත්‍යාණය, විය දැන ගැනීම මහෝ වික්ද්‍යාත්‍යාණ. ගබ්දය ඇසීම සේත වික්ද්‍යාත්‍යාණය වෙන්න යින. කියන දේ මෙහෙති විම මහෝ වික්ද්‍යාත්‍යාණය වෙන්න යින. විය සිතම බව දැකින්න යිනේ. ‘යන්න’ සිත පහළ වීම විතනත් මහෝ වික්ද්‍යාත්‍යාණය බව, සිතම බව. මූල්‍ය පවිත්‍ර කරන්න සිතීම ඒක මහෝ වික්ද්‍යාත්‍යාණය බව, ඇවිදුගෙන යන වික කාය වික්ද්‍යාත්‍යාණය බව. ඒකත් තමන්ගේ සිත බව. බාහිර තියෙන දෙයක් නෙමෙන් පවිත්‍ර කළේ කොහොමද?

උපාසිකාව : ඉදුලෙන් පවිත්‍ර කළේ, ‘ඉදුල’ අල්ලන කාට ඒකේ රාශ ගතිය කාය වික්ද්‍යාත්‍යාණය බව දැනුනා.

ආර්යයන් වහන්ස :

- ★ ඉදුල කියන වික ‘මහෝ වික්ද්‍යාත්‍යාණය’,
- ★ අල්ලකාට වින තද ගතිය, ‘කාය වික්ද්‍යාත්‍යාණය’ බව සිතම බව
- ★ අතුරානවා කියලා හිතන වික මහෝ වික්ද්‍යාත්‍යාණය නේදී? සිතමයි.
- ★ ඉදුල අල්ලන කාට වින තද ගතිය ‘කාය වික්ද්‍යාත්‍යාණය සිතමයි.
- ★ ඉදුල විහෙට මෙහෙට වනන විකත් විහෙමයි නේදී? කාය වික්ද්‍යාත්‍යාණය

මෙතන ක්‍රියාවලියක් දෙයක් නැති සිද්ධියක් මුණු ගැහෙනවා, ඒක බාහිර දෙයක් නොවේ. සිතමයි ‘ඉදුල’ කියන්නේ, සිතමයි. ගේටුව කියන්නේ සිතමයි. වෙතනය කියන්නේ, ඒවා බාහිර නොවේ සිතමයි. සවිතක්ක ස්වභාවය තුළ ඒවා බාහිර ඒවා වෙන්නෑ. ගේටුව ගාව ඉදුල තියෙනවා කියලා දැනගෙන මෙහෙති උනා නම්, විය මහෝ වික්ද්‍යාත්‍යාණය. ඒන් බාහිර නොවේ ‘මහෝ වික්ද්‍යාත්‍යාණය’ පරණ එකක් මෙහෙති විමත්, ඒන් මහෝ වික්ද්‍යාත්‍යාණය බාහිර නොවයි.

හැමතැනකදීම අපි බලන්නේ මොකක්ද හැම තැනම බාහිර එකක් ලැබුනද කියලා. මේ කමටහන්, මොකද කමටහන සුද්ධී කරන්න සිනේ. එක තැනක හරි ලිස්කලා යනවා හම් එතන ප්‍රායෝගික ප්‍රහුණුව නඳ. එතන විද්‍රෝහනා භාවනාවක් නඳ. මේ හැම තැනම 'විතක්සනා බණික සමාධිය' කියන්නේ, 'යෙංහි යෙංහි තතු තතු' එතන එතන දැකින්න සිනේ කියන එක. මේ විද්‍රෝහනා භාවනාව කරන හැටි කියලා දෙන්නේ. අරමුණ් සත්‍ය දැකලා මිදෙන හැටි.

කමටහන අරමුණ බාහිර ඇත්ත නොවන තැන, විතනත් විද්‍රෝහනාවක් තියෙන්නේ. විතනත් තියෙනවා 'යෙංහි යෙංහි තතු තතු' 'විතන විතන' සිත දැකිනවාද කියන එකයි බලන්නේ. සිත දුවනවා. විය දැකිම තුළ සමටයත් මෙතන තියෙනවා. මෙතන සමටය හා විද්‍රෝහනාව ජේන්න සිනේ. විද්‍රෝහනායානියෝගේ ජේන්නේ ප්‍රායෝගික ප්‍රහුණුව තුළ, විද්‍රෝහනා යානිකයෙකු හැකිරීම ලෝකය දකිනවා. මේ තාක් කිසි කෙනෙක් විද්‍රෝහනා භාවනාව නොකළා වෙන්න ප්‍රථිවත් හැමදාම බණ කිවිවා, බණ ඇඟුවා වෙන්න ප්‍රථිවත්. හැබැයි විද්‍රෝහනා යානිකයෙක්, විද්‍රෝහනා සමාධි උපදින හැටි බණික සමාධියක් උපදින හැටි, 'යෙංහි යෙංහි තතු තතු' බුදුන් වහන්සේ දෙන ප්‍රායෝගික ප්‍රතිපථව මොකක්ද කියන එක, විද්‍රෝහනා භාවනාව කරන හැටි, විද්‍රෝහනා සමාධියක් බඩන හැටි, ප්‍රායෝගිකව බාහිර ඇත්ත කියන තැනෙන් මිදෙන හැටි, සේතාපන්න මාර්ගය, සේතාපන්න එලය මොකක්ද කියන විකත් ජේනවා. ඔය තුළ උපදින සමාධිය මොකක්ද කියන එකත් ජේනවා.

මෙය ප්‍රායෝගිකව කරන කෙනාට හැම මොහොතොම හැම තත්පරෙම විද්‍රෝහනා සමාධියක් තියෙනවා. දුවස් හතේ වැඩසටහන කියන කොට ගොඩික් අය ඩිතුවා, දුවස් හතේ කාලා දීලා ගෙදර යන්න. මේ සමාජය විද්‍රෝහනා භාවනාව දන්නේ නඳ. මිනිස්සු සමටය වඩා සමටය තුළ විද්‍රෝහනාව මතු වෙනකන් බලා ඉන්නවා 'විද්‍රෝහනා සමාධිය' සමාජයට විවර වෙලා නඳ. මෙය දැනමෙට හරියට කරනවා කියන්නේ, එයා විද්‍රෝහනායානිකයෙක් විතරක් නොවෙකි බණික සමාධිය තුළින් එයා සේතාපන්න මාර්ගයට එනවා. ඔය කළා කරන

පොඩි කාලය තුළ විද්‍රෝහනා සමාධිය උපදිනවා, ඒක දැක්කොත් ඔය එප්පාවේ කපන විකත් ඇති. දත් මදින කොට මේක තේරෙන්න සින. මුහුණ හෝදුන කොට, කන කොට, රස දැනෙන කොට මේක තේරෙන්න සිනේ. ‘සම්මා දිරිධියට’ ආවාම කිසි ද්‍රව්‍යක බාහිර ඇත්ත වෙන් නෑ.

කලින් ද්‍රව්‍යෙක් මූලුල ඇමදුපු නිසා ගේරීවුව පෑ ඉදුල තියෙන සංඡුව වින්නේ. ඒ අනුව තමයි වක්බූ වික්ද්‍යාත්‍යාචනයෙන් බලන්නේ. ඇසට වින්නේ වර්ණයක්, මහෝ වික්ද්‍යාත්‍යාචනයෙන් විනවා ‘ඉදුල’ කියලා. කකුල් දෙක වැඩ කරනවා ‘රෝබෝ’ වගේ යනවා. බාහිර දෙයක් නෑ. ‘රෝබෝ සිස්ටම්’ විකත් වගේ සිත ජේනවා. ඒකයි කිවිවේ මාර්ගයේ ඉන්න කෙනාට ක්‍රියා සිත් උපදිනවා කියලා, කර්ම විපාක දෙන්න විදිහක් නෑ. ඒක නිසා තමයි සෝතාපන්න ‘මාර්ග සිත්’ ‘එලු සිත්’ මාර්ග සිත් හතරයි ‘එලු සිත් හතරයි, ඒවා කුසල් කියලා කිරිය සිත් කියල කිවිවේ. ප්‍රායෝගිකව විද්‍රෝහනා ‘කනික සමාධිය’ අත්දැකින්න සිනේ. නොදුයි ඔබගුම්ය ඉදුල දැක්කා. ඉදුල අතට ගන්න කොට තද ගතිය දැනුනා. අතුගාහන්න කොළ ටික ජේන්න සිනේ තේදි? හැමතැනම විද්‍රෝහනා සමාධිය උපදින්නේ. විද්‍රෝහනා භාවනාවට ඉරියවිවක් නෑ. සතර ඉරියවිවන් තෙරයි.

ඩුද්ධ වන්දනාවෙදින් ඇසට ‘වක්බූ වික්ද්‍යාත්‍යාචනය’ වින්නේ, මහෝ වික්ද්‍යාත්‍යාචනයෙන් ඩුදු පිළිමය කියන වික වින්නේ. වැඩින්නේ සිත් තියෙන ඩුදු පිළිමයට. උයන්න උදුවු වෙන්න යනවා කියන සිතුවිල්ල වින්නේ ‘මහෝ වික්ද්‍යාත්‍යාචනය’ විදිහට, විප්පව්වෙ නම කියන කොට විය වින්නේ ‘මහෝ වික්ද්‍යාත්‍යාචනය’ විදියට, විය අල්ලන කොට වින තද ගතිය කපන කොට හර වින්නේ කාය වික්ද්‍යාත්‍යාචනයට. ඒක ඉවර කරලා අමදින්න යන වික මහෝ වික්ද්‍යාත්‍යාචනයට වින්නේ, විතනට යාම ‘කාය වික්ද්‍යාත්‍යාචනය.’ ගේරීවුව දකින කොට ඇතැටි වින වර්ණය වක්බූ වික්ද්‍යාත්‍යාචනය, ගේරීවුව කියන වික වින්නේ මහෝ වික්ද්‍යාත්‍යාචනයෙන්. විතන ඉදුල ඇති බව, කලින් ද්‍රව්‍යෙක් අතුගාපු වික මතක් වීම ‘මහෝ වික්ද්‍යාත්‍යාචනය’ ඉදුල අතට ගන්න කොට ඇති තද ගතිය කාය වික්ද්‍යාත්‍යාචනය කොළ රෝබි තියෙන තැන වක්බූ වික්ද්‍යාත්‍යාචනයෙන්

දැකිනවා, අතන කොල කියල වින්නේ මහෝ විස්කුතාතුයේ. සංඡාචක් විදියට විනවා. අතුගාහ්න සින කියලා මහෝ විස්කුතාතුයේන්. කාය විස්කුතාතුයේන් ඇවිදින ක්‍රියාචාරිය වෙනවා. මහෝ විස්කුතාතුයේන් සිග්නල් එක එතකොට කාය විස්කුතාතාය ක්‍රියාත්මක වීම. වක්බූ, කාන, කොන, පිවිහා, කාය විස්කුතාතා මේවා ක්‍රියාත්මක වන එක. ආයතන විස්කුතාතා ක්‍රියාත්මක වන හැරී 'එතන එතනම දැකින කොට' 'එතන එතනම මිදිමක් සිද්ධ වෙනවා.' එතන එතන විද්‍රේණාචක් තියෙනවා, බාහිරට යන් නඩ. සිතම බව දැකින විද්‍රේණාචක් තියෙනවා. එය තුළම බිඛික සමාධියක් තියෙනවා.

'බිඛික සමාධිය කියන්නේ' 'යාං යාං තතු තතු විපස්සති' කියන වික. 'විතන විතන' සිත දැකිනවා කියන වික. 'විතන විතන දැකින' සමාධියක් තියෙන බව, මහා සුවයක් කියලා එක තුළ මිදිමක් ඇති බව බුදුන් වහන්සේ ලෝකයට විවර කරනවා. ඒක ඇත්තුවූ පිරිවැඩියෙන් කියනවා. තරාගතයන් වහන්සේ 'යාං යාං තතු තතු' 'විතන විතන මහා සුවයක්' ගෙන දේශනා කරනවා කියලා. ඒක තමා 'විපස්සනා බිඛික සමාධිය' 'විද්‍රේණා සමාධි' ලෝකයට විවර වෙන්නේ බුදුන් වහන්සේගෙන්, ඒ 'පැවිච්චමූල්පාද ධර්මය සමග මතු වන සිත දැකින තැන. ඇස ආයතන ලෝකය දැකින කොට, ඒ ආයතන ලෝකය මැවෙන එක කොහොවන් ඇත්ත වෙන්නඩ. විනෙසය ලෝකේ අවිද්‍යා දේශමනස්සාහං' කිවිවේ ඒ නිසයි. ලෝකය ඇත්ත කරගෙන 'සතර සතිපථියානය' වඩන්න බඩ. විද්‍රේණා සමාධි සමර සමාධි වගේ නොවේ, විද්‍රේණා සමාධි සතර ඉරියෙළිවෙන් නොරදි. මේ තමයි විද්‍රේණා භාවනාව, එය සමරය වඩිලා රේඛාට එන එකක් නොවයි, මෙය අවබෝධයෙන් එන්නේ. 'සංඝිතේ නිඩ්ඩිලාය' කියන තැනින්.

ද්‍රේණ අවබෝධය තුළයි සතර අවබෝධය තුළයි 'කෘතස කුතාතා' කියන විද්‍රේණාව ප්‍රායෝගික පැත්තෙදී ප්‍රතිපදාවේදී වින්නේ, විද්‍රේණා සමාධිය උපදින්නේ අරමුණ විතන විතන දැකින සමාධියක්.

★ අරමුන් සතර දැකීම, ස්කන්ධයේ උදායටය දැකීම විකමයි.

- ★ ස්කන්ධය කියන්නේත් අරමුණුමයි, ආයතනමයි.
- ★ ආයතන ප්‍රායෝගික පැන්තෙදී යමෙක් එක මොනොතක හරි මේ සත්‍ය ධර්මය දැකිනව කියන්නේ බාහිර ඇත්ත වෙන් නෑ.
- ★ රිජය කමටහනේදී සිත ඇත්ත වෙන්නේත් නෑ.
- ★ රිජය කමටහනේදී ක්‍රියාවලියක් විතරයි.
- ★ රිජය විකේදී ආත්මයක් හම්බවෙන් නෑ.
- ★ 'යංහි යංහි තතු තතු විපස්සති' කියන්නේ 'විතන විතන දැකින' සමාධියක් උපදිනවා.
- ★ සේශ්‍රාපන්න මාර්ගය කියන්නේ බාහිරට යන්නැති අනුසේදයෙන් පරිසේශ්‍රාපනයට වින වික.
- ★ නිත පැන්තට හැරෙන වික, සත්‍ය දෙයක් හැති බව දැකින තැන.
- ★ මෙතන උපදින්නේ විදුර්ගනා සමාධියක්, කිසිවක් දෙයක් නොවන.
- ★ කම්පනයක් ගින්නක් ඔය කියන කිසිම තැනක ඇතිවෙන්නෑ.

ඩූපිලුමය දැක්කට, මල් සුවදට, විළවල් කියන කොට, ඒක මෙනෙහි කරන වික මහෝ විකුද්ධාණය. ඒවා කිසි තැනක ගින්නක් නෑ. හරියට කමටහන් ඉන්නවනම් ඔය කියපු එක තැනකටත් ගින්නක් නෑ. ව්‍යංජනයක් දැක්කට, කැඳ එක වළඳන කොට එන රසවත් ගින්නක් වෙන්නය. 'විතන එතන මිදි මිදි යනවා' විපස්සනා බණික සමාධි තියෙන්නේ. මිදෙන සමාධි සේශ්‍රාපන්න මාර්ග සිත, බාහිරත් මිදෙන තැන. ඊට පස්සේ සකස්ථාගාම් මාර්ග සිත, ඊට පස්සේ අනාගාම් මාර්ග සිත, අරහත්ත මාර්ග සිත නිවනවම තියෙනව ඔය දැවක් 7 වැඩ සටහන තුළ.

විතන මාර්ග සිත 4යි. ඉන් පසු සිහියටයි අසුවන්නේ මෙතන මිදුනු ස්වභාවයක් අත්දැකින්න ලැබෙනවා අහසන්තරයට, ඒක 'විල සිත.' මාර්ග සිත් හතර ක්‍රියා සිත් වෙනවා. උදේ නැතිවපු වෙලාවේ ඉදුන් මල් පුණු කරන එක, අමදින එක, කැඳ බොන එක ඔය රික

කියන කොට ඒ එකකවත් කර්ම විපාක නඩ. එය ඒ ගත කරල තියෙන පැයේ හර කර්ම විපාක නැති මොහොතක් කමටහනේ හිටියානම්. ඒවා 'කිරිය සිත්' ඒ කිරිය සිත් මාරුග සිත්වල තියෙනවා. එයාට කර්ම විපාක නඩ. හේතුව එයාට බාහිර ඇත්ත වෙලා නඩ. සිත් ඇත්ත වෙලාත් නැත්තනම් හරියට කමටහනේ හිටියා නම් එය ඉන්නේ ලෝකෝත්තර ආරිය භූමියේ. විදුරශනා බණික සමාධිය උපදීන ආකාරයයි ඒ. විදුරශනා යානිකයෙක් වෙන්නේ කොහොමද කියන විකයි ලෝකයට දෙන්න සිත්. ආරියයන් වහන්සේ විදුරශනා යානිකයෙක් විදියට, මොකක්ද 'විදුරශනා සමාධිය කියල ලෝකට විවර කරල දෙනවා. මොකක්ද විපස්සනා බණික සමාධිය කියන ඒවා ලොවට විවර කර දෙනවා. කිරිය සිත්වල කර්ම විපාක නැති බව පෙන්වනවා. සිත් 89 දකින කොට සිහැම කෙනෙක් දත්තනවා කිරිය සිත්වල කර්ම විපාක නඩ කියලා.

ප්‍රායෝගිකව අත්දකින කෙනෙකුට කර්ම විපාක පනවන්න ලැබේත් නඩ. ඔබ නිවත් දකිනවා. ඔබ ඒ 'කිරිය සිත්' අත්දකිනවා. ඔබ කුයා සිත් අත්දකිනවා. ඔබ සේතාපන්න මාරුග සිත් අත්දකිනවා, ඔබ එලයත් අත්දකිනවා. කිසිදා දුගතියට වැවෙන් නඩ. නියතසම්බෝධ පරායනය බණික සමාධිත් අත්දකිනවා, වීනම් ලෝකෝත්තර සමාධි අත්දකිනවා. අපි මෙතරම් කාලයක් හිටියේ සමටයාතිකයෙක් ලෙසයි නමුත් විදුරශනා සමාධි දැනගෙන හිටියෙත් නඩ. විදුරශනා භාවනා කරල තිබුණෙත් නඩ. සත්‍ය දකින කොට ප්‍රංචි දේත් විශාල පරිවර්තනයක් කරනවා. 'යංහි යංහි තතු තතු' 'විතන විතන දකින' සමාධිය. අන්න ඔබට දැන් ජේනවා. අරමුණේ සත්‍ය දැකීම, ස්කන්ධයේ උදාවැය දැකීම, සිත් දැකළා මිදීම කියන්නේ විදුරශනාවයි. විය සිහියට හසු වේවි, සිහියටම අසුවෙවි ටික දුවසකින් සික කරන් යන කොට සමාධිය උපදීනවා කිසිම දෙයක් ගින්නක් දෙයක් නොවන මහා පුද්මාකාර සැහැල්ලු ස්වභාවයක මිදීමක් අත්දකිනවා. විය සිහියට හසු වෙනවා. ඒක පත්තියම් වෙන්න කළු යනවා. ප්‍රායෝගික වෙන්න සින්. විතකොට දැනෙයි. මේ ප්‍රතිපදාව සකස් කරලා තියෙන්නේ ඒ ආකාරයට. නැමෝම උත්සාහ වන්න. නැමෝම අත්දකින බව ජේනව. නැමෝම තේරුවන් සරණයි.

ප්‍රායෝගික නිවන්මග

ආර්යන් වහන්සේ: තොදි හැමෝටම තෙරැවන් සරණයි. බොහෝ අයට වැටහිලා තියෙනවා මේ ප්‍රායෝගික පුහුණුවේ වැදගත්කම. හැමෝටම ගේරුණා දීර්ඝ කාලයක් ධර්මය ගුවනාය කළත් ප්‍රායෝගිකව පුහුණු තොටුනොත් 'ගෙට ඉති කැපුවා වගේ' බුදන් වහන්සේ ප්‍රතිප්‍රාවෙන් මා පුදන්නේ මා පුදන්නේ වෙති' තිවිවේ ඇයි බොහෝ අය බණා කියනවා ප්‍රතිප්‍රාවක් නෑ. ප්‍රායෝගික පුහුණුවක් නෑ. අත්දැකීම් නෑ. අහසන්තර පරවර්තනයක් ආපු මගක් කරපු වැඩපිළිවෙලක් නෑ. 'දුර්ගනාය' තොදුකේ 'ප්‍රතිප්‍රාවක' කටයුතු කරන්නත් බෑ. දැනි ගණනකට කළත් බොහෝ අය ධර්මය කියලා හිතුවේ ජාතක කරාවලට, ඊට පස්සේ පොත බෙලා 'සූත්‍ර' තිවිවා. ප්‍රායෝගික අත්දැකීම් ලොවට දායාද කරන යුගයක් මේ වන විට ඇවිල්ලා විදුර්ගනා දුරය, කාලයේ වැඳින්ලාවට සැගැටු ගිහින් තිබුනේ. 'විදුර්ගනා යානිකයෙක්' මේ තිපිටකයේ තියෙන ගුන්ප්‍රවල සූත්‍ර දිනා බෙලා ප්‍රායෝගිකව විය අත්දැකීන ආකාරය පුහුණු වෙලා, ඒ ප්‍රායෝගික පුහුණුව තුළින් 'පරිවිචකමුජ්පාද' ධර්මය අත්දැකීමක් තුළින් විය ලේකයට විවර කරන 'විදුර්ගනායානිකයෙක්' ධිහි වන පළමු අවස්ථාව.

'විදුර්ගනා භාවනාව' සතර ඉරියවිවෙන්ම තොරයි විදුර්ගනා අත්දැකීම්. මුල් දින දෙකේ 'සිත හැදෙන සැටි පරිවිචකමුජ්පාද ධර්මය තමයි දේශනා කරන්නේ. විකුද්ධානා මායාව සකස් වන හැරී, 'සත්‍ය සුදානාය' කියන්නේ ඒ අවබෝධයයි. 'සත්‍ය සුදානා' කොටස්දී සම්පූර්ණයෙන්ම සිත කියන්නේ අරමුණ සකස් වන ආකාරය. ඒ තුළ දෙයක් සකස් වන ආකාරය, ඉන්නවා තියෙනවා වගේ දැනෙන ගතිය

හ�දෙන ආකාරය, ඒ අනුව ආත්මය හ�දෙන ආකාරය තමයි. පූර්වහාග කොටස පළමු දින දෙකේ ප්‍රායෝගික පූභූතුව කොටස සිද්ධ වෙන්නේ 'බූද්ධ දීජනය', මේ තුළ විශාල කොටසක් තියෙන හිසයි ඒ සඳහා ද්‍රව්‍ය දෙකක් යෙදුවේ. තුන් වන ද්‍රව්‍යසේදී මේක ප්‍රායෝගිකව දැකින වික පටන් ගන්නවා. දෙවන ද්‍රව්‍යක් බාහිර තියෙන දෙයක් නෙමේ අපි හිතනවා. අපි හිතන දේ බාහිර කොහොවත්, දෙයක් හැති බව දැකිනවා. හතර වන ද්‍රව්‍ය හිතෙන් දෙයක් හැති බව දැකිනවා. තුන්වන ද්‍රව්‍ය දැක්කේ සිතුවීල්ලක් බව, සළායනහ ලේකය 'විත්තේන හියත් ලේකේ' සාධි සංඛාර හතරවන ද්‍රව්‍යක් සිතුවීල්ලේ දෙයක් හැති බව දැකිනව සරලව හියනව නම්, පස් වන ද්‍රව්‍යක් බාහිරත් මිදිලා සිතත් මිදිලා අරමුණාට හිමිකාරයෙක් හැතිවෙලා, අරමුණ දෙයක් වෙන් නෑ. බාහිරත් මිදෙනවා සිතෙනුත් මිදෙනවා අන්ත දෙකෙන්ම මිදුන ක්‍රිය සිත හමුවෙනවා ක්‍රියවලිය. හය වන ද්‍රව්‍ය වන විට ක්‍රියවලියට හිමිකාරයෙක් නෑ. ආත්මයක් හැති බව දැකිනවා ප්‍රායෝගිකව අත්දැකිනවා. හත් වන ද්‍රව්‍ය විවේකිව ඉන්නේ 'අවිතක්ක' ස්වභාවයක් අත්දැකිනවා.

බාහිරයෙන් මිදෙන තැන තමයි අනුසේෂ්‍යයෙන් පරිසේෂ්‍යයට හැරෙන්නේ. ප්‍රායෝගික ප්‍රතිපථවක කටයුතු කරලා ප්‍රායෝගික අත්දැකීම් නොමැතිව මාර්ගයේ අවසානයට නොගිය කාටවත් හතු කියන්න සුදුසුකමක් නෑ. අමාර්තවේ වැටෙනවා දහ්න්නේ හැති හිසා ගොඩුදුන් පනිනවා වගේ සාන්දිරියික ප්‍රත්‍යක්ෂ ධර්මයක් පොතෙන් කියන්න බෑ. ග්‍රන්ථ දිරය තුළ විද්‍රොහා දිරයක් දේශනා කරන්න බෑ විද්‍රොහා ගාතිකයෙක් වෙන්න සිහේ. කෙහෙක්ට හිතෙන්න පුත්වන් ධර්මය ගුවනාය කරලා ඒ ගුවනාය කිරීම තුළ ඒ බණ අහල යනකොට සිහියට හසුවෙනවා මෙතන දෙයක් නොවන ස්වභාවයක්. විතකොට ඒක වෙයි කියලා හිතනවා. නමුත් ප්‍රතිපථව පූභූතු වෙනකොට තමයි ඔබට දැනෙන්නේ මේ මේ ආත්මය කියන වික.

ධර්මය ගුවනාය කරලා පූභූතු වෙලා සිහියට හසුවෙන මග ගියාට එතන ආත්ම සංඡ්‍යාච තියෙනවා 'ආත්ම සංඡ්‍යාච' ගිලුහෙන් නෑ. නමුත් මේ ප්‍රතිපථ මාලාව තුළ බාහිර ඇත්ත නොවන තුන් වන ද්‍රව්‍යේම 'කිරීය සිත' ක්‍රියවලිය මතු වෙනවා. තුන්වන හතර වන ද්‍රව්‍ය වන විට

ආත්මය නැතිව ක්‍රියාවලියක් එක්කමයි යන්නේ. මේ විදිහට පුහුණු වෙන කොට මමයා ආත්මය කුඩා වෙලා යනවා. ආත්ම සංඡ්‍යාව 'සක්කාය දිරිධිය' කුඩා වෙනවා. ප්‍රථිපදාවේ ඇති සුවිශේෂ හේතුව මෙකයි. බුදුන් වහන්සේ 'ප්‍රතිපදාවෙන් මා පුදුන්නේ මා පුදුන්නේ වෙති' කිවිටේ ඒකයි. පුහුණු වූ කෙනෙක් තමා දන්නේ ආත්ම සංඡ්‍යාව කොහොමද කුඩා වෙන් කියලා. නැත්නම් අර දැනෙන ස්වභාවය තියෙනවා, දැනෙන ස්වභාවය තුළ 'ආත්ම සංඡ්‍යාව' තියෙනවා. ආත්ම සංඡ්‍යාව කිවේ, ආත්ම දැජ්ඩිය 'සක්කාය දැජ්ඩිය' ඒ කියන්නේ සිතුවීල්ලක් තියෙනවා. අර ක්‍රියාවලියට හරියට පුහුණු වී ගෙන විනකොට, ක්‍රියාවලිය මතු වෙනවා. 'ආත්ම සංඡ්‍යාවෙන්' තොරව. ඒ නිසා මෙක 'කිරිය සිත්' බවට පත්වෙනවා.

මේ ප්‍රතිපදාව තුළ කිසිම තැනක කර්ම විජාක පනවන්න බඟ. බාහිර ඇත්ත නොවන කොට බාහිර දෙයක් නැති කොට 'කර්ම විජාක' පනවන්නේ මොනවටද? විතන ක්‍රියාවලිය දකින කොට මෙක වික්‍රේදාන්තායක් කියලා දකින කොට මෙක ප්‍රසාදයක් කියලා දකින කොට, මෙක ප්‍රායෝගිකව අත්දකින කොටත් තේරෙනවා කර්ම විජාක පනවන්න බඟ. ඒකයි කිවිටේ මාර්ග සිත්වලත්, කිරිය සිත්වලත් කර්ම විජාක නඟ කියලා. උදේ ඉදුන් පැයක් හරි හරියට මෙක පුහුණු වුනොත් ඒ පැය තුළ කර්ම විජාක නඟ. 'සේතාපන්න එලය' තුළ කොහොද කර්ම විජාක මෙක සාහ්ද්‍රිවිධිකව අත්දකිත්ත ලැබෙනවා. සේවාත්, සකසඳාගාමී, අනාගාමී, අරහත් යන මාර්ග සිත් භතරයි එල සිත් සතරයි තමයි 'අට මහා කුසල්' අටමහා කුසලය කොහොවත් බාහිර බඩුමුරුවල නඟ. 'ලේකේත්තර' සිත්වල කර්ම විජාක ඇති බව කියන්නේ ප්‍රතිපදාවක කටයුතු කරල නැති 'කිරිය සිත්' අත්දැකලා නැති අයයි. හොඳයි විහෙනම් සුරියටෙව මෙහෙති ආරාමේ ප්‍රතිපදාව පුහුණු වන අම්මට අවස්ථාවක් දෙමු. තුන්වෙති ද්‍රව්‍ය වන්නේ බාහිර ඇත්ත නොවන තැන විතනින් පටන් ගමු. උදේ ඉදුන් ප්‍රායෝගික වුන ආකාරය කියමු.

උජාසිකාව : අවසරයි ආර්යයන් වහන්ස, උදේ 4.00ට අවදි වුණා. වැසිකිලියට යාමට මහෝ වික්‍රේදාන්තායන් සංඡ්‍යාවක් ආවා. දත්තුරුසුව අසුවුන් කාය වික්‍රේදාන්තායට

ආර්යයන් වහන්ස : අපි කියන වවහවල තියෙනව රුපයක්. ඒ එම රුපයේ ආත්මයක් තියෙනවා. මේක දැකින්න පොඩිඩික් නිවන් මග යන නිසා. වවහවල පවා තියෙන්නේ රුපයක්. හැම වවහෙම ගබ්ද රුපයක් තියෙනවා. ගන්ධයේ, ගන්ධ රුපයක් තියෙනවා. ඒ කියන්නේ එක දෙයක් වහෝ දැනෙනවා, ආත්මයක් තියෙනවා. කෙනෙක් නිරුපණය වෙනවා. ගන්ධ, රස, උතුසුම සීතල මේ ආයතන පහෙන්ම වින ආරම්මණවල, ඒ ආරම්මණය වික්තම විනවා ආත්මොකුත් මෙන්න මේක සියුම්ව හසු වෙනවා. මාර්ගයේ කටයුතු කරනකාට.

- ★ උදේ නැගිරිලා නාන කාමරයට යා යුතු බව 'මනෝ වික්ද්කුතාතායෙන්' නේදු එන්නේ.
- ★ වක්බූ වික්ද්කුතාතායෙන් බලනවා, කාය වික්ද්කුතාතායෙන් කියාව වෙනවා.
- ★ මනෝ වික්ද්කුතාතායෙන් විනවා බූජ් වික තියෙනවා කියලා.
- ★ වක්බූ වික්ද්කුතාතායෙන් බූජ් වික දැකිනවා, කාය වික්ද්කුතාතායෙන් බූජ් වික අතට ගන්නවා.
- ★ අතට උනෙන තද ගතිය තමා කාය වික්ද්කුතාතාය, බූජ් වික ඕයලා වින්නේ මනෝ වික්ද්කුතාතායෙන්.
- ★ 'බුට් පේස්ට්' වික කියලා වින්නෙත් මනෝ වික්ද්කුතාතාය, වක්බූ වික්ද්කුතාතායෙන් දැකින්නේ රුපය, කාය වික්ද්කුතාතායෙන් තමා 'බුත් පේස්ට්' දාන්නේ.
- ★ 'මනෝ වික්ද්කුතාතායෙන් මදින්න සිනෝ' කියලා විනවා, කාය වික්ද්කුතාතායෙන් කටට දානවා, රස දැනීම ජ්විහා වික්ද්කුතාතායට යනවා.
- ★ මනෝ වික්ද්කුතාතායට විනවා 'ඒ මේ අතට මදින්න සිනෝ' කියලා.
- ★ මනෝ වික්ද්කුතාතායෙන් ඇති කියලා විනවා. 'කාය වික්ද්කුතාතායෙන් නවතිනවා.'

- ★ වැප් වික ප්‍රගට යන්න සිනේ කියලා මතෙශ් වික්ද්‍යාත්‍යායෙන් විනවා.
- ★ වක්බූ වික්ද්‍යාත්‍යායෙන් දැකිනවා, වී කාය වික්ද්‍යාත්‍යායෙන් වැප් වික අරිනවා.
- ★ බූම් වික භෝදන වික, අතට සිතල වතුර දැනීම 'කාය වික්ද්‍යාත්‍යාය' වික්ද්‍යාත්‍ය රික හඳුනාගන්න. සියල්ල සිතුවිලි. විෂයේ දෙයක් අපට නම්බවෙලා නෑ. ක්‍රියාවලියක් සිද්ධ වෙනව්.

උපාසිකාව : මතෙශ් වික්ද්‍යාත්‍යායෙන් සංඛ්‍යාව ආවා ඊට පස්සේ මුහුණ පිහිලාගත්තා.

ආර්යයන් වහන්ස : මතෙශ් වික්ද්‍යාත්‍යායෙන් සංඛ්‍යාව ආවා. වක්බූ වික්ද්‍යාත්‍යායෙන් 'තුවාය' දැක්කා. විකින් වික යන්න. වේගය වැඩි කලුවත් ගිලිහෙනවා. මෙතන විදුර්ගනාවක් මේ වෙන්නේ. මතෙශ් වික්ද්‍යාත්‍යායෙන් ආව පිහිදන්න කියලා. වක්බූ වික්ද්‍යාත්‍යාය දැක්කා. කාය වික්ද්‍යාත්‍යායෙන් තුවාය අතට ගත්තා. ඊට පස්සේ පිහිදන වික කයට දැනෙන උණුසුම සිතල තද ගතිය කායවික්ද්‍යාත්‍යාය විකින් වික යන්න ඕනි. පිසලානවා කියන වික මතෙශ් වික්ද්‍යාත්‍යාය. ඇස් පියාගෙන හරි මෙහෙනි කර කර කතා කරන්න හිත හිත කියන විකට වැඩිය, මෙහෙනි වෙන්නත් ඕනි. විතකොට සමාධියක් විනවා, ඒක තමයි විදුර්ගනා සමාධියට වින්නේ. **විදුර්ගනාවට, 'විදුසුන් නුවනුව'** යන්න නම් සවිතක්ක ස්වභාවය තුළ මෙහෙනි විමක් වෙන්න හිනේ මෙය බාහිර කොට්ඨාසී. මේ පැට්ත විතිවිදනාවය ඇතුව අවංකව ඇත්ත කරා කරන්න ඕනි. අත්දැකපු දේ ගිලිහෙන අවස්ථා වැඩිය හිතනවට වැඩිය. වික්ද්‍යාත් ස්වභාව රික මාරු වන හැරී දැකිල්න ජීකට උන්සාහ වෙන්න. සිතුවිලි ගලපු ආකාරය විකින් වික ගැලපෙන්නත් ඕනි. 'අන්න යංහි යංහි තතු තතු විපස්සති' කියන තැනට විනවා, හැම සිතම දැක දැක යන ස්වභාවයක්. දැකපු තැනට ද්‍රව්‍යක විනවා වික පාරම සේරම මිදෙන විකක්. නමුත් ඉස්සේක්ලේල මේක පුරුදු වෙන්න ඕනි වික ද්‍රව්‍යක හරි. හිහි අයට කිවිවා පැයක් දෙකක් හරි දැකිමින් මිදුමින් කටයුතු කරන්න කියලා නැත්නම් පුහුණුවක් වෙන්නැනේ. තුවාය දැමීමේ වැමටද කොහාටද?

උපාසිකාව : 'වැලට' කාය වික්ද්‍යාත්‍යායනේ තමා 'වැලට' දැමීමේ.

අර්යයන් වහන්ස : මහෝ වික්ද්‍යාත්‍යාය නැතුව 'වැලට' කියන වික වින් නඩ. මහෝ වික්ද්‍යාත්‍යායනේ තමා වැල කියලා හඳුනාගත්තේ. කාය වික්ද්‍යාත්‍යායනේ තමා වැලටදාන වික සිද්ධ වුහේ. වක්බූ වික්ද්‍යාත්‍යායනේ තමා වැල දැකීම සිද්ධ වුහේ.

උපාසිකාව : 'කුස්සියට යන්න කියලා' මහෝ වික්ද්‍යාත්‍යායන් දැනුම් දුන්නා. 'කුස්සියට' ගියේ කාය වික්ද්‍යාත්‍යායනේ.

ආර්යයන් වහන්ස : මහෝ වික්ද්‍යාත්‍යායනේ තමයි 'කුස්සියට යන්න ඕනෑ' කියලා යන සිතුවිල්ල පහළ වෙන්නේ. කඩල උස්සන්නේ ඉදිරියට තබන්නේ 'කාය වික්ද්‍යාත්‍යායනේ', කුස්සිය දැකින්නේ වක්බූ වික්ද්‍යාත්‍යායනේ. 'යනවා' කියන සිතුවිල්ල පහළ වෙන්නේ මහෝ වික්ද්‍යාත්‍යායනේ. වක්බූ වික්ද්‍යාත්‍යාය දැක්කට පස්සේ, මහෝ වික්ද්‍යාත්‍යාහය යනවා කියලා හිතනවා විතරයි, කාය වික්ද්‍යාත්‍යාය මැමින් වික වගේ රෝබේ වගේ වැඩ කරනවා. කාය වික්ද්‍යාත්‍යායනේ රෝබේ වගේ එතනට යැවෙන්නේ. එතනදි සිතක් පහළ වෙන්නේ නඩ. ඒ ක්‍රියාවලියදී මහෝ වික්ද්‍යාත්‍යායටත් ගිරිහුනු අවස්ථාවක් තමා ඔය අභ්‍යන්තරය පහුවෙන්නේ නඩ. නමුත් ක්‍රියාවක් කරනවා කෙහෙක් නඩ. මහෝ වික්ද්‍යාත්‍යායනේ 'කුස්සිය' භෞයනවා, වක්බූ වික්ද්‍යාත්‍යාය තමයි 'කුස්සිය' දැකින්නේ. කාය වික්ද්‍යාත්‍යාය හිතන්නේ නඩ. කාය වික්ද්‍යාත්‍යාය අභ්‍යන්තරය කියලා දැන්නේ නැතුව සිහියක් නැතුවම විතනට ගිහින් ඉවරය බිලනකොට. ක්‍රියාවට සිතක් පනවන්න බං. සිතක් නැතුව ක්‍රියාවක් සිද්ධ වෙනව. ඒ ස්වභාවය විතන තියෙනව. ඇඩ්ඩින ක්‍රියාවලියේ සික තියෙනව. 'මාත් වික්ක මම ගමනක් යනවා - මාව දාල මම යන්නට යනවා' කියන සක්මගේ තියෙන ක්‍රියාවලිය තුළත් විය සිද්ධ වෙනවා.

ඒ ක්‍රියාව ඔදන ඉදන් කුස්සියට යනව වගේ ඒ ක්‍රියාවලියට හිමිකාරයෙක් නඩ. ඒ ක්‍රියාවලිය සිතටවන් වින්නේ නඩ, නමුත් ඒ විවැනි ක්‍රියාවක් සිද්ධ වෙනවා. එප්පට කපන කොට, අතුගාන කොටත් ඔය

විදිහටම වෙනවා. වටපිට බලනකොටත් ක්‍රියාවලියක් සිද්ධවෙනව. ආශේර්ජයක් ආත්මයක් හැකිව ඔය ක්‍රියාවලිය අත්දකින්නේ. ක්‍රියා සිත කිවේ ඒකයි. කර්ම විජාක පහවහවා තියා කෙනෙක් පහවහ්නත් බං. මහා ප්‍රජාව කියන්නේ දකින ඒකමයි, වික්ද්‍යාත්‍යාණ මායාව දකිනවා කියන්නේ ඕකට. 'ප්‍රජ්‍යාව හාවේ තබිඩ වික්ද්‍යාත්‍යාණ පරික්ද්‍යායිය' කිවේ ඕකට. වික්ද්‍යාත්‍යාණ මායාව, මෙය වැඩ කරන ආකාරය දැකීමයි ප්‍රජ්‍යාව කියන්නේ. ඔබතුමිය රික රික විවර වෙන්නේ ප්‍රජ්‍යාවට, ප්‍රජා සීල සමාධි කියලු. ප්‍රජ්‍යාව තද්‍රානාගන්න සිනේ. මෙය දකින එක ප්‍රජ්‍යාව විය හසුවෙන්නේ සිතියට. ඕක යට තියෙනව සිතියක් දෙයක් නොවන ස්වභාවයක් සිතියට හසුවෙනවා. කිසිම තැනක දෙයක් වෙන්නෙන් නං. කිසිම තැනක ආත්මයක් නං. ඕක හසුවෙන්නේ සිතියට විය කිරිය සිත ක්‍රියාවට හිමිකාරයෙක් නැති බව, ක්‍රියාව දෙයක් වෙලා නැති බව හසුවෙනවා. සේතාපන්ත මාර්ග සිනේ මෙය තියෙනවා. කුස්සියට ගියාට පසුව රික කියන්න.

උපාසිකාව : වක්‍රූ වික්ද්‍යාත්‍යාණයට 'මූං ඇට' දියේ බ්‍රාපු එක පෙනුණා. මනේ වික්ද්‍යාත්‍යාණයෙන් තමයි 'මූං ඇට', දියට බාලා කියලා කියන්නේ. ඇස දැන්න මූං ඇට', කන දැන්නෙන් නැහැ, කය දැන්නෙන් නං, මනේ වික්ද්‍යාත්‍යාණයෙන් තමයි මොකක් භරි විනකොට එක මොකක්ද කියලා දැනගන්නේ. එකේ රැපය දැක්කේ වක්‍රූ වික්ද්‍යාත්‍යාණයෙන්. මනේ වික්ද්‍යාත්‍යාණයෙන් තමයි දැනගන්නේ 'සේදැන්න ඕනෑන් කියන එක. මනේ වික්ද්‍යාත්‍යාණයෙන් තමයි එන්නේ එක සේදැන්න. බාන්නේ 'කාය වික්ද්‍යාත්‍යාණයෙන්.' එන්නානු පස්සනාවෙන් පෙන්වන්නේ ඕකමයි තමයි. කොහොමද පංචායතන එක්ක මනායතනය ක්‍රියාත්මක වෙන්න කියන එක. සතර සතිපටිධානයේ පෙන්වන විත්තානුපස්සනාව තමා ප්‍රායෝගික පැක්නේදී මේ හසුවෙන්නේ.

උපාසිකාව : වක්‍රූ වික්ද්‍යාත්‍යාණයට මූං ඇට හැඩතලය පෙනුනා. 'මනේ වික්ද්‍යාත්‍යාණයෙන්' මූං ඇට කියලා හද්‍රානාගත්තා. කාය වික්ද්‍යාත්‍යාණයෙන් මූං ඇට ගැරැවා.

ආර්යයන් වහන්ස : ඒක වැරදියේ. 'ගරනවා' කියන වික සිතුවිල්ලක් වෙනවා. ඒක මහෝ වික්ද්‍යාත්මකය වෙනවා. කාය වික්ද්‍යාත්මකයෙන් ඒ සිතුවිල්ල අනුවයි ගරන්නේ.

උපාසිකාව : ඔව් ගරන්න කිවිවේ මහෝ වික්ද්‍යාත්මකයෙන්. කාය වික්ද්‍යාත්මකයෙන් තමයි දැන් සේදන්නේ. 'යක් ඇට' අයින් කරල ගන්න කියලා මහෝ වික්ද්‍යාත්මකයෙන් පත්‍රවිධිය දෙන්නේ. රීට පස්සේ දෙපාරක්ම අතුල්ලා සේදනවා කායවික්ද්‍යාත්මකයෙන්.

ආර්යයන් වහන්ස : දෙපාරක් සේදන්න තීරණය කරන්නේ 'මහෝ වික්ද්‍යාත්මකයෙන්' දෙපාරක් සේදන්නේ කාය වික්ද්‍යාත්මකයෙන් විය ජේන වික වක්බූ වික්ද්‍යාත්මකය ක්‍රියාත්මක වෙනවා. ගබ්දය ඇසෙන විට සේත වික්ද්‍යාත්මකය ක්‍රියාත්මක වෙනවා.

උපාසිකාව : රීට පස්සේ මහෝ වික්ද්‍යාත්මකය දැනුම් දෙනවා මිප පත්තු කර ගන්න කියලා මහෝ වික්ද්‍යාත්මකයෙන් ලිප ප්‍රගට ගියා.

ආර්යයන් වහන්ස : වැරදියේ. 'මහෝ වික්ද්‍යාත්මකයෙන්' ලිප ප්‍රගට යන්න කියලා සිර්හල් වික වෙනවා කාය වික්ද්‍යාත්මකයෙන් යන ක්‍රියාවලිය හැමතිස්සේම සිද්ධිවෙන්නේ. ඔය වෙලාවේ ඔහනට මෙහෙතින් වහන්සේ හරි කවුරු හරි එන්නැදේදී? ඇය වික කිවිවේ නැත්තේ.

උපාසිකාව : වෙහෙමයි. මෙහෙතින් වහන්සේලා හත් නමම කුස්සියට වැඩියා.

ආර්යයන් වහන්ස : ඒක තමයි කිවිවේ ඇස් දෙක පියාගෙන හරි සිහි කරන්න රී.වී. එකේ දැක්කා වගේ තමන්ට එන්න ඕන මේ මොහොතේ. විය වක්බූ වික්ද්‍යාත්මකයෙන් දැක්කා. මහෝ වික්ද්‍යාත්මකයට ආවා මෙහෙතින් වහන්සේලා කියලා හේදී?

උපාසිකාව : මෙහෙතින් වහන්ස තෙරැවන් සරණය කියන වික මහෝ වික්ද්‍යාත්මකයට හසු වුහේ. විතන කහට ආවේ ගබ්දයක්. අපි තෙරැවන් සරණය කිවිවේ කාය වික්ද්‍යාත්මකයෙන්.

ආර්යයන් වහන්ස : කාය වික්ද්‍යාත්‍යාණයෙන් ද කිවිවේ. මතේ වික්ද්‍යාත්‍යාණයෙන් නිතක් පහල වෙනවා තෙරුවන් සරණයි කිමට. ඒ සමගම විය කියවෙනවා. ඒ ගබඳය වින්නේ සේත වික්ද්‍යාත්‍යාණයට කියන්න ඕන කියන සිතුවිල්ල මතේ වික්ද්‍යාත්‍යාණයෙන් ආ වට ක්‍රියාවලිය සිදු වෙනවා. සේත වික්ද්‍යාත්‍යාණයට තෙරුවන් සරණයි කියන ගබඳය හසු වෙනවා. මතේ වික්ද්‍යාත්‍යාණයෙන් කියන්න ඕන කියලා වෙනවා. ක්‍රියාවල කෙනෙක් පනවන්න බැං. මතේ වික්ද්‍යාත්‍යාණයට පසු වක්වූ වික්ද්‍යාත්‍යාණය වින්නේ. වක්වූ වික්ද්‍යාත්‍යාණය හරහා තමයි කාය වික්ද්‍යාත්‍යාණය ක්‍රියාත්මක වෙන්නේ. වෙහෙම නැත්නම් අන්ධ වෙන්න ඕනෑ. අන්ධ වුනොත් මතේ වික්ද්‍යාත්‍යාණයට ආ පසු කාය වික්ද්‍යාත්‍යාණයට වෙනවා. නැත්නම් වින්නේ වක්වූ වික්ද්‍යාත්‍යාණය හරහා. ඒක තේරුම් ගන්න ඕන.

උපාසිකාව : 'ගිලන්පස' හදුන්න ඕන්නේ කියලා මතේ වික්ද්‍යාත්‍යාණය දැනුම් දුන්නා. කාය වික්ද්‍යාත්‍යාණයෙන් විය පිළියෙල කළා. මතේ වික්ද්‍යාත්‍යාණයෙන් දැනුම් දෙනවා 'බුද කුටියට' යන්න කියලා. වක්වූ වික්ද්‍යාත්‍යාණයට පෝනවා. කාය වික්ද්‍යාත්‍යාණයෙන් බුද කුටියට ගොස් පිරිසිදු කළා. හඳුන්කුරුවල සුවද සාත්‍ය වික්ද්‍යාත්‍යාණයට වෙනවා. මල්වල සුවද සාත්‍ය වික්ද්‍යාත්‍යාණයට වෙනවා.

ආර්යයන් වහන්ස : මේක හැමෝවම වැදගත්. ප්‍රායෝගික ප්‍රතිපථවේ යෙදෙන විව මේ හැම සිද්ධීයකටම යටින් හැම සිනකටම යටින් සිහියකුන් තියෙනවා. ඒකත් හොඳව තේරුම් ගන්න ඒක්ක තමයි කියන එක සිද්ධීවෙන්නේ මතකය නිසයි. මතකය කියන එක එන්නේ සිහිය හැම සිද්ධීයකටම යටින් සිහියක් ක්‍රියාත්මක වෙනවා. සිහිය තමයි කුසලයට හේතු වෙන්නේ. හැම තැනම ඕක දැකින කොට, ආත්මයක් නැති බව හසුවෙන්නේ සිහියට. ආත්මයක් නැති බව දැකීම ප්‍රජාව විය හසුවෙන්නේ සිහියට. ඒකය කිවිවේ 'කුසලස්ස උපසම්පද' කියලා. 'සඩ් පාපස්ස අකරණ' කියන්නේ කොතනකටත් දෙයක් කියල ගත්තොත්, පෘත්‍රන මනුෂ්‍ය දෙයක් කරගෙන බාහිර ඇත්ත කරගෙනයි ඉන්නේ. ප්‍රජාව තුළම වෙනවා ඔය වික තැනකටත් සිතුවිල්ලක් නැර, දෙයක් තොමැති බව වෙනවා. සිතුවිල්ලක දේකුන් නෑ. විතකොට කෙලින්ම සිහියත් වික් කලා බිඳ්ද වෙලා වෙනවා. විතන තමා කුසලය තියෙන්නේ.

‘කුසලය’ කවච්චවත් සිතුව්ල්ලක නං. ‘කුසලය’ කියන්නේ සිහියට. එතනට විත්තේ ‘ඇඳාන සම්පූර්ණක්ත කුසලය.’

සිහියම තමයි ඇඳානය වෙත්තේ. ‘ඇඳාන සම්පූර්ණක්ත කුසලය’ වෙත්තේ දැරූගනය දැකින විට, දැරූගන ඇඳානයෙන් මේක එත්තේ. මෙතන දැකින්න සිනේ මෙය සිහියට හසුවන බවත්, මෙය ඇඳානය වන බවත්, මෙය කුසලය වන බවත්. ‘කුසලක්ස උපසම්ප්‍රා’ කියන්තේ මෙතන ‘උපාආහාය’ නොවන ස්වභාවය තිකියි. එතනින් තමයි විත්ත දුමනය, ‘සවිත්ත පරියෝ උපනං’ සිද්ධ වෙත්තේ. ‘සබිඩ පාපස්ස අකරණාං කුසලක්ස උපසම්ප්‍රා - සවිත්ත පරියෝ උපනං වීතං බුද්ධාන සාසනං’ මෙතනමයි තියෙන්තේ, මේ සිත දැකින තැන තියෙන්තේ. “යාමි යාමි තතු තතු විපස්සති” කියන විපස්සනා බතික සමාධිය වෙත්තෙන් මෙතන, මෙතන දැකපු සිත් පරම්පරාව තුළමයි. මේ ධර්මය ගලපා ගන්න සිනේ මොක්ද මෙතන වෙත්තේ කියලා. මෙතන කර්ම විජාක පනවන්න බැං කිරිය සිත් රිකක් තියෙන්තේ. ක්‍රියාවලියට හිමිකාරයෙක් නං. මාර්ග සිත් එල සිත්වල විනවා මෙතන ඇඳානය තියෙන බව, මෙතන සිහියට හසුවන බව, මෙතන පුඟාව ඇති බව. අද දැවසේ පෙන්වාවා. එකම කම්ටහන තමයි තාම යන්තේ. බුද්ධ වන්දනාව කරන හැටිත් කියන්න ඕනෑම. එතනට ආවේ තතියෙන්ද, පැන් රික හැඳවේ මෙහෙතින් වහන්සේද රෙද්දෙන් වැඹුවේ මෙහෙතින් වහන්සේද පිරිසිදු කළා නම් කවිද කලේ විය සිහියට හසු වුන ආකාරය බුද්ධ වන්දනාව කළ ආකාරය ‘වක්ඩු වික්ද්‍යාතාය’ දැකපු ආකාරය විය සිහියට හසු වුන ආකාරය මේ හැම තැනම කතා කරන්න තියෙනවා.

උපාසිකාව : මහෝ වික්ද්‍යාතාතායන් දැනුම් දුන්නා මෙහෙතින් වහන්සේද බුද්ධ පුජාව දෙන්න තියලා. කාය වික්ද්‍යාතාතායෙන් මෙහෙතින් වහන්සේද දුන්නා.

ආර්යයන් වහන්ස : මේක කියනකොට දෙයක් කරගෙන කියන්න විපා. ‘මහෝ වික්ද්‍යාතාතායන්’ දැනුම් දුන්නා. විහෙම කියන්න විපා. මහෝ වික්ද්‍යාතාතායට ආවා. මේ සිතුව්ල්ලක් පහළ වෙත්තේ. දැනුම් දුන්නා කියදේ කෙහෙක් ඉන්නවා, ආත්මයක් තියෙනවා. ඒ කියන විදිහ වැරදියි. සිතුව්ල්ල ආවා ‘දෙන්න සින කියලා’, ‘වක්ඩු වික්ද්‍යාතාතායන්’ දැක්කා

‘කාය වික්ද්‍යාත්‍යායන්’ විය ක්‍රියාත්මක වුනා. ‘වක්බූ වික්ද්‍යාත්‍යායට හසු වුනා, මෙහෙතින් වහන්සේ විය පුජා කරන බව දැනගත්තා. වක්බූ වික්ද්‍යාත්‍යායට හැඩාතෙයක් විතරයි. මහෝවික්ද්‍යාත්‍යායන් විය දකිනවා. මේ වක්බූ වික්ද්‍යාත්‍යාය හා මහෝවික්ද්‍යාත්‍යාය පෙර පසු නොවී විතනම විතනම මේ කථාව යනවා. වක්බූ වික්ද්‍යාත්‍යාය එනකොටම මහෝවික්ද්‍යාත්‍යාය එනවා. මහෝවික්ද්‍යාත්‍යාය එනකොටම වක්බූ වික්ද්‍යාත්‍යාය එනවා. මේකට පක්සේ මේක කියලා නොයන්න බැර තරම් පෙර පසු නොවී තියෙන්නේ. දකිනකොට අසටට එන්නේ ආලෝකයක් වුනාට, මහෝවික්ද්‍යාත්‍යායයේ එවේලෙම එනවා බිත්තිය කියලා. මහෝවික්ද්‍යාත්‍යාය හැතුව අපිට බිත්තියක් දැනගත්තාත් බං. මහෝවික්ද්‍යාත්‍යාය කියලා දේකුත් නෑ. මහෝවික්ද්‍යාත්‍යාය කියන්නේ ‘පෙර ජෞට් විකක්’ මෙතනදී වර්ණ හැඩාතෙයට විනවා. එක ස්පාරක් විකක් වින්නේ, එකයි මහෝවික්ද්‍යාත්‍යාය. එක තමයි ගැඹුරට යනකොට වින්නේ. මෙතන කිසිම තැනක පුද්ගල කථාවක් හමුවෙන් නෑ.

උපාසිකාට : විහෙමයි. විතකොට තමා සිත පහළ වෙනවා කියන්නේ තේ ආර්යයන් වහන්සා.

ආර්යයන් වහන්ස : වර්ණ සිත, ගන්ධ සිත, රස සිත, ගබ්ද සිත කියලා ගත්තෙන්, වක්බූ වික්ද්‍යාත්‍යාය සිත, සේත වික්ද්‍යාත්‍යාය සිත කියලා ගන්නෙන් සිතම තමයි. වික්ද්‍යාත්‍යාය කියන්නේ හැමතැනම සිත් තමයි. දැනෙනවා කියන්නේ සිතක් තමයි. මහෝවික්ද්‍යාත්‍යායන් තමයි හැම විකක්ම වෙන්නේ, ‘විත්තානු පස්සනාවේ’ තමයි මේ කොටස තියෙන්නේ. ධර්ම තුළ සතර සතිපටිධානය තුළ විත්තානු පස්සනාවේ, දුර්ණ සමාපත්ති පොගේ ‘විත්තානු පස්සනාව’ කොටසේ පැහැදිලිවම තියෙන්නේ. මේ කොටස් ඔක්කොම පැහැදිලි කරනවා ආයතන වික්ද්‍යාත්‍යාය විකක් මහෝවික්ද්‍යාත්‍යාය ක්‍රියාත්මක වන ආකාරය, පැහැදිලිව පෙන්වල තියෙනවා. දුර්ණ සමාපත්ති පොගේ මේ සතර සතිපටිධානය ක්‍රියාත්මක වන ආකාරය සම්පූර්ණයෙන්ම. ‘කායානුපස්සනාව’ කියන්නේ මොකක්ද එක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද, ‘වේදනානුපස්සනාව’ කියන්නේ මොකක්ද, එක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?

‘විත්තානුපස්සනාට’ කියන්නේ මොකක්ද, ඒක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ‘ධමමානුපස්සනාට’ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ මේ කොටස් ඔක්කොම පැහැදිලි කරනවා. ආර්යයන් වහන්සේ ප්‍රතිපදාව පුහුණු වූ ආකාරයයි ලියල තියෙන්නේ පොතේ. ප්‍රතිපදාව පෙන්වන විටයි විහි වරිනාකම තේරෙන්නේ. දැරණා සමාජත්තිය පොතේ ඩික තියෙන්නේ. මුදුණාය කරල තියෙන්නේ ඒක. බුද්ධ වන්දනාව ඔබතුමිය ප්‍රායෝගිකව දැකපු හැරී කියන්න.

උපාසිකාව : මහෝ වික්ද්‍යාත්‍යායෙන් ‘බිම වාචිවෙන්න’ කියන සිතුවීල්ල ආවා. වක්මු වික්ද්‍යාත්‍යායට පහන් ආලේකය පෙනුනා. කාය වික්ද්‍යාත්‍යායෙන් වැඳ ගත්තා.

ආර්යයන් වහන්සේ : ‘පැදුර’ ගත්ත ඕනෑම සිතේ කියන සිතුවීල්ල වන්නේ මහෝ වික්ද්‍යාත්‍යායෙන් වක්මු වික්ද්‍යාත්‍යායෙන් වර්ණ හැඩිතලය දකිනවා. ‘පැදුර’ ව්‍යුහන්නේ කාය වික්ද්‍යාත්‍යායෙන්. විකින් වික ගත්ත ඕනෑම වින්නේ. වේගය අඩුවෙන්න ඕනෑම. නිත දකින්න නම් ඔය හැම සිතම ඔතන ඔතන භාවනාවක් වෙගේ වෙන්න ඕනෑම. ගෙදර ඉන්න අයට අපි කිවිවා වෙළාවක් වෙන් කරගත්ත කියලා. හේතුව මේ නිසා වැඩ පරක්ක වෙනවා. ගෙදර කටයුතු අපහසු විය හැකියි. රැකියාව කරන කොට හරි වෙළාවක් වෙන් කරගත්ත. ඒත් වික්කම පොතක මාක් කරගත්ත. ආර්යයන් වහන්සේ කලේ විහෙමයි. උදේ බිස් එකේ යන කොටත් ආර්යයන් වහන්සේ ලිය ලිය ගියේ. පෙර දැකපු ඒවා කරපු ඒවා දැකපු ආකාරය ලියනවා. බිස් එකේ කොත්දෙශක්තර, ටිකටි ගත්ත එක, බිස් එකේ සිංදු යන එක, වටිනිට බලනා එක, හැම එක තුළම අරකමටහනේ ඉන්නේ. බිස් එකෙන් බැස්සට පස්සේ ආයෝමන් අරගෙන මොනවා හරි ලියවුනේ නැත්තම් වෙළාව දාලා ඒ ටික ලියනවා. නැවතත් සාමාන්‍ය විදිහාට ගිහින් ආයම කොහො හරි නැවතුනාම ඒ ටික මෙහෙහි කරලා නැවත ඒ ටික ලියනවා දැක්ක වික. මේ තුළ ආර්යයන් වහන්සේ මුළුමණින්ම ගිහින් තියෙන්නේ ක්‍රිය සිතක් එක්ක. ඒ විදුරශනා දුරයේ ඒක තියෙන්නේ. ඔය පොත්වල, තෙන් වල, ගිය පාරවල්වල, සානුන්ගේ, කුරුල්ලන්ගේ පින්තුර පවා ඇදාලා තියෙනවා. ප්‍රතිපදාව පුහුණු වූ ආකාරයයි ඒ පොත්වල තියෙන්නේ. කැලේ තුළ ප්‍රතිපදාව පුහුණුවීමයි ආර්යයන් වහන්සේ කලේ.

ආත්මය නැති වන මග සැහෙන කාලයක් පුරුණ කළ නිසයි මෙවතේ දැනමක් ලොවට විවර වන්නේ. පුද්මාකාර විනයක් තිබුණා. ආරාමවලදී දෙතික් කරාවලට යොමු වුනේ භා. යන්නේ භැම විට ම කැල්ස්වලටමයි ගියේ. සතුන්ගේ ගධිද පවා කමටහන් වුනා. ප්‍රතිප්‍රාව තුළ යන කොට හරු සුන්දර කතාවක් තියෙන්නේ. බාහිරන් මිදෙන තැන නොලින් පන්තියම් විය යුතුයි. මොකද මෙතන තියෙනවා ‘චිත්තානුපස්සනාව’ කොටස ඉතා වැදගත් වෙනවා. නොදුමයි භැමේටම තෙරවන් සරණයි.

‘මට ද මා හමුනොවන’
සුත්දර වූ ප්‍රථීපදාව අත්දකිමු

ආර්යයන් වහන්ස : ප්‍රායෝගික ප්‍රතිපදාව තුළ යෙදෙන මේ හැමකෙනෙක්ම බාහිර සත්‍යයක් නොවන බව, ඒක එදිනෙදා පීචිතය තුළ අත්දකින්න සිහ සිහනා බව. අපි මේ කතාකරන ලෝකය, අපේ හිතේ මැවෙන ලෝකය. අපි මේ හැම විකම හිතනව. ඔබ කුමක්ද අරමුණු කරන්නේ, ඔබේ සිහට කුමක්ද මේ මොහොන් සකස් වෙන්නේ. ඒක ඔබ හිතන එකක් නෙවෙයිද, ‘ඔබ හිතන ලෝකයක් ද’ ‘තියෙන ලෝකයක්ද’ අම් ගහ, නා ගහ, තුළ ගහ ව්‍යුලය තියෙනවද, ඔබේ සිතේම සිතුවීල්ලක් නේදා? ඔබ හිතනව මේ අහස, පොපොව, ඉර, හඳ, මිනිස්සු, සත්තු ඒ ඔබේ සිහමයි. ඒක ඔබ සිහනව. ගධිදෙට, වර්ණායට හැදෙන ඒවා ව්‍යුලයේ කෙහෙන්ද, ඒක සිතුවීල්ලක්නේ. සිතුවීල කවචාහරි එලියේ හම්බවෙයිද ඔබට, ඔබ ඩියාව මේ ජේන්නේ මේ ඇහෙන්නේ, මේ දැනෙන්නේ. අප ප්‍රායෝගිකව පුහුණු වෙන්නේ මෙන්න මේ මායාව දැකින්නයි. මේ මායා ලෝකයේ අසිරමත් සිද්ධියක් මේ මායාව දැකින වික. මේක මහා මංගලයයක්, මේ දැකිමම මහා මංගලයයක් ඒ සත්‍ය දැකින වික.

‘සත්‍ය දැකින වික’ ලෝකි නඩ, මායාව කොහොමදා? මායාව දැකින්නේ. මේ සිත හැමති මායාවට, සිත හැමැති මායාව දැකින්න පුළුවන්ද? කවචාවත් වෙන්නේ නඩ. ඔබ සත්‍යට අවඩිවෙන්න සිහ. ඒක සිතුවීල්ලක් නෙවයි. ඒක ඔබට අත්දකින්න ලැබෙනවා, ඒක ඔබට දැනෙනවා. ඒත් ඔබ ඒක ගණන් ගන්නඩ, ඔබට ඒක මග ඇරෙනවා. ඔබ හිතන දේ ගැන පමණුයි ඔබ දැන්නේ, විස්තුකුතා මායාවට විහා ගිය ඒ සත්‍ය ඔබ කෙසේ දැකින්ද. ද්‍රව්‍යක ඔබට හම්බවේ, ඒ වෙනුවෙන් මේ ප්‍රගෝගික

පුහුණුව ප්‍රතිපදාව අප ඔබට ඉදිරිපත් කලේ. ඒ සිතේ මායාව දැකගන්න, ඒක සිත්වීල්ලක් නෙවෙයි. මේ සිත සකක් වෙන හැරී ඔබ දැකී නම්, ඒ මායාවේ සත්‍යයයි. මේ සිතේ මායාව ඔබට හසුවේ නම්, ඔබ සත්‍යයටයි අවදිවන්නේ. ඔය උණුසුම සිතල තද ගතිය දැනෙන්නේ ඔබේම ඔය 'හංකයේට. ඔය හංකයේ සෙන්සර් විකක්, ඒ හංකයේට දැනෙන උණුසුම සිතල තදගතිය කොහොවන් තියෙනව නෙවෙයි. වර්ණ අන්ධතාවය ඇති දරුවෙකුට රතුපාට ලෝකයක් ජේන්නේ, ඒ ඇසට රතු මැවෙන් නැත්නම් ව්‍යුතෝ රතු නම්බෙන්නයි. ඇසට මැවෙන් නැති දෙයක් ව්‍යුතෝ ඔබට කවදා දැකීන්නදා? මේ ඇසට කොළ පාට සකක් නොවේ නම්, ඔබට බාහිර කිසි තැනක කිසිද්වසක කොළ පාට හම්බෙන්නයි.

පොඩිඩක් හිතල බලන්න කොළ පාට නැති ලෝකයක් ඔබ දැකිනව නම් ඒ කුමන විදියේ ලෝකයක් වෙන්න පුළුවන්ද? ඒ කුමන ආකාරයක ලෝකයක් විය හැකි දා? ඔබ හිතන්න ඔබට වර්ණ අන්ධතාවය තියෙනව, ඔබට කොළ පාට නැති ලෝකයක් පෙනෙනව නම් ඒක කොයිතරම් වෙනස් දා? මේ ඇහැට මැවෙන ලෝකය කොහොවන් තියෙනව නොවෙයි, ඒකයි සත්‍යය. සතෙකට රතුපාට ලෝකයක් ජේනව, ගවය වගේ සතෙකට රතුපාට ලෝකයක්. ඇත්තටම මේ ලෝකේ රතු දා? මේ මැස්සට අවස් විදියට ජේනව, ඇත්තටම මේ ලෝකේ තියෙන්නේ මොකක්ද? වික වික සත්ත්වන්ට වික විදියට ජේන ලෝකයක් කොහොද තියෙන්නේ. ඇත්ත ලෝකේ මොකක්ද? ඇත්ත ලෝකේ ඔබේ සිතේ මැවෙන විකද, ඇසට මැවෙන දේ කොහොවන් තියෙනව නොවෙයි කිවිවේ ඒ නිසයි. කනට ඇතෙන ගබ්දන් කොහොවන් තියෙනවද, මේ නූල් බේලෝ ලිභය්න පුළුවන් කාවදා?

"අන්තේ ජයා බහිජයා - ජයාය ජයිරාපඩ"

'මේ පුජාව ව්‍යුතෝ ගැටයක් ගහගෙන

අැතුලෙන් ගැටයක් ගහගෙන.'

"රිංතං කුවේවම ගේගේම් - කේ ඉමං විජකේ ජයං"

'කවුද ස්වාමිති මේ ගැට මිහන්නේ.'

අමි බාහිර ඇත්ත කරගෙන ගැටයක් ගහගෙන, අමි සිතන් ඇත්ත කරගෙන, සිතෙන් ගැටයක් ගහගෙන. බුදුන් වහන්සේ ගෙන් අහනව ප්‍රශ්න,

කවුද ස්වාමීනි මේ ගැටය උග්‍රහන්හෝ. අන්න බුදුන්වහන්සේ පිළිතුරු දෙනව ඊලේ පධිත්තාය නරෝ සපයුන්දෙනු - විත්තං පයුන්දෙන්ත හාවනයා' මොකක්ද වේ කියන්හෝ බුදුන් වහන්සේ. මොකක්ද මේ 'සීලය' කියන වචනයක් කියන්හෝ, මේ හික්ෂුව රකින සීලය කුමක් දැ? 'පංචිලයද?' නැහැ, 'ආර්ථය උපෝසිත සීලයද', 'දස සීලයද' නැහැ. මෙතන දෙයක් නොමැති බව දකින 'සීලය' 'ආර්යකාත්ත සීලය', හික්ෂුව රකින සීලය දෙයක් නැති බව දකින සීලය. මේ ඇසට එන වර්ණය මේ සිහට එන අරමුණු, මේ සිතුව්ල, කනට එන ගබ්දය කොහොවත් තියෙනව නොවෙයි. මේ 'ඇසට, කනට, නාසයට, දිවට, කයට, මනට' මැවෙන ලෝකය කොහොවත් තියෙනවද, 'සීලේ පධිත්තාය නරෝ ස පයුන්දෙනු' කිවේවී ඒ නිසායි. 'හික්ෂුව රකින සීලය' 'උපාඩානක්කන්ධියෙන් මිදෙන සීලය' නිසාම දෙයක් උපාඩාන වෙන්නෙනි. සත්ත්‍යක් වෙන්නේ නඩ, ඒ 'ආර්ථය කාන්ත සීලය.'

ඇය මේ සත්ත්‍යට අවදිවෙන්න බැර, 'සීලේ පධිත්තාය නරෝ ස පයුන්දෙනු' යමෙක් මේ සත්ත්‍යට අවදි වෙනව නම් කොට්ඨර සුන්දරද? සත්ත්‍ය දකින නම් කොයි තරම් සුන්දර දැ? 'නරෝ', 'නරෝ' කියන්හෝ 'හික්ෂුව', 'ස පයුන්දෙනු' සමන්නාගත, මෙන්න මේ 'සීලේ' මොකක්ද, මේ 'සීලේ' උපාඩානක්කන්ධියෙන් මිදෙන සීලය, 'අරමුණු සත්ත්‍ය වෙන්නැති සීලේ' 'අරමුණේ' සත්ත්‍ය දකින සීලය 'ස්කන්ධියෙන් උපය වැය දකින සීලය' 'පන්සිල් අවසිල් දස සිල් සියල්ල රුකෙන සීලය' 'බානිර දෙයක් නොමැති බව දකින සීලය', 'සිතෙක් දෙයක් නොමැති බව දකින සීලය.' වෙනෙනම් මේ මැවෙන ලෝකය ඇත්තක් නොවන බව දකින සීලය. සත්ත්‍ය ඔබ දකින්න ඕන. සත්ත්‍යට ඔබ අවදි වෙන්න ඕන. අන්න 'අන්තෝ' ජයා - හහිජයා' 'විළියෙන් ගැටයක් - ඇතුමෙන් ගැටයක්' මේ සත්ත්‍යාට මොකක් හර පේන කොට, ඒක විළියේ කියල අරගෙන ඇය දුක් විදින්හෝ. විහෙම නැත්තම් ඒක සිතුව්ලේ තුළ තියාගෙන දුක් විදිනව. 'අර ඉන්නේ මගේ දරුවා', 'මේ ඉන්නේ මගේ අම්මා', අම්ම නිසා දුක් විදිනව දරුවෙන් නිසා දුක් විදිනවා.

හැබැයි මේ ඇතැටි වින්නේ වර්ණයක් කනට වින්නේ ගබ්දයක්, වර්ණ ගබ්ද විකතු වූතා 'විත්තයකට' කොහොන්ද දරුවෙයක්. මේ හර පුදුම කතාවක්. මේ සේරම ගබ්ද වර්ණ, 'ලණුසුම සීතල තදගතිය'

සේරම මේ 'සෙන්සස්'වලට මැවෙන වේවා. අයිදී ඒ ඇත්ත ඔබ බාරගන්නේ නැත්තේ. බාහිරන් කොඩින්ද 'බල්ලෙක්' හම්බවෙන්නේ, අන්න 'බාහිර ගැටී ලිහෙනව ඒක සිතුවිල්ලක්. බල්ලා කියන්නේ ගබඳයක්, ඇයැට එන්නේ වර්ණයක්, දැන් සිතේ ඉන්නවද බල්ලෙක්, සිතේ කොහොන්ද බල්ලෝ. අන්න 'අන්තේ ජධාවත් ලිහෙනවා', 'ඩහි ජධාවත් ලිහෙනවා' දැන් සිතෙන් මිශ්න්නැති ද? සිතින් මිදිලා සැහැල්ලුවක් දැනෙන් නැත්ද? භරිම සැහැල්ලුයි. මේ වැඩිය දහමක් ඔබ අහල තියෙනවද? කොවිවර බණ ඇහුවත් වික නොවේද කියන්නේ. "මහණානි මේ ඇස නිත්ත දු?" ඇස කියන්නේ 'පේන බව' 'මස් ඇහැටි' නොවේද. පේන්නේ බල්ලා, මේ බල්ලෙක් ඉන්නවද? ඔබේ සිතුවිල්ලෙයි බල්ලා ඉන්නේ, අපි හිතනව මේ බල්ලෙක් කියල. ඔබ ඔබට ගේනව, නැඩැයි ඔබ නිතනව මේ බල්ලෙක් කියල. පුදුම තුළ්බේලයක්, අපි හිතන නිසා තියෙනව මිසක්, තියෙන විකක් නොයි. අපි හිතන නිසා තියෙනව, අපට තියෙන්නේ බල්ලෙක්.

අපිට අපිත් ඔය වගේම තමයි. අපි හිතන නිසා අපිත් ඉන්නව, අපි ජීවත් වෙනව. මේක මතා පුදුම කතාවක්. අර තියෙන්නේ මේසේ, අර තියෙන්නේ පුවට, අර බල්ල, එතකොට මේ ගිරිරෝත් මේ වගේම තමයි ඒකත් බාහිර. එතකොට මේ කතා කරන්නේ මේ සිත. මේ සිතට ගිරිරෝ කියන්නේ, මේ මගේ කකුල කියන්නේ', 'මේ මගේ අත කියන්නේ.' විහෙනම් මම කවුද? මගේ දේවල් කියන්නේ අර මගේ ගෙදර, අර මගේ අම්මා, මේ මගේ ගරුරේ. අම්ම එළියෙ නම්, ගෙදරත් එළියෙනම්, ගිරිරෝත් එළියෙනේ. එහෙනම් මම කවුද? මම කියන්නේ සිතුවිල්ලක් විතරයි. මේ සිතුවිල්ල ඇත්තක් ද? බිල්ල ඇත්තක් නොවේද වගේ, සුවුව ඇත්තක් නොවේද වගේ. මම කියන්නේ කණ්ණාචියෙන් දැකල දැගත්ත 'මම' කියන ගබඳයක් තමයි, මම කියල කෙනෙකුත් නෑ. කවුද දැන් 'ඉපදුනේ' කවුද දැන් මැරෙහුන්නේ. සිතමයි භට්‍රෙන්ටේ සිතමයි පවතින්නේ, සිතමයි තිරදේද වෙන්නේ, පවතින සිතකුත් නෑ, හිටපු කෙනෙකුත් නෑ, ඉන්න කෙනෙකුත් නෑ, කවදාවත් ඔබ ඉපදිලා කියලා, හිතන සිතුවිල්ල විතරයි ඉපදිලා තියෙන්නේ. ඒ නිසා ඔබට මරණෙකුත් තියෙනවා. හිත හිත අඩන මිනිස්සු දැකල තියෙනවාද? කවදාවත් ඉපදිලත් නැති කවදාවත් මැරිලත් නැති. සිතුවිල්ලකින් දුක්විදිනව්.

මේ ඇත්ත ලෝකයක් ද, මේ මහා බොරුවක්. කාටද තේරෙන්නේ, සිල්ලේ පධිත්තාය නරෝ ස පසුද්ධීයාද් - විත්තං පසුද්ධීයාංත භාවෙනයෝ' කිවිවේ වේකයි. අන්න මේ සිහ මහා ප්‍රග්‍රාමවෙන් දකිනව සත්‍යයක් නොවන බව, 'අතාපි නිපකේ' හික්බූ' 'මේ කෙලෙක් තවන වැර ඇති හික්ෂුව.' කෙලෙක් කියන්නේ, ඔබට තියෙන තන්හාව ආභාව තියෙන්නේ. ඕව තියෙනව කියල හිතල. 'ඔබන් නැති කොට කොයින්ද ලෝකයක්, ලෝකයක් නැති කොට 'කොයින් ද ඔබන්' අන්න 'අතාපි නිපකේ' හික්බූ' ඒ ' කෙලෙක් සංයිදෙන හික්ෂුවයි', එයාට තව මේකේ විදුවන්න දේවල් තියෙනවද? පිහුවන්න දේවල් තියෙනවද? තියෙන ලෝකයක්වත් තියෙනවද? එය හැම මොහොතොම සනුවින් ඉන්නවා. ඇයි ඒ ? හැම මොහොතොම එයාට ඉපදිමකුන් නඩ මරෙනෙකුත් නඩ, එය ඉපදිම මරණය ජයගන්නවා. එය හැම මොහොතොම එය ගාන්ත සුවයෙන් ඉන්නේ, වේකට කියනව 'සදාතනික සුවය' කියලා. දැන් ඩික දැනුමක් වෙලා. සිතුවීල්ලත් ඇත්තක් නොවේ නම් ඔබට, ඔය දැනුමත් 'සංඛාර' ගොඩීම සංඛාරයක් පමණුයි.

ප්‍රායෝගික වෙනකාට සිත, මේකත් මහසිකාර කරල මහසිකාරයෙන් දැනගන්නව සිතුවීල්ලක් විදියට. හැබේයි මේක නොවේයි, මායාවෙන් මායාව අවබෝධ කරන්න නඩ. දැනුමක් විතරයි, මේක දැනගන්නව 'සුත්තවත් ගුවකයෙක්' වෙනව. ඊපග අදියර ඔබ නොකළාත්, ඔබ ඩික දැනගන්න තවත් ආත්මයක් තියාගෙන ඉන්නේ. මෙතන කවදාවත් ආත්මයක් තිබිලු නඩ, ඔබ ඇත්ත දන්නේ නඩ, දැන් මේක දකින්නේ කොහොමද? බුදන් වහන්සේ පුතිපදාව පනවන්නේ මේකටයි. මේක මේ තිතට දකින්න පුළුවන් ලෙයක් නොවේයි, මේක අත්දකින්න පුළුවන් මේක සිත නොමෙයි. ඔබේ අන්තරයෙන්ම ඔබට ප්‍රත්‍යාස්‍ය වෙනව, මේ අත්දැකීම තුළම ඔබ ඒ අත්දැකීම බඩනව. මේක 'සාන්දිරිධික' වෙන්නේ ඒ නිසයි, 'සාන්දිරිධික' 'අකාලිකේ', 'විහිපසසිකි', 'ඡිපහයිකි', 'ප්‍රවිච්පන්න ධර්මය' කියන්නේ සිතුවීල්ලක් නොවේයි රුවටෙන්න විපා. මේ දහම බණ කියන විකක් නොවේයි. මේක ප්‍රත්‍යාසක්ෂයක්, විශ්වාසයක් ඇදහිල්ලක් නොවේයි. පිළිග න්න විපා මේ කියන දේවල් ඔබ බැහැර කරන්න. ඔබට 'සාන්දිරිධික', 'අකාලික', 'විහිපසසිකි', 'ඡිපහයිකි', 'ප්‍රවිච්පන්න ධර්මය' අපි

ප්‍රතිපථවක් පෙන්නුවා, බුදුන් වහන්සේම කියනව 'ප්‍රතිපථවෙන් මා පුදුන්හෝ' මා පුදුන්හෝ වෙති.'

'සත්‍ය කුණානාය' කියන්නේ ඔහ්න ඔය දැනුම, 'කෘත්‍ය කුණානාය' කියන්හේ ප්‍රතිපථව. ඒ ප්‍රතිපථවේ කටයුතු කරන කෙනෙකුට තමයි 'කෘත්‍ය කුණානාය' 'වලය' හම්බවෙන්නේ. මේක දැනුමක් නෙමේ, අහජන්තරයට ප්‍රත්‍යක්ෂ වන ප්‍රායෝගික අත්දැකීමක් වෙනව. ඒ අත්දැකීම ලැබුනට පස්සේ, ඔබ කටයුවත් පිළිගන්නේ දැනුනට පස්සේ ආත්මයක් තියෙනව කියල. ඒ අත්දැකීම ඔබගේ යථාර්ථය බවට පත්වෙනව. මේ ප්‍රතිපථව තුළ ඔබට සත්‍ය අවබෝධ වෙන්න ගන්නව. මේ ප්‍රතිපථව තුළ අහජන්තර පරිවර්තනය වෙනව. රිට පස්සේ අහගන්තරයටම දැනෙනව මේ කොහොවත් ආත්මයක් නැති බව, මේක බොරුවක් බව, ඒ ප්‍රත්‍යක්ෂතාවය කිසිදුවසක බොරුකරන්න බං, ප්‍රතිපථවෙන් සිදුවෙන්නේ ඕස්සයි. රිට පස්සේ ඔබව රට්ටිවන්න කාටවත් බං. ප්‍රතිපථවෙන් සිදුවෙන්නේ ඕස්සයි. රිට පස්සේ ඔබව රට්ටිවන්න කාටවත් බං. ඔබ පිළිගන්නෙනත් භා මෙතන ආත්මයක් තියෙනව කියල. පුංචි කාලේ ඉලුව තියෙනවා කියන සිත්වීල්ල බලගැන්වුණා, උන් ඒකේ අනිත් පැත්ත ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ. 'කෘත්‍ය කුණානාය' කියන්නේ ඔබට පුදුම සැහැල්ලුවක් දැනෙනව අහසේ කුරුල්ලෙක් ගියා වගේ, 'ආකාසේන සකූන්ධානං ගති තේසිං දුරන්තය' 'අහසේ කුරුල්ලෙක් ගිය පාරක් කොහොද ඒ තරම් ඔබට සැහැල්ලුවක් දැනෙනවා. අහජන්තයට යන පාර දිගේ, ඒ 'අනුත්තර ස්වභාවය' අත්දැකීනව. පුදුම සැහැල්ලුවක් සුවයක් දැනෙන්න ගන්නව, කිසේ දුවසක වටන විශ්‍රීන් කියන්න බැහැ. 'ජ්‍යෙන්තං සාන්තං වීතං ප්‍රත්‍යීතං - යදිදා සඩ්බ සංඛාර සමලෝ' කිවිවේ විය නිසයයි. 'වියමයි ගාන්ත වියමයි ප්‍රත්‍යීත', සිත්වීල්වම් මිදුණු සුවයයි. 'සඩ්බ සංඛාර සමලෝ' අහජන්තයට යන්න පාර.

ප්‍රතිපථව පෙන්නුවා අදියර 4කට. පළවෙති අදියර: ඔබට සිතක් පහළ වෙනව ඇවේදින්න සින කියල. 'මනේ වික්ද්‍යානානාය' සිත්වීල්ලක් විනවහේ ඇවේදන්න සින කියල. 'වක්බූ වික්ද්‍යානානාය' ආලෝක හැඩිනලේ දැකීනව, 'කාය වික්ද්‍යානානාය ඇවේදන කියාවලිය සිද්ධ වෙනවා ඔබට සිත්වීල්ල පහළ වෙනකොට සක්මන ගෙන 'අවේදන්න යන්න සින කියල' යම්කිසි තැනක්, වක්බූ වික්ද්‍යානානාය ඒක දැකීනව. ඇසට ඒකඟසුවෙනව

කැමරාව වගේ. බලන්න ‘කාය විකුද්ධාත්‍ය’ ඔබ යන්නේ ‘වම දකුණු’ කිය කයද කකුල උස්ස උස්ස ‘තිය තිය’ ‘හිත හිතද යන්නේ,’ විකක් වෙලා යනොට ඔබ විතන. කොහොමද මේ ක්‍රියාවලිය වුණේ. ඔබ කරාද? ඔබ ඇවිද්දුද? ඔබ කරනවා නොවේ, මෙය වෙනව. මේ ක්‍රියාවලියට හිමිකාරයෙක් නෑ. කොහොද ආත්මයක් තියෙන්නේ. කවුද කරේ මේ සිතුවීම් හටගන්නේ කෙනෙක් පුද්ගලයෙක් ද හිතන්නේ ඒකත් නෑ. මෙන්න මේක තමයි අත්දකින්නේ ඔබ. ඔය ඇහැට ජේනව කියන වික කවුරුණ් කරනවදී මේ සේන්සර් විකේ සිස්ටම් වික ඒ. ගඩියක් විනව කනට බෙරේ ගඩිදේ විතරයි, මන් විකුද්ධාත්‍යයෙන් තමයි දැනගන්නේ මේ බල්ලෙක් කියල. කනට ඇහැනවා, සිතින් අදුනගන්නව බල්ලෙක් කියල. ඇහැට වර්ණයක් ජේනව, ජේන වික නවත්වන්න පුලුවන්ද? ඒක ස්වභාවික සංසිද්ධියක්. ඇහැට ජේනව, සිතින් අදුනගන්නව මේ ‘මේසයක් පුවුවක් බිත්තියක්’

අහැට කනට දිවට නාසයට කයට රසක් දැනෙනව සුවදක් දැනෙනවා. උතුසුම දැනෙනව, මේ සේරම විකයි. ඔබ හඳුනාගන්න ආයතන, මෙතන ආත්මයක් නෑ. ඔබ ආනාපාහ සති භාවනාව පොඩිඩක් විනාධියක් කරල බලන්න පර්යාංකේ වාධිවෙලා අත්දෙක තියාගෙන. දැන් භූස්ම පිහිටවන්න තොල අගුයේ, භූස්ම පිහිටෙන කොට බලන්න භූස්මට සිහිය තියාගෙන. විකක් වෙලා යනොට සිතුවීම් විනව ගැ වගේ. අතිතය මතක් වෙනවා, අනාගතේ මතක් වෙනවා, වික වික විදියට. ඔබට සින වුණාට සිතුවීම් වින වික නවත්තන්න පුලුවන්ද, ඒක වෙන්නක හේද? ඔබට ඒ අත්දැකීම තියෙනව හේද? මේ සිතුවීම් ඔබද? මේ සිතුවීම් ඔත්තා ආත්මයක් ද? මේක ‘මැපින්’ විකක් මේක ‘රෝබෝ’ කෙනෙක්, මේ සිතුවීම් ඔබේ හෙවේ, මේ සිතුවීම් නවත්තන්න බං ඔබට. සිතුවීම් වියටම අභාප වූ ‘සිස්ටම්’ විකකට ‘ක්‍රියේර්’ වෙනව, ඒව ඔබට අයිති නෑ. ජේන වික ඔබද ඒත් නෑ. ඇහැන වික ඔබද? ඒත් නෑ. මේ කිසීම තැනක ඔබ නෑ, ඔබ කියන්නේ ‘දුෂ්චිරියක්.’ ඔබ ඇවිදින කොට ඔබ හිතුවොත් මේ ඇවිදිදෙන් මෙය කියල ‘සක්කාය දියිය’ සිතිවිල්ලෙන් දාගත්තා මමයි ඇවිද්දේ කියල. ඔබ හැමඳාම හිතනව මමයි ඇවිද්දේ, මමයි කැසවේ, මමයි බිවිවේ කියලා. සික තමයි ‘දුෂ්චිරිය’ කියන්නේ, ‘සක්කාය දුෂ්චිරිය’ මම ඉත්තනව කියන දුෂ්චිරිය මම කියල කෙනෙක් කොහොවත් නෑ.

සිතක් පහල වෙනවා ‘වතුර බොහෝන’ ඇතුමෙන් විනව ගිහෝනක් ආමාණයෙන්, ගිහෝන විනකාට ප්‍රංශී කාලේ දැම්මෙනේ තිබහයි කියල. සිතට විනව ‘සෙන්සර්’ විකටහේ වින්නේ, ‘පෙර සිත් කදු’ පිළිවෙළ දැකින කොට මේක තේරෙනව ‘සිස්ටම්’ වික මොකක්ද කියල. විනකාට මොකද කරන්නේ ‘වතුර රික’ දාගන්නවා කටට, බඩට යනවා විෂියට යනවා. දැන් කටට වතුර රික දාන වික. බඩට යන වික, විෂියට යන වික. හිත වතුර බිවිවදා බත් කනවා කියන්නෙත් ඔය විදියමන්. හිත වතුර බිල තියෙනවදා හිත බත්කාලු තියෙනවදා හිතට පුලුවන්ද වතුර බොහෝන, හිතට පුලුවන් ද බත් කන්න. ඔබ කියන සිතුවිල්ල මම වතුර බිවිව, මම බත් කෑවා. සිතුවිල්ලට වතුර බොහෝන බි වගේ, ඔබ කවදුවත් වතුර බිල නෑ. ඔබ තිනෙන් මම වතුර බිවිව කියලා, මම බත්කෑව කියල, අන්න ‘සක්කාය දෘශ්ඨිය’ තියෙනවා ඉන්නව කියන සිතුවිල්ලය නැති වෙන්නේ, තිවන් දැකිනව කියන්නේ ඔය තියෙනව ඉන්නව කියන සිතුවිල්ල නැති කරගන්න එක. සික අවබෝධ කරගන්න සින, සික සිතුවිල්ලක් කියලා. ‘පුටුව මේස ඇදු’ කියන්නේ සිතුවිලින්, ගබ්ද වර්ණ විකතු කරගත්ත විකහේ. කන්තාඩියෙන් දැකපු රැසපේ ‘මමෙයි කියලා’ හිතපු සිතුවිල්ල තියෙන්නේ, පුටුව නෑ වගේ මෙතන මට කියල කෙනෙක් නෑ. මේ ධර්මය මේ පැය බාගය ඇතුළු පොඩි කකාව අම්මව නිවන දක්වා ගෙනියනව. ඒකානත්යෙන්ම නිවන් දැකිනවා. එදාට අපි කියනව අම්මා ‘කියන සම්බෝධ පරායනයි’ කියලා කිසි ද්‍රව්‍යක දුගතියට වැටෙන්නෑ.

මේ ‘හේතුවල්’ දහමයි. සිත නැදෙන හැරී, සිතෙන් මිදෙන හැරී, දුකීං මිදෙන නැරී, නිවන් දැකින හැරී. මේ මොහොතේ මේ සිතෙන් දෙයක් නැති බව දැකිනව නම්, දෙයක් තියෙන්න ඕන පින් කරන්න හර පවි කරන්න හර ආයි උපදින්න හර. මේ මොහොතේ හටගත් සිත, අම්ම ගත්තෙන් බාහිර කොහො හර තියෙනව කියල, ගබ්ද වර්ණ නැදෙන විකක් කොහො හර තියෙනව කියල, ඒක තුළ තමයි අම්මට තියෙන ආකාට, තණ්ඩාට, වෙටරය, රෝෂනාට, තුළු ඔය ඔක්කොම තියෙන්නේ. මේක ගබ්දවර්ණවලින් හැඳුන සිතුවිල්ලත්, කොහොවත් තියෙන විකක් නොවෙයි. මේක මෙතනම සිතුවිල්ලක් විතරයි කියලා දැක්කොත්, අම්මට ඔය තියෙන ‘රාගය, ද්වේශය, මෝහ’ සියල්ලම දියවීගෙන යනවා. අම්ම මොකට ආස කරන්නද? කොහොද තියෙන්නේ. දරුවා ඉන්නේ විෂියෙයි? සිතෙන්. සිතුවිල්ලක් විතරයින්. ඔක්කොම සිතුවිල්ල ලෝකයක් ‘විත්තෙන්න

හියත් ලෝකේ - විත්තේන පරිකක්ෂකත් අපි සිතේම මට්ටගෙන, සිතිතේම දුක්විදින මිනිස්සූ. දක තියෙන්නේ එලියේ නොවෙයි හිතේ. ලස්සන කැත තියෙන්නේ, ව්‍යුතියේ නොවෙයි හිතේමයි. අම්ම හිත දැකලා හිතෙන් මිදුනොත්, 'කර්ම විපාක' කතාවක් කොහොවන් හම්බවෙන්නේ නය.

මේ 'හේතුවල දහමයි' දෙයක් නයත් බව දකින. 'හව නිරෝධය' අත්දකින සැබඩ බොඳුදෙයෙක් වෙන්න, දෙයක් නයත් බව දකින කෙනයි බොඳුදෙයෙක් වෙන්නේ. මේ මොහොතේමයි හවය සංඛෝත්තේ. මේ ක්ෂත්‍ර සම්පත්තිය කියන්නේ කුමක්ද? මේ මොහොතේ මේ සිතේ දෙයක් කියල ගත්තොත්, ඒකමයි හවය. මේ මොහොතේ මේ අරමුණ් ගබිද වර්ණවලින් හැදෙන වික කොහොත් හර තියෙනව කියල ගත්තොත්, ඒක 'උපාදාන' කරගත්ත කියනව මේ සිතුවිල්ලම. ස්කන්ධානාන් පාතිභාවේ ස්කන්ධය කියන්නේ, වේගයට මැවෙන ආලුව්කය ගබිදය. 'ආයතනාන් පරිලාභේ' කිවිවේ, ගබිද වර්ණ එකට එකතු ව්‍යුතු පුවු මේක අතික් අයනන. ඇස කියන ආයතනයට හැඳුනේ පුවු මේක ඇඳුන්. 'අය වුවිවති ජාති' පුවු මේක ඇඳුන් කියන එකයි ජාතිය. ජාතිය හටගන්නේ කොහොදු සිතේ, අරමුණා දෙයක් කියල ගත්තොත් 'අප්පේස්සාය වීටියිති.' 'යා රැපේ නත්දී' විහෙනම් ඒකට අයයක් තියෙනව. 'තයුපාදානං' අන්න උපාදාන වෙනව. ඔක්කොම විකතු වෙනව. ගබිද වර්ණ තියෙනව කියල වින බලයක් විනව. උපාදානබලය, ස්කන්ධය, උපාදානස්කන්ධ කිවිවේ ඔතනයි. කම්පන වේගය දෙයක් සිල ගත්ත බලය හැඳුවේ ඔන්න ඔතනයි, සිතුවිල්ලෙයි හැඳුනේ. විහෙම තියෙනව කියල ගත්තොත්, 'යා රැපේ නත්දී තයුපාදානං හවේ?' අන්න ඉපදෙන්නේ මේ මොහොතේමයි, 'හවය' තියෙන්නෙත් මේ මොහොතේමයි. මේකට කිවිවා 'ක්ෂත්‍ර සම්පත්තිය' කියල, මේ ක්ෂත්‍රයේ සත්‍ය දැකල මිදෙනව කියන වික. 'හව ප්‍රවීච්‍ය ජාති' පරා මරණ ගේක පරදේව, සේරම තියෙන්නේ මේ සිතුවිල්ලෙයි.

දැන් අම්මා දැන්නව ප්‍රතිපදාවට වින්න ඕන ඇයි කියලා, දැන් දැන්නව ප්‍රතිපදාවේ තියෙන වටිනාකම. මේ සිතුවිල්ලක් නොවෙයි, මේක ප්‍රයෝගික අත්දැකීමක්. මේ පුංචි පැහැදිලි කිරීම 'නිවහට උපතිශ්‍ය' වන පැහැදිලි කිරීමක්. 'හේතුවල දහම' තුළ 'බුද්ධ දරුණනය' තුළ පෙන්නන කාරනාව ඉතාම පිරිසිදුව ඔබට අහන්න ලැබෙනව. මේ ප්‍රතිපදාව තුළ ප්‍රායෝගික පැතිකඩ්, ප්‍රතිපදාව තුළ කටයුතු කරනකොට ඔබට අත්දැකීම ලැබෙනව

ආත්මයක් නැති ස්වභාවයක්. ඒ තමයි නිවහේ අත්දැකීම. ඔබ සෘජුව අඹනගන්න ඔබ මේ මොහොතේ නිවහ දැකින බව, මරණින් මත්තේ බඛන දෙයක් නොවෙයි. මේ මොහොතේම නිවහ දැකිනව. අම්මලා ඇටුරුද ගණනක් නිවහ හෙවිවා. දැඟක ගණනාවක් නිවහ හොය නොය දුක්වින්දා. අද ඔබ ඉදිරිපිට දිග හැරෙනව නිවහේ අත්දැකීම. ‘බුද්ධීයත්පාද දේශනා කියන්තේ, සැබඩම ‘බුද්ධ උත්පාදයයි’. සැබඩම බුද්ධන් දැකින්න වෙන්තේ ‘ධර්මය තුළින් පමණයි. ‘සේ’ ධම්මං පස්සති - සේ’ මං පස්සති’ කිවිවේ ඒ නිසයි. ඒ ‘පරිච්ච සමුප්පාද ධර්මයයයි. පරිච්ච සමුප්පාද ධර්මය කියන්තේ මේ මොහොතේ සිත හැදෙන හැරියි. දාවා රු නොබලා මේ දේශනා කරන්නේ ඇයි? ‘ලෝක සත්වය’ දක් විදින්නේ සිත්විල්ලක් නිසයි. මූල්‍ය ලෝකේටම ‘සිංහල පැන් පොදුක් ඉස්ස වගේ’ හදවත් සිංහලයින් සැනහෙනව මේ සත්‍ය කන වැකුහෙන්. ප්‍රතිපදාවට වින්න. විශ්වාස කරන්නේපා, අදහන්නේපා, ආරියයන් වහන්සේ කිවිව කියල පිළිගත්ත වපා, ප්‍රතිපදාවේ කටයුතු කරන්න. මෙක නිවහටම උපනිශ්චය වින ප්‍රතිපදා මාලාවක්.

පෙට ද්‍රවසේ මේ අධ්‍යයනය කරන හැම කෙනෙක්ම මහා ගාන්ත සුවයක් අත්දැකීවි. ඒ ඔබගේම සැනසීමයි නිවීමයි. ඒ නිවීම හැමෝටම උරුමයි. මැරුණාට පස්සේ මොකද වෙන්තේ කියල කවුරුවත් දැන්නේ නං. ඒන් ඔබට මේ මොහොතේ මේ සත්‍ය අත්දැකින්න ලැබෙනව. මෙවිවර උතුම් දහමක් ඇයි අපි පට්ටුවගෙන දුක්විදින්නේ. ‘බෝද්ධයේ ඉන්න සින් ලෝකේ උතුම් තහනකයි. මේ වගේ මානිකය රත්නයක් ඇයි ඇපට තොන්රේන්නේ. සත්‍ය ධර්මය හරි සුහ්දිරයි. හිරගේ දර ඉන්න හිරකාරයෙකුට වුනත් මේ දහම තුළ සැනසීමක් දැනෙනව. මැරුණාන කෙනෙක් නැති බව දැනෙන කොට, හිරකාරයාගේ මහා අඛ්‍යනාව නිවෙනව. මරණයට නියම වුන සිරකරුවත් සැනසේන දහමක් ඔබ අහන්නේ. ඡ්‍යවත්වන ඔබවත් ඒ තුළ පුදුම සැනසීමක් උරුම කරනව. ක්ර්මය තුළ ඔබව මරඛියක් දැනෙන්න හේතු නං. ඇත්තටම ඔබ හිනාවෙලා සතුවින් තුක්ම වික යාවි. ඒ දහමට අවදිවෙන්න, සත්‍යයට අවදිවෙන්න, ප්‍රතිපදාවට වින්න, සත්‍ය දැනගෙන විකින් වික ගලපගෙන අපි ප්‍රතිපදාවේ කටයුතු කරන්නේ. ඔබ නිවනින්ම සැනසීම බඛනවා. උදෑසන හිමිදිර පාන්දර ‘අරුණාලෝකය වැවෙනාසේ’, සැම කෙනෙක්ගෙම හදවතට සත්‍යයේ තිරු කිරණ පායන්නා සේ, අවිද්‍යා

සහදුර පහකර සන අත්ධිකාරයේ වෙතිනු රාත්‍රීය පහවෙලා ගිහින් උදෑස්කන කිරැ කිරණ වැටෙන්නායේ, ඒ පුජාලෝකයේ නිරැකිරණ ඔබේ හදුවතට දැනෙන සම දිනකම උදෑස්කන 5.00ට ඔබේ හදුවතට ලංචෙනව සත්‍ය පෙන්නන්න. ඔබේ ඉරිසියාව, වෙරුය, කුෂ්ධය, තණ්ඩාව, ආසාව දුරුවෙලා ඔබ මහා ගාන්න සුවයෙන් බැඳෙලෙන මිනි පහනක් වගේ වෙනව දුකින්නයි.

අපට පුළුවන් සත්‍ය කියන්නයි, කලුණාතා මිත්‍රය මග පෙන්වනව. ඒ මග යා යුත්තේ ඔබමයි. අද දැකින ඒ සුන්දරත්වය ඔබට දායාද නොකළාත්, අපි අතින්ත් යුතුකම් ඉටු වුණා වෙන්නේ නෑ. ලෝක සත්ත්වයාට ඒ තුළ සැනසීමක් තියෙනවා. නොදැයි හැමෝටම යහපතක්ම වෙන්න ඇත. මෙත්මල් අරණ කියන්නේ, හදුවතේ පිපෙන මල් මෙත්මල්. අනන්තය දැක්වා විකම ආදරයක් බුදුන් වහන්සේ කතා කරනවා.

මම නිදුක් වෙමිවා!

නිරෝග වෙමිවා!

සුවපත් වෙමිවා!

මා මෙන් සියලු සත්වයෝ ද නිදුක් වෙමිවා!

නිරෝග වේවා!

නිවන් දුකින්වා!

අනන්තය දැක්වා සියලු සත්වයෝ මහා සැනසීමට පත්වෙත්වා!

'සතාසිවිපාවත්' නිවන් සැනසීම ලැබෙන බවට දේශනා කරන එකම දහම, බුදු දහමයි. මහා කාරුණික ධර්මයක්, මහා කරුණාවක්, මහා මෙත්මූයක් මේ දහම තුළ තියෙනව. මේ ලෝක සත්වයාට සැනසීම උඩ කරදෙන මහා කරුණාව. බුදුන් වහන්සේ ලෝකෙට විවර කළේ දුකින් මිදෙන මගක්. අත්තවම මේ තුළ ඔබ සියලු දුකින් මිදෙනවා. කිසි ද්‍රව්‍යක ඔබ දුගතියට වැටෙන්නෑ, කිසි ද්‍රව්‍යක ඔබට දුකක් උරුම නෑ. සඳාතනික සුවයක් ඔබට හමුවෙනවා. ඒ 'නිර්වාණ සුවය' 'සත්‍ය' වහා ගන්න සත්‍යයට අවදි වෙන්න ප්‍රතිඵලාවේ කටයුතු කරන්න. හැමෝටම තෙරැවන් සරණයි.

ඡබටම සාන්දිටිධික වන ප්‍රායෝගික නිවන්මග

ආර්යයන් වහන්ස : තොදුයි. සියලු දෙනාටම තෙරැවන් සරණයි. අපි ප්‍රායෝගික පැත්ත කාන කරමු. නිවසේ සිට ප්‍රතිච්ඡාවේ යෙදෙන අයටයි මේ අවස්ථාව දීල තියෙන්නේ.

උපාසිකාව : තෙරැවන් සරණයි ආර්යයන් වහන්ස, ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි. අද උදේ පාන්දර 3.30 ව නැගිටිට. මූලික කෘත්‍යන් ඉවර වෙලා සක්මන් භාවනාව පටන් ගන්න. විතැන් සිට ප්‍රතිච්ඡාවේ යෙදුන ආකාරය. වෙලාව 3.40 සිතක් පහළ වුණා. 'වක්ඩු වික්ද්කුතානු' දැක්කා වනී හඩිතලය, මහෝ වික්ද්කුතානුයෙන් හඳුන ගන්න ඒ යන මාගිය. කාය වික්ද්කුතානුය ක්‍රියාත්මක වෙලා ක්‍රියාවලියක් ලෙස ගිය. වක්ඩු වික්ද්කුතානුයට හසුවුනා වනී හඩිතලය, මහෝ වික්ද්කුතානුයෙන් හඳුනාගත්තා ඒ දොර බව. මහෝ වික්ද්කුතානුයෙන් සිතක් පහළ වුණා බෙර අරිත්ත තියා. වක්ඩු වික්ද්කුතානුයට හසුවුනා. කාය වික්ද්කුතානුය ක්‍රියාත්මක වෙලා, ක්‍රියාවලියක් ලෙස දොර අරිම සිදුකළා. විතන තිබුණු කොරෝන් සුදුසුයි තියා සිතක් පහළ වුණා. ඒ අනුව වක්ඩු වික්ද්කුතානුයට හසුවෙලා, කාය වික්ද්කුතානුයෙන් ක්‍රියාත්මක වෙලා ක්‍රියාවලියක් ලෙස සක්මන් කරන්න ගත්ත. පයට තද ගතිය සිතල බව දැනුන, මහෝ වික්ද්කුතානුයෙන් හඳුනගත්ත උදේ පාන්දර තිසා සිතල තියා. ගන්ද වික්ද්කුතානුය නට්ත ගත්ත, මහෝ වික්ද්කුතානුය හඳුනගත්ත මල්වල සුවිඳ. ක්‍රියාවලියක් විදියට සක්මන කෙරෙනවා. සේත වික්ද්කුතානුය හටගත්ත, මහෝ වික්ද්කුතානුයෙන් හඳුනගත්ත බල්ලෙක් බුරන හඩ තියා. දිගටම සක්මන කරගෙන ගිය. සිතක් පහළ වෙනවා. දැන් ඉදගන්න සින තියා.

වක්‍ර වික්‍රේතාත්‍යෙන් හැඩතලය දැකිනවා, මතෝ වික්‍රේතාත්‍යෙන් හඳුනගන්නවා ඒ පුටුව කියලා. කාය වික්‍රේතාත්‍යය ක්‍රියාත්මක වෙලා ඉදෑ ගැනීමේ ක්‍රියාවලිය සිදුවෙනවා.

ආර්යයන් වහන්ස : මේ දහම තුළ තියෙන්නේ ආත්මයක් නැතිබව දැකින්න. වේක කොහොමද සිහියෙන් දැකින්නේ. සිය ඉදිරිපත් කරන වීයේ මම බලනවා, මම දැකිනවා, කෙහෙක් තිරශපහය කරනවා. අභ්‍යතටම මෙතන විහෙම දෙයක් නැහැර, සිතේ සන ස්වභාවය ආත්මය ස්වභාවය දැකින්න. පරිසරයේ ගබඳ විවිධාකාරය, ඒ ගබඳ කන් බෙරේ හිල් වෙලා නම් අපට ඇඟෙන්න. අපට ඇඟෙන්නේ අපේ කන්බෙරය හෙල්මෙන විත. අපේ ආයනන දිහා හොඳින් බලන්න. සිහිය අවදි කරගන්නොත්, මේ ගබඳ වත්මී ගන්ධි රස උතුසුම සිතලට හොඳින් අවධානය යොමු කරන්න. ඔබනුමිය පැය දෙක තුනක් ආත්මයක් නැති ස්වභාවයක් දැකින්නයි උත්සහ කරන්නේ. ආත්මය කියන්නේ මොකක්ද? මේක අත්දකින්නයි උත්සහ කරන්නේ. මේ සිත, සිතුව්ලි, අරමුණු, 'එතන එතන එතන' 'යංහි යංහි තතු තතු විපක්සනි' සිතුවනින් දැකිය යුතු වෙනවා. උදේ ඉදෑන් අපි රු වෙනකම් මේ සිතේ ස්වභාවය බලන්න අරමුණු හටගෙන තිරැදෑද වෙනවා, අරමුණුමය සිත කියන්නේ. හැඩැයි සිත කියල දේකුත් න. අපි කියනවා සේතු ප්‍රාසාදය ගබඳයක්, මතෝ වික්‍රේතාත්‍යෙන් හඳුනාගන්නවා. ගබඳයක් කොහොමද හඳුනාගැනීමක්.

පූංචි කාලේ ඉදෑල අපට ගබඳයක් විනකොට, තිබුණ වර්ණ හැඩතලයි ගබඳයි විකතුවෙලා ඒ ස්පාර්ක් වෙනව ප්‍රසාද වෙනවා. වේක නැවත නැවත එනකොට බාහිර බල්ලෙක් කියල කියනකොට කවුරුහරි, කනට ගබඳ එනකොට බල්ලෙක් කියල දැකිනවා. පූංචි කාලේ මේ බල්ලෙක්, මේ බල්ලගේ සද්ධයක්, මේ බල්ල තමයි සද්ධෙද දාන්නේ. එතන ඉදෑල වයසට යනකම් ප්‍රස්මරික යනකම් බල්ලෙක් ඉන්නවා. පූංචි කාලේ කිවිවොත් අර තියෙන්නේ හඳු, ඒ තමයි හඳු ඇඟෙටි ජේනවා, කනට ඇඟෙනවා ගබඳයක් හඳු කියලා. විහෙම නම් අපි දැක්කේ හඳු ද? අපට ගබඳයක් දැකින්න පුරුවන් ද? මේ මොහොතේ අපට යම් ගබඳයක් ද? ඇසෙන්නේ, යම් වත්මීයක් ද? ජේන්නේ, යම් දැනීමක් ද? දැනෙන්නේ, ඒ ටික විකටම දැනෙන විකය මේ සිත කියලා කියන්නේ. පොඩි කාලේ ඉදෑන් විකතුවෙට් විකතුවෙට් ආප්‍රව පුටු මේස ඇඟෙන් ම්‍යාමා තාත්තා ගෙවල් ලොරවල් ඉරහඳ, සිතුව්ලි ලේකේ අපි පිටත් වෙන්නේ. මේක මායාවක් ඇත්තක්

නොවෙයි. අපි ඉත්තේ සිතුවීම් එක්ක. අපි කියන්නේ කටුද? ඔය විකම තමයි අපි කියන්නේ, මෙහන වෙන මූකුන් වෙලා නං. ඇහැටි වත්තී, කනට ගබුද, නාසයට ගඳ, දිවට රස, කයට පහස, මේවා විකට විකතු වෙලා හැඳුන සිතුවීල්ල. ඒ සිතුවීල්ලෙම් පුවුව, මේසේ වගේ, කන්ත්‍රාධියෙන් දැක්ක මම එකත් සිතුවීල්ලක්.

මම කියන්නේ සිතුවීල්ලක්, අර අම්මා අර තාත්තා මේ මම. මේ මගේ කකුල, මේ මගේ අත, මම කියන්නේ සිතුවීල්ලක් කියන්නේ ගේරය මම ද? පුවුව මේස ඇඳ වගේ මේ ගේරය මම කියන සිතුවීල්ල, පුවුව මේසේ ඇඳ වගේ තවත් එකක් විතරයි. සිත කියල පවතින දේකුත් නං. මේ මොහාතේ ආප් ගබුදයක් ද, වත්තීයක් ද, ගන්ධයක් ද අරමුණ වත්තීන්, ඒ තමයි අරමුණ කියන්නේ ස්පාර්ක් විකක් ප්‍රසාදය. කම්පන වේගෙට මැවෙන ආලෝකය ආත්මයක් ද? වත්තීය ආත්මයක් ද? ගබුද වත්තී වලින් හැඳුන පුවුව ආත්මයක් ද? ඒ විදියට හැඳුන මම කියන සිතුවීල්ල ආත්මයක් ද? රසය ආත්මයක් ද? මහතෙනි මේ ඇස 'වක්ඩු නිවිව්වා අනිවිව්' 'අනිවිව් හන්තේ.' ඇස කන දිව නාසය කය මන, මේ ආයතන නිවිව්වා අනිවිව් විය ඇත්තක්ද? නැත ස්වාමීනි 'අනිවිව් හන්තේ' ඇතින් ධලම මේක පුවුවක්, මේසයක් කියන්නේ ඇත්තක් ද? නැහැ. විහෙම දෙයක් කොහොවත් නං. ගබුද වත්තී එකතු වුණු දෙයක් කොහොවත් තියෙනව ද? සම්භුත වෙන ඒවා, සකක් වෙන ඒවා කොහොවත් තියෙනව නොවෙයි, එහෙමත් ඒ ගබුද වත්තී වලින් හැඳුන මමත් කොහොවත් ඉත්තවා නොවෙයි. එහෙම එකකතුත් නං.

මේ මොහාතේ ආරමුණ කුමක් හෝ වේවා තියෙන බවට ගත්තොත් ඒ තමයි මම ඉපදිම, මම හැම මොහාතේ ඉපදෙනවා. හැම මොහාතෙම දෙයක් දැනෙනවා නම් මම ඉපදානා, දෙයක් දැනෙන්නේ හැත්තම් ඉපදිමක් නං. ඉපදානාත් තමයි මරණයක් තියෙන්නේ. දැන් මැරෙන්න කෙනෙකුත් නං. මෙන්න මේ, මේක තමයි දකින්නේ ප්‍රායෝගික පැත්තෙන්. ඔය ඇහැටි වින වත්තී හැඩිතල වල ආත්මයක් නං. ආලෝක හැඩිතලය දැනගන්නේ මහෝ වික්දුක්දාත්‍රාතායෙන්. මහෝ වික්දුක්දාත්‍රාතාය කියලා දේකුත් නං, අර ගබුද, වත්තී, ගන්ධ, රස, පහස විකට ආප් ස්පාර්ක් වික තමයි දැනගන්නේ. ආලෝක හැඩිතලයට විකතු වුණ ගබුද, විකට වින වික දිටිය සුත මුත. ඇහැටි වින ආලෝක හැඩිතලයේ

පොත්, මේස කොහොත්ද? ඒවා ගබඳ. ඒකේ මම ඉන්නවද? දිවට දැනෙන රසට කොයිත්ද අන්නාසි, ගබඳ වනී කිසේ. තව කාටහර කියන්නේ අන්නාසි කිසේ කියල. රෝක මලේ සුවද, අන්නාසි රස, වනී හැඩිනල මේවා කොහොවත් නඩ. සිතුවීලි, දැනීමට ගැටගහගත්තු සිතුවීලි. රසක් දැනුම ඒකට ගැටගහගත්ත අන්නාසි කියල. සුවදක් දැනෙනකාට ගැටගහගත්ත පිවිව මලේ සුවද කියල. දැනීමට දැගත්ත ගබඳ වනී. බඩා ඇතුළේ කාපුනැකි වෙලාවට දැනෙනවා දැවෙන ගතියක්, ඒ පිවිවෙන දැනෙන දැනීමට කිවිවා බඩිනියි. බඩිනියි කියන්නේ ගබඳයක්, නමුත් ඇතුළේ දැනෙන දැනීමටය බඩිනියි කියල ගබඳකුදී රෘපෙකුදී තියෙන්නේ. එහෙම දෙයක් නඩ. නමුත් අපි සිතුවීලි දානව හැම දැනීමකටම. තිබහයි, බඩිනියි, පිවිව මල.

නාසෙට දැනෙන ගන්ධයට කොහොත්ද පිවිව මල්. පිවිව මල කිවිවාම ඇහැට වින්නේ වනීයක්, කහට වින්නේ ගබඳයක්. ගබඳ වනී වලින් හැදුන ඒවා හැමතැනටම ගැටගහල. විහෙම ඒවා කොහොවත් තියෙනවද. මේ දැනෙන දැනීම තමයි ගැටගහල තියෙන්නේ. ඔය දේවල් තියෙනවා කියල දැනෙන දැනීමකත් ඇතිවෙනවා ඒවා නැතිවත්තාම ඒවා විනාසවේයි. කියල කම්පන වේගය නිසය ලෝකේ මැවෙන්නේ. ඒක දැකින්න සින කම්පනය. නිතට මැවෙන ලෝකය කොහොත්ර තියෙනවද? විත්ත්නේ තියති ලෝකේ. ඒත් අපි තියනවා අර තියෙන්නේ, පෙන්නේ, ඒක දැන්දියක්. ඔබ නිතන දේවල් කොහොත්ද තියෙන්නේ, කොහොවත් නඩ. ඔබ අන්ත අසරතායි. ඔබ එම්යෙන් පෙන්නනවා මේ තියෙන්නේ. දෙයක් තියෙන්න සින කොහොත්ර තියෙනවා කියලා. පෙන්නන්න නම් දෙයක් තියෙන්න සින, දෙයක් තියෙනවා නම් දෙයක් තියෙන්නේ කාවද? මටද කියල ගන්නේ මේ තියෙන්නේ. හැබැයි තියෙන්නේ කියනකාට මම මේ පැත්තේ, මටද තියෙන්නේ. ප්‍රතිපථාව තුළ මේ කඩාවේ ඇත්ත දැකිනවා. ඇත්ත දැකිනකාට පේනවා මේ ඇහැට මැවෙන ආලෝක හැඩිනලය, මනේ වික්ද්‍යාත්මකයෙන් දැනගත්ත්නේ බිත්තිය, පුත්, මේස, ඇඹුන්. විහෙම දේවල් කොහොවත් නඩ. සෝත වික්ද්‍යාත්මකයට ඇසෙන වික, මනේ වික්ද්‍යාත්මකයෙන් දැනගත්ත්නේ.

මනේ වික්ද්‍යාත්මකය කියන්නේ 'පෙර සින් කඩ සිලුවෙල' දැකිනවා. ඒ කියන්නේ මේ කම්න තිබුණා ස්පාර්ක් එක එනව. දැන් මේ මොහොතේ

ස්පාර්ක් එකක් එහවා ආලෝක හැඩිතලයක්, රේට කම්ලින් තිබුණා ඒ සමාන ස්පාර්ක් එක එහව. එතකොට ඒකේ තිබුණා ගබිදෙන් එහව. ඒක තමයි 'මනෝභාවය' 'ම්මිල' 'ස්පාර්ක්' එක 'ප්‍රසාදය'. පෙර ස්පාර්ක් එක මේ ස්පාර්ක් එක සමාන යි. කම්ලින් එකක් තිබුන නම් ඒකයි මේකයි එක නිසා, ඒකමයි මේක නියන්වා. ඒ නියන්හේ පෙර මතකයෙන්, මතකය නියල එකක් නෑ. ඒනෙහා ආත්ම කථාවක් නෑ. අපි දුක් විදින්හේ අපි සැප විදින්හේ, දුක තියෙන්හේ නිතේ. කයට දැනෙන වේදනාව දුකක් දී? නෑ. ඒක කයට දැනෙන්හේ. ඒත් නිතට දැනෙන වේදනාව, මගේ කකුල කැපීල, මගේ කකුල මෙහෙම වෙලා තියෙන්වා. ඒක තමයි දුක. කයට දැනෙන වේදනාව, වේදනාවක්. හැබැයි නිතට දැනෙන දුක, නිත නියන්හේ මොකක්ද? අපි දැන් මේක දැකින්වා දෙයක් නැති බව. විතකොට සිතින් මිදෙන්වා. විතකොට බාහිරනුත් මිදෙන්වා. දෙයක් තිබුනොත් බාහිරත් සිතෙන් දෙයක් නැතිවන විට බාහිරත් දෙයක් නෑ. අත්න අප්රකි හඳුන්ධා අත්ත වලින් මිදෙන්වා බාහිර රුපෙ අන්තෙනුත් මිදිලා. නාමේ අන්තෙනුත් මිදිලා. අත්ත දෙකෙන්ම මිදිලා. දැන් මේක දැකින්න තමයි මේ උත්සහ කරන්හේ. සක්මන් කරනකොට කකුල කොහොතුර වැදුනොත් ඒ ස්වභාවයට අපි දාගන්න්වා ගබුද වැනි. මේක දැකින්නකොට මොකක්ද වෙන්හේ, ඇත්තටම තමන්ට තමන් නැතිවෙනවා. තමන්ට අවබෝධ වෙනවා තමන් නියල කෙනෙක් නැති බව.

නිමල් ද, කමල් ඕන නමක්, විහෙම කෙනෙක් කොහොදේ? ඉන්හේ. විහෙම කෙනෙක් නෑ. ඒක අවබෝධ වෙනවා. ඔය සිස්ටම් වික දැකින්න සින. වික දුවසක් හර කුවරුගර නිවිත් දැකින්න නම්. නාසයට දැනෙන එක, දුවට දැනෙන එක තමන්ට මෙහෙති කරාත්, ඇත්තටම සාන්දුරියික වෙනව මේ සිතම බව. ඔබ සින අවබෝධ වෙනකොට, ඔබේ සින බාහිරේ මායාවෙන් මිදෙන්වා. ලෝකය ඇත්ත වෙලා තියෙන ලෝක සංඡා ව්‍යුතුත් මිදෙන්වා. ඒ මිදෙන්කොට ඔබට සැහැල්ලුවක් දැනෙනවා. කල්පයක් නිවියත් වැඩික් නෑ මහනුති, මේ සත්ත වික මොහොතක්වත් නොදුක. ඔබ දැන් සත්ත දැකිනවා, ඔබ සත්තයට අවදි වෙනවා. මෙතන කෙනෙක් පුද්ගලයෙක් නෑ. ඔබ තුළ සිත අත්දැකිනවා. සිනුවිල්ලෙන් හර කියන වචනකවත් කෙනෙක් ඉන්නව නියල ඇතුළෙන් එන්හේ නෑ. ඒක තුවනින් හොඳින් විමසන කෙනාවයි හම්බවෙන්හේ. අවබෝධයි මෙතන දෙයක් නැති බව. අපි දෙයක් නදාගෙන, දුක හදාගෙන දුක විදින්වා.

දුක හඳුගෙන, දුක නැති කරන්න උත්සහ කරනවා. අපි සිතුවීම්වලින් දුක් විදිනවා. ඒ සිතුවීම් ඇත්තද? ඒකත් ගබඳ වනී. මේ සිතට, මේ සිත අවබෝධ කරන්න පුලුවන්දා බැංතේ. ඒ නිසයේ අපි කිවිවේ බුදුන් වහන්සේ පෙන්නපු ආකාරයට 'ප්‍රචීපදාවෙන් මා පුදුන්නේ' - මා පුදුන්නේ' වෙති' 'තෙමින් මලින් මා පුදුන්නේ' මා පුදුන්නේ' නොවෙති.'

ප්‍රචීපදාව දැකින්න ප්‍රායෝගිකව පුහුණු වෙන්න. ප්‍රචීපදා තුළ ආත්මයක් හමිඹ වෙන්න. ක්‍රියාවලියට හිමිකාරයෙක් න. වතුර, කටට දානව බඩට යනව ව්‍යුතියට යනව වතුර ඩිපු කෙනෙක් න. මේක තුවනින් දකිමු. මේ දහම ප්‍රජ්‍යාවන්තයින්ගේ දහමක්. නැමකෙනෙකුටම මේ ප්‍රචීපදාව තුළ හමුවෙනව මේ මෙනුමිය කිවිව වගේ කරාව. ඒකේ මේ නැමතැනම බලන්න. ආත්මයක් නිර්පහනය වෙනව පුරුදේද වික්ක. අන්න ඒ පුරුදේද මේකේද හඳුනගන්නවා. මේ සත්‍ය දැකින්න කැමත්තක් ඇත්වුනොත්, ඔබ සත්‍ය දැකිනවමයි. මේ සත්‍ය ඔබ දැනගෙන තිබිය යුතුය. ඔබ දුන්නේ න. සත්‍ය කුමක්ද කියලා. ඒ අනුවදි ප්‍රචීපදාව. ඔබනුමියගේ ඉදිරිපත් කිරීම බොහෝම නොදැයි. කෙනෙක් නිර්පහනය වන වචන පොඩිඩක් හඳුගන්න. තෙරැවන් සරණුයි.

උපාසිකාව : තෙරැවන් සරණයි ආර්යයන් වහන්ස, පාද නමස්කාර කරමි.

ආර්යයන් වහන්ස : අහැනත්තර පරිවර්තනය කියන්නේ හිතන වික නෙවේ, අහැනත්තරයටම දැනෙනවා මෙතන කෙනෙක් නොමැති බව. මේක ප්‍රත්‍යක්ෂයක්. සාහ්දිවිධික වෙනවා තමන්ටම. මේ සත්‍ය දැනෙන්න ගත්තට පස්සේ, ආත්ම ස්වභාවක් අත්දකිනව කියන විකනම් වෙන්න. ඒක සිතුවීල්ලක් නෙමේ. ඒක ඔබට අත්දකින්න ලැබෙනවා. ගොඩක් වරිනව වෙනස් වෙනස් අත්දැකීම් දක්වනකොට නැමෝවම. තව කෙනෙකුට අවස්ථා දෙමු.

උපාසිකාව : පාද නමස්කාර බේවා ආර්යයන් වහන්ස, තෙරැවන් සරණයි. මම ඊයේ ආර්යයන් වහන්ස දෙවෙනි කමටහන පුහුණු වෙන්න උත්සහ කපා. වක්ම සිත තමයි මම මූලිකව පුහුණු වුණේ. මට ඉදිරියෙන් වර්ණ සටහන වක්මුවට ස්පාර්ක් වෙනකාටම කාරෙක කියල ගැටග තෙහෙන වික දැනගත්තා. ඊළුගට බිසිසිකල් කරැවෙක් කියන වික සිහියට

අසුවුණා, වක්‍රීවට වර්තු හැඩිතලය ස්පාර්ක් වෙනකොට. වර්තු සටහනට තැංකිලි කියන වික ගැටගැහෙන බව දැනගත්තා.

ආර්යයන් වහන්ස : ඔතන විදුර්ගනාවක් වෙන්න. ඇසටනේ ආලෝකය හැඩිතලට වින්නේ, එකට සිතක් පහළවෙනවා. දැන් මේක දකින් හැතුව කඩාගෙන යනවෙන්, දකින්හ හමිබවන්නේ හැනේ. මමයට තමය ඔයින් සියාම කරන්නේ. ඔබතුමිය පටලැවිල්ලක ඉන්නේ. ඔබතුමිය ආත්මය කියන්නේ මොකක්ද?

උපාසිකාව : බාහිරය ඇත්තක් කරගෙන දෙයක් තියෙනවා, එක දැනගත්තා මමත් ඉන්නවෙන්.

ආර්යයන් වහන්ස : කමටහන තුළ නොවෙයි ඔබතුමිය ඉන්නේ. ඔබතුමියට දෙන කමටහන තමය ඔය ආත්ම සිතුවිල්ල පැන්තකින් තියන්න. ස්වික්‍රේශ්නාතාක මහස කියන්නේ ආත්ම මහස, ආත්ම මහසෙන් අයින් වෙන්න. අයින්ට වෙලා අවික්‍රේශ්නාතාක මහසකින් දකින්න. එතකොට ගබ්දයක් විතරයි, ගබ්දෙට ආත්ම කරා න. ගබ්ද එතකොට ගබ්දෙට කළින් තිබුණ ස්පාර්ක් එකක්, මේ මොහොනේ ඒ ගබ්දෙට අභාළ ස්පාර්ක් එක මතුවෙනවා සෙන්සක් සේරගේම තිබුණ. කළින් ස්පාර්ක් වුණා ඒ ගබ්දෙට යමක්, ඒ ස්පාර්ක් එක දැනුත් එනව එව්වරයි. එතකොට ස්පාර්ක් එකක් මනේ වික්‍රේශ්නාතාය. ගබ්දෙට අභාළ ස්පාර්ක් එක බල්ල කියල එනවා. එකට කියනවා මනේ වික්‍රේශ්නාතාය, සිතක් පහළ වුණ කියලා. ආලෝක හැඩිතලයක් විනකොට, එක ආලෝක හැඩිතලයක්. වක්‍රී වික්‍රේශ්නාතාය කියන්නේ ඇයසෙන් දුටුව යමක් ආලෝක හැඩිතලයක්, වක්‍රී වික්‍රේශ්නාතා සිතක් පහළ වුණා. එතකොට රීට අභාළ මනේ වික්‍රේශ්නාතායෙන් රීට කළින් ඒ ආලෝක හැඩිතලයට විකතුවෙලා තිබුණ ගබ්ද වන් රීක විනවා, ස්පාර්ක් වෙනවා සෙන්සර් එක. එය කරාවේ ආත්ම කරා කොහොවත් න. සිසේම් එක වැඩ කරනවා. සිසේම් වික පිරසිදුවට දකින්න. පොඩිකාලේ තොරිල්ලේ ඉන්න දුරුවට පනවින්න බිජ ඕන ප්‍රහාම්වර සිතර. මොන්ටිසේර් යනකොට රීවර් රැස පෙන්න පෙන්න ගබ්ද දාලා විකතු කරලා තියෙන්නේ.

කම්පනයක් ආලෝකය කියන්නේ. ගබ්දය කියන්නේත් කම්පනයක්. ගබ්ද තරංගයි වන් තරංගයි විකතුවෙලා වින්ත තරංගයක් හැදෙනවා

කියන්නේ දෙක විකතු වූතු කම්පනයක් නොවේ, ඒකත් ස්පාර්ක් විකක් කම්පනයක්. ආත්ම කරාවක් නැ පුටුව මේසේ අම්මා ඒකත් දිගටම ස්පාර්ක් වෙනවා ‘ද්වාරවලින්.’ අපට ජේන වික නවත්තන්හ බං ජේන වික සිද්ධ වෙනවා. කෙනෙක් පුද්ගලයෙක් නැ සෙන්සර් වික වැඩකරනවා. ගබඳ ඇඟෙන වික නවත්තන්හ බං, සෙන්සර් වික වැඩකරනවා. උතුසුම සිතල තදාගතිය දැනෙන වික නවත්තන්හ බං, සෙන්සර් වික වැඩකරනවා. විතන විතන විතන සෙන්සර් වික, වික මොහොතේ විකක් තමයි වැඩකරන්නේ අරමුණු වෙන්නේ. ඒකයි ප්‍රකට වෙන්නේ. ඒක තමයි අරමුණ කියන්නේ. සෙන්සර් සිස්ටම් වික දිගටම වැඩි. සුවදක් තිබුණුත් ඒකත් විනවා, උතුසුමක් තිබුණුත් ඒකත් දැනෙනවා, වත්ම යක් තිබුණුත් ඒකත් ජේන්නේ. නවත්තන්හ බං. දැනෙන වික නවත්තන්හ බං, අරමුණු වෙන්නේ එකයි. පුංචී කාලේ ඉදාන් හඳුගන්න පුටු මේස ඇදුන් කියන වික, ඒකත් සෙන්සර් සිස්ටම් එකෙන්ම වැඩකරනවා. ස්පාර්ක් වෙවි තියෙනවා, අඩි හිතනව නොවේ. අඩි කියල කෙනෙක් මෙතන නැ. සිතුව්ල එනව අපට සින විදියට නවත්තන්හ බං. මේක ‘සිස්ටම්’ එකෙන් ‘ත්‍රියේට්’ වෙලා එන්නේ. ‘විතන නියාමය’ කියන්නේ සික. ‘සතු නියාමය’ වහින්නේ, පායන්නේ, ඒක ස්වභාවිකව සිද්ධවෙන එකක්.

ඛීජ නියාමය - ඛීජයකින් ගහක් හැදෙන්නේ, ඒක නියාම ධ්‍රීයක්. ස්වභාවිකව සිද්ධවෙන දෙයක්.

විතන නියාමය - කවුරුත් කරන විකක් නොවේ. සිතක් පහල වූනොත් ඇවේදිනව කියලා ඒකත් විකක් මේ සෙන්සර් සිස්ටම් වැඩකරනවා. ඒකත් ස්වභාවික සිද්ධයක්.

සිතට ‘ඇවේදිනවා’ කියලු ඒක විනකොටම, ඒකත් විකක ජේන ඇඟෙන ඒවා ඔක්කොම වැඩ කරනවා. ඒකේ ජේන වික තමයි වින්නේ, ඇවේදිනවා ත්‍රියාවලිය විනකොටම ජේන විකත් විකකයි වින්නේ. ජේන විකෙන් ගබඳත් විනවා, ප්‍රකට වූනොත් විනවා. ඇවේදින ත්‍රියාවලිය සිද්ධ වෙනවා. මේ කළුන් ඇවේදිනව කියන ත්‍රියාවලිය තිබුණා, ත්‍රියාවලියට ඇවේදිනව කියලා ගබඳයයි වත්මයයි දාලා තිබුණා. දැන් ගබඳයයි වත්මයයි ආප්‍ර ගමන් අර ත්‍රියාවලිය මතුවෙලා එනවා. ඒක සිස්ටම් එකට දුවන්න ගන්නව රෝබෝ වගේ. ර්ව පස්සේ සිස්ටම් එක වැඩ

කරනවා, සිස්ටම් එක දිහා බලන් ඉන්හ එකක් තියෙන්නේ. එතකොට බලන් ඉන්හකොට සිස්ටම් එක වැඩි කරනවා, කෙනෙක් ජේන් නෑ කොහොවන්. කෙනෙක් ජේනකම්ම කෙනා ඉන්හවා. කාවහර මේ සිස්ටම් එක් කෙනෙක් ජේන්නැත්නම් විතරයි එය දුකින් මිදෙන්නේ. ඇවිදිනවා, කඩල උස්සන්නේ හිතල නෙවේ, තියන්නේ හිතල නෙවේ, රෙල්ල හරවන්නේ හිතල නෙවේයි, අතපය වන්නේ හිතල නෙවේයි, මොකක්වත් හිතන ඒවා නෑ මෙතන. කෙනෙක් කරන ඒවා නෑ. ඕක දැකගන්න විතයි මේක තියෙන්නේ. ඕක තමයි සුද්ධ කරගන්න ඕන. දෙයක් කොහොවන් හම්බවෙන්නෑ, සිස්ටම් විකක් වැඩි කරනවා. මේ සේරම විදුදීකානා මායාව හිගේ මැවෙන විකක්නේ, බාහිර දෙයක් හම්බ වෙන්නෑ. බල්ල කියලා හිතන ඒක, බාහිර බල්ලෙක් නෙමේ සිතුවිල්ලක්. ඒකත් පෙර කම්පනයක්, මේ කම්පනය වෙනවා. අර ගඩවෙට අභ්‍යල ගඩ්ද වන් රික වෙනවා. ඕක දැකිනවික තමයි කමටහන් සුද්ධ කරනවා කියන්නේ. ඕක තමයි ප්‍රවීපදාවේ, ඕක දැකින ඒක. කලබලේ දැකින්න බැං. මේක මෙහෙති කරනකොට කළබල නැතිවෙනවා. මෙහෙති කරන්නැති නිසා තමයි ඔය කියාගෙන යන්නේ.

උනාසිකාව : මට දැන් තේරෙනා ආර්යයන් වහන්ස, මම දැකිනකොට වාහන ටක් ටක් ගාලා හිතන්නේ විතනත් කළබලයෙන් තමයි ඒක කරේ. වන් ආලෝක හැඩිතලයක් වැටුණාම ආලෝකයට මේක පේන බව නෙමේ හිතන බව කියන්නෙත් ඒ කමටහනමද? විවෙලට සිහියට අනුවෙනවා මේ හිතනව කියන ඒක, ඒක වෙන විකක්ද?

ආර්යයන් වහන්ස : ඔක්කාම එකමයි. ජේනවා කියන්නේ එලියේ තියෙන දෙයක් කියන ඒක. හිතනවා කියන්නේ ඇතුළු තියෙනවා කියන ඒක. ජේනවා කියන්නේ එලියේ තියෙන එකක් ජේනවා, කපුවා එලියේ ඉන්හවා කියලා. හිතනවා කියන්නේ, හිතට කපුවා එනවා. හිගේ කපුවෙක් මිසක් එලියේ තියෙන කපුවෙක් නෙවෙයි කියන ඒක. ජේනවා නෙවෙයි හිතනවා කියන්නේ, එලියේ තියෙන කපුවෙක් නෙමෙයි හිතන කපුවෙක්. හිගේ කපුවා ඉන්නේ, එලියේ නෙමෙයි. සිතුවිල්ලක් කපුවා කියන්නේ. ජේන, ජේන සිද්ධිය වක්ම ප්‍රාසාදය තුළ කම්පනය. මෙතන රතුපාට නැත්නම් ව්‍යුහයේ රතුපාට නෑ කියන්නේ, මෙතන කම්පනයට

මැවත විකතමයි ව්‍යුපයේ දකින්නේ. දෙක සමාන නිසා ව්‍යුපයේ පේනවා. කම්පන සමාන නිසා, නැත්තම් නෑ ඒක. මෙතන ඇහැ අන්ද නම් පේන්නෑ, විහෙනම් මෙතන් මැවත විකක් තමයි ව්‍යුපයේ දකින්නේ. දෙක කම්පන සංඛ්‍යාත සමාන නිසා, සංඛ්‍යාත සමාන නිසා, සමනතරය. කම්පන සංඛ්‍යාත සමාන නිසා, අහැසේ විදුලි කොට කොට මෙහේ ජනෙල් හෝලෝනවා වගේ. මෙතන ජනෙල් කම්පනේ නැත්තම් එළිය පේන්නෙන් නෑ. කම්පන සංඛ්‍යාත සමාන තිකි පේනවා කියන එක තියෙන්නේ. මෙතන් සකස් වෙන විකක් ආලෝකය කියන්නේ. මෙතන සකස් වෙන්නැත්තම් ව්‍යුපයෙන් නෑ. ගබ්ද මෙතන සකස් වෙන්නැත්තම් ව්‍යුපයෙන් ගබ්ද නෑ බිරියි. පේනවා නෙමෙයි හිතන විකක්.

ප්‍රායෝගිකව අන්දකිනකොට තමයි ප්‍රවීපදාව වැදගත්. විදිනෙදා කටයුතු කරනකොට තදාගතිය කාය වික්ද්‍යාත්‍යා ප්‍රාසාදය, ගබ්දය සේතු වික්ද්‍යාත්‍යා ප්‍රාසාදය, ඒක මනේ වික්ද්‍යාත්‍යායෙන් දැනගත්තම් කියන ස්වභාවය. සිස්ටම් විකක් තමයි කියේරි වෙන්නේ. ඒ සිස්ටම් විකේ කොහොවත් නෑ ආත්මයක්. මේක නොදුට දකිනකෙනා උග්ගරනක්ද, විපරිතක්ද, ගෙනසයි. පොඩිඩ් මෙහෙති කරනවා පදනම කෙනා, ඒ මේ දහම අහන නිසා රික රික මේ වෙලාවේ වියාට ගන්න බැරවුණාට වික මොහොතක වියාටත් වෙනවා අවස්ථාවක්. දෙවිදත් පවා නිවන් දකිනකොට පසේ බුදුවෙනවා කියනකොට, මේක කාටවත් බං කියන්න බං. අංගුලිමාලත් නිවන් දකිනකොට මේක කාටවත් බං කියන්න බං. එහෙනම් පදනම කෙනාවත් මේ මොහොත් බැරවෙනවා දූෂ්ධි වැඩිනිසා, මේ මොහොත් ගන්න අමාරයි. හැබැයි යම්කිසි මොහොතක සකස් වෙලා, 'සංඡා' 'විපරිනාම' කියන කොට 'පදනම' කියන කෙනාගේ සංඡා විපරිනාමයක් වෙනවා එකම සිත පවතින්නෑ කියන එක. මේ මොහොත් සිතට ගන්න බැර වුණාට, ආයෙන් මොහොතක් සිත සකස් වෙන්න පුළුවන් පදනම කෙනාවත් ඒ අවස්ථාව ලැබෙනවා.

මේක දුර්ලභයි, නමුත් ඒක නොවෙනවත් නොවයි. සංඡා විපරිනාමයක් නේ, විකම සංඡාව තිබුණාම් පදනම කෙනාවත් බැරවෙනවා. විකම සංඡාව තියෙන්නෑ වෙනස් වෙනවා. මේ සිත

නෙවෙයි රීගාව සිත වෙනස් වෙනවා කියනකාට, වියාටත් අවස්ථාවක් ලැබෙනවා. එකදී ගැහුරින් යන්න ඕන. උධින් බැලුවොත් ජේන්හේ බං කියලා. මේ මොහොතේ බං, ර්පුග මොහොතේ වෙනස් වෙනවා. තෙරැවන් සරණයි.

උපාසිකාව : ඔබවහන්සේ මේ නිර්මල දහම අහන්න සලස්සල මේක කණ්ඩාව ගැහුව වගේ දෙයක් වුණා. තෙරැවන් සරණයි ආර්යන් වහන්ස. පාද නමස්කාර කරමි.

ප්‍රථිපදාව තුළ ප්‍රායෝගික පුහුණුව නිවනටමයි

ආර්යයන් වහන්ස : අපි කතා කරන්නේ ආර්යන අවබෝධය ඇතියයි කියන අදහසින්. මේ දැරූනය අවබෝධය ඉතාම වැදගත්; මොකක්ද බුද්ධ දැරූනය කියන්නේ කියලා දීර්ශන පැහැදිලි කරල තියෙනවා. සත්‍ය කුතාය, බුද්ධ දැරූනය ඇතිව තමයි වින්න සින කෘතස යුතුණාය. 'සත්‍ය කුතාය ඇතිහුටධි කෘතස කුතාය.' බුද්ධ දැරූනයට අප දුවස් 2 ක් වෙන් කළා. විතන තමයි වැදුගත්ම. ඒ දැරූනයේදී 'ගින්න හැදෙන හැරී' 'ගින්න නිවෙන හැරී' පෙන්වනවා. මොකක්ද ගින්න? රාග, ද්වේශ, මේහ ගින්න. රාග, ද්වේශ, මේහ ගින්න නිවෙන වික තමයි නිවන් දැකිනවා කියන්නේ. තව විදියකින් කිවොත් රාග, ද්වේශ, මේහ කියන්නේ අපගේ කෙලෙස්, කෙලෙස් ගින්න නිවෙන විකයි නිවන් දැකිනවා කියන්නේ. මේ දැරූනය කොටසේදී කෙලෙස් හැදෙන හැරී, කොහොමද කෙලෙස් හැදෙන්නේ කියලා දැනගන්න සින. ඒ හැදෙන කෙලෙස් කොහොමද නිවෙන්නේ කියලා දැනගන්න සින, අග මුල මැද ගැලපුවාත් ගැලපෙන්න සින. නිවන් දැකින තැනටම පැහැදිලි වෙන්න සින.

දැරූනයෙන් පටන් ගන්නේ කොතනින්ද? 'අදයේ උපතයි උපත' කියන තැනින්. ආයතනවල උපත, විතන තමයි කෙලෙස් පටන් ගන්නේ 'සලායනන ලෝක් ලෝක්' කියන තැනින්. ඇසින් බලම දෙයක් කියලා ගන්නකොට "ස්කන්ධානානානං පාතිහාවෝ ආයතනානං පටිලාහෝ අයං වුවිවති පාති" කියන තැන තියෙනවා. විහෙනම් අස්ස හැදෙන හැරී තමයි මේකේ ආරම්භය තියෙන්නේ. අස්ස කියන්නේ ජේන බව. අස්සට වින්නේ

ආලෝකයක්; ඇසට ශබුදු ඇසෙන්හේ නැතේ. ආලෝකය හැදෙන හැරී කොහොමද කියන වික “රුප්පංතිකේ ආව්‍යසේ රුපං” කියල කිවිව වේගෙට මැවෙන ආලෝකය. අන්න ඒ පැහැදිලි කිරීම අත්‍යවශ්‍යයි.

සදුදෙන් විහෙමයි ‘රුප්පහායට’ මැවෙන ශබුදාය. ශබුදු රුප, වර්ණ රුප, ගන්ධ රුප, රස රුප, පොරිඩ්ඩිහ රුප වගේ ආයතන පහම. විකක් දැකිනාකාර ආයතන 5 ම මෙහෙමයි කියලා අවබෝධයක් තියෙනවා. ඒක දැනගත්ත සින.

අන්න ඇස හැදෙන හැරී, ශබුදු වර්ණ ගන්ධ රස පහසින් හැදෙන විකෙන් මිස කොහොවත් තියෙන විකෙන් නෙවෙයි. බාහිර තියෙන විකෙන් ඇසට වින කරාවක් නෑ. අන්න විතතින් පොඩිඩික් අයිතට වෙන්න. ඒක සමාජයේ තියෙන දාජ්ධියක්. හරි ඒක දැනගත්ත සින. ඒක නෙවෙයි හරි වික. හරි ඒක තම් මෙනහම සකස් වෙනව “අවුත්තා සමිතුතං” කියන වික. “දත්තාහං හටිස්සත්” - ‘පෙර නොතිබ්ම හටගෙන ඉතුරු හැකිව තිරැදේඩ වීම’ මෙනහ තමයි මේක හට ගන්නේ. ආලෝකය සමඟ සදුදු වර්ණ ගන්ධ රස පහස එකට එකතු වෙලා, මේ ආයතන පහම සෙන්සස් පහම පූටුව මේක ඇඳුන් හැදෙන හැරී දැකාලා. ඒක තමයි ලේක, ඉර, හඳු, වාහන ඔක්කාම ලේක සංඡු සිතුව්ලි. සිතක් හැදෙන හැරී දැකින්න සින දැරුණය තුළ. විතනයි කෙලෙස් හටගත්තේ. දෙයක් තිබිබාත් ඒ දේව ඇලෙනව හරි ගැටෙනවා හරි සිද්ද වෙනවා. ඇලීමත් ගැටීමත් ඇතිවත්ත දෙයක් තියෙන්න සින. ඒ තමයි රාග, ද්වේණ, මෝන. රාග, ද්වේණ, මෝන සංසිදෙනවා කියන්නේ.

ඇලීම ගැටීම කියන්නේ ආරෝපණ බලය. ‘කරන්ටි’ වික වගේ තියෙනව වගේ දැනෙන ගතියක් උපදිනවා. නැවත හැවත විනකාර බ්‍රිරය වගේ බලගැන්වෙනවා. “අහිසාවරක බලය” කිවිවේ ඒකට. ශබුදෙයි වර්ණයයි කම්පන වේගෙට බලයක් හැදෙනවා. කම්පන වේගෙට හැදෙන ආරෝපණ බලය තමයි අපි මේ හිත කියලා අසුරු කරන “විත්තාරෝපණ බලය.” කෙලෙස් කියන්නේත් ඒවෙයි. තත්තාව, ආකාච ඇලෙන ගැටෙන ස්වභාවය, ආරෝපණ බලය කියන්නේ දන සංණ අන්ත දෙකක් අතර දේශීලනයක්. ඔන්න ඔතන තමයි නොදුට ඕන ලිහාල පුමුල් මෙස දැකින්න සින.

සේරම තියෙනවා කියන සිතුව්ල්ලක් අපට ගොඩනගිල තියෙනවා, ඒක තමයි ආරෝපණය ‘කරන්ටි’ එක ඉත්තහාවය. ඒක තමයි සත්වය කියන්නේ. ඒක අවබෝධය තුළ වෙන්නේ, එහෙම දෙයක් හැති බවට අවබෝධයක් එනවා. ඒකට කියනවා ‘අනිතස සංජ්‍යාව’ කියලා. ඒක අවබෝධය තුළයි එන්නේ. අවබෝධයට එනව එහෙම දෙයක් හැ කියලා. දැන් ‘නිතස සංජ්‍යාවට’, අනිතස සංජ්‍යාව ‘ඉත්ථාවය’ මේකේ හැහැ. උප්පාද පක්දුක්දායති - වයෝ පක්දුක්දායති” “දීර්ත්ත් පක්දුක්දාතත්ත්ව පක්දුක්දායති” කියන්නේ දීර්යක් හැහැ. නමුත් ටේගය තුළ තිටිය වගේ විකක් දැනෙනවා ආරෝපණයක්. සත්ත්ව දැකිනකාට මේ තියෙනවා වගේ දැනෙන ආරෝපණය, අනිත් පැත්තට හැ කියන ස්වභාවය මත වෙනවා. විතකාට හම්බ වෙන්නේ හැ තියෙන දෙයක්. ඒක තුළ ආරෝපණය බිඳ වැටෙන වික තමයි නිවන් දැකිනවා කියන්නේ. ගින්න නිවෙනවා කියන්නේ ඕකමයි. ගින්න තමයි ආරෝපණය හැදෙන වික. ඒක නිවෙන වික නිවන් දැකිනවා. ඕක වෙන්නේ සත්ත්ව දැකිනකාට. මේක තමයි දැරූගනය කියන්නේ. ඕක පැහැදිලි වන්න ඕන හරියට ‘සත්ථානං විසුද්ධියාය’ කියන හොඳට ගුද්ධ වෙලා තියෙන්න ඕන, ඒකට කියනවා දැරූගන විශුද්ධිය කියලා. ‘දිටියි විසුද්ධිය’ කියන්නේ, ඒක හොඳට තියෙන්න ඕන. විතනින් තමයි සම්මා දිටියිට වන්නේ. විතන දෙයක් හැති බව දැකින වික. ඕන දැනුමක්.

රිට පස්සේ තමයි 3 වන ද්‍රව්‍යට වන්නේ. ප්‍රායෝගික පැත්තට හැරෙන වික. අරමුණක් තමයි දැකින්නේ. අනුස්ථ සියන්නේ අරමුණ ඇත්ත වීම. ගැ ගලා අතට ගලනවා. සිතුව්ල්ලේ තියෙන්නේ මොකක්ද, ඇත්ත වෙනවා. අන්න දැකිනවා මේක ඇත්තද බාහිර මේව තියෙනවාද? පුවුවක් බාහිර තියෙනවද? පුවුව කියන්නේ ගබ්ද - වර්ණ නම්, බාහිර පුවුවක් හම්බ වෙන්නේ හැ. ගබ්ද වර්ණ කියන්නේ සිතුව්ල්ලක්. තුන්වන ද්‍රව්‍ය බලන්නේ ඔන්න ඕක. ඕක බලනකාට ඕක දෙයක් වෙන්නේ හැ කියන්නේ කර්ම විපාක හම්බවෙන්නේත් හැ.

හතරවන ද්‍රව්‍ය වෙන කොට සිහෙන් පුවුවක් හම්බ වෙන්න හැ එනෙන්ට එනවා. බාහිර පුවුවක් කොහොවන් හම්බ වෙන්නේ හැ. ඒක සිතුව්ල්ලක් වෙනවා. ගබ්ද වර්ණ වෙනවා. පුවුව කියනකාට

ඇබිදයක්නේ, මොන්ටීසේරයේදී දාන්නේ ඒක ඇසට විර්ත්‍යයක්. ඇබිද, වර්ත්‍ය විකතු ව්‍යනහම විත්තයක්. වර්ත්‍ය ඇබිද ගන්ධ රස පහස සියල්ලටම විකතු වෙනවා ‘සම්පරිවිෂ්ඨ්‍ය’ වෙනවා, සිකට කියනවා පරිවිච සමුප්පාදය කියලා. පරිවිච සමුප්පන්හ වන වික, ‘මෙය අති කළේ මෙය වේ’ ‘වැළැයක්’ හැඳෙනවා. ඒ තමයි ආන්මය. ඒකමයි ආන්මය වෙන්නේ කියන වික තව ඉස්සරහ අදියරවලට විනවා. මේක ලිභාගන්හ කොට ඉස්සෙල්ලාම අපි හිතන දේවල් බාහිර නඩ. රීට පස්සේ ප්‍රායෝගික වන්න බලනවා අරමුණා දැකින්න.

රීට පස්සේ තමයි රීපාග අදියරට වන්නේ, සිතුවිල්ලට. රීපාගට සිතුවිල්ලටත් දෙයක් නඩ කියලා, රීට පස්සේ දෙයක් අපට අරමුණේ හමිඳ වෙන්නේ නඩ. ක්‍රියා සිත මතු වෙනවා ක්‍රියාවලිය. ඒකට හිමිකාරයෙක් නඩ. ආත්මයක් නඩ. මුල ඉදුන්ම මේක ක්‍රියාසිත මතුවෙන්නේ ක්‍රියාවලියක් විතරය මාගි සිත් එම සිත් සියල්ලගෙම, ඒකයි ‘කිරිය සිත්’ කියල කියන්නේ. ක්‍රියා සිත් කියල දෙයක් වෙන්නෙත් නඩ, කෙනෙක් හමිඳ වෙන්නෙත් නඩ. ඒක අනුපිළිවෙළකට යන්න සින. අනුපිළිවෙළට යන හිවන් මගක්, අනුපුබිඛ සික්ඩා, අනුපුබිඛ කිරිය, අනුපුබිඛ පරිපළා අනුපිළිවෙළන් හිවන් මගක් හිමි වෙනවා.

බාහිර සත්‍ය නොවන තතෙ, මෙතතෙ තමයි බලන්න සින. සිත දෙයක් නොවන ස්වභාවය. විතනට අපි කළබලවෙලා ගියෝගින් මේක පත්තියම් වෙන්නේ නඩ. ඒ හිසා තමයි මෙතෙන්ටම යන්නේ

- ★ බාහිර විතන දෙයක් නොවන ස්වභාවයම දැකින්න
- ★ සතියක් විතර බාහිර සත්‍ය නොවන බව දැකින්නා
- ★ රිගාව සතියේ සිත ඇත්ත නොවන ස්වභාවය දැකින්න
- ★ රිගාව සතියේ සිතේ දෙයක් නොවන ස්වභාවය දැකින්න

සති හතරක් යනකොට අපි බලන්නේ ආත්මයක් නොවන ස්වභාවයම දැකින්න. විතෙන්ට යන්න. හිමින් පරිස්සමින් ‘විතන විතන’ ‘යංහි යංහි’ කියලා. උදේ භැංටිපු වෙලාවේ ඉදාලා විකින් වික කියන්න සින. වෙලාවත් වික්කම උකපු දේ, අත්දුකපු දේ ප්‍රායෝගික වෙවිච දෙයක්.

බොරුවක් නෙවෙයි. අත්හැකපු දේසි කියන්නේ. ඇස්දෙක පියාගෙන මෙහෙතිවීමකින් උනදේ කියන්න 'රියැල්ටි' වගේ විකක්.

උපාසිකාව : අවසරයි ආර්යයන් වහන්ස. මම පාන්දර 3.31 ට අවදි වුනා. මම ඇදේ වාචි වෙලා හිටියේ. ආරාමය පිටුපස ගෙශේ සද්ධය මට ඇතුනා. ඒ ඇතුන් සේතු වික්ද්‍යාත්‍යාණයට කියලා මම දැනගත්තා. ඇත්තටම ඒ සද්ධය මට ඇහෙන්නේ කතාවන්, සද්ධේ ඇහෙන කොට බාහිර දෙයක් නොවෙයි මගේ සිතමයි කියලා මම දකිනවා ආර්යයන් වහන්ස.

ආර්යයන් වහන්ස : කතන්දරයක් නෙවෙයි මේ අහන්නේ හිත දැකපු වික, විකින් වික කියන්න 3.31 ට ඇහැරැනා, වතුර පාරෝ සද්ධය ඇතුනා. ඒක සේතු වික්ද්‍යාත්‍යාණයෙන් බව සිහියට හසු වුනා. ඒක මහෝ වික්ද්‍යාත්‍යාණයෙන් ඇලේ සද්ධය බව සිහියට ආවා. විහෙමන්.

උපාසිකාව : විහෙමයි. මොනාරු ඉන්නේ ඒ පැත්තේ. මට මොනාරු කිසේහන සද්ධේ ඇතුනා.

ආර්යයන් වහන්ස : සිතුවිලි ගොඩික් දාජ්නේ නැතුව දකින දේම කියාගෙන යන්න සින ඔරලෝසුවේ බිටිට යනව වගේ. තව සද්ධයක් ඒ වෙලාවේ ආවා. ඒක සේතු වික්ද්‍යාත්‍යාණය කියලා තේරෙනා, මොනාරු කියලා මහෝ වික්ද්‍යාත්‍යාණයන් ආවා. ඔය වික වික වීවා කියවන්න යන්න විපා. ඔබතුමිය උපසර්ග පද දානවා. විතකොට ඒක රියලටි වෙන්නස. විතකොට ඒක දකින්නේ කොහොමද? කොහෙන්ද? දකින දේට සිහිය තියා ගන්න සින.

උපාසිකාව : ඇදෙන් බහිනවා කියලා සිතුවිල්ල ආවා. කාය ප්‍රසාදයෙන් සංඛ්‍යාවක් ආවා. කාය ප්‍රසාදය ක්‍රියාත්මක වුනා. ඇදෙන් ධිමට බහිනවා. කකුලට දැනුනා පොලටේ සිතල බව. ඒක සිතල බව හඳුනාගත්තම විය කාය වික්ද්‍යාත්‍යාණය බව හඳුනාගත්තා.

ආර්යයන් වහන්ස : ඇදෙන් බහින්න කියලා සිතුවිල්ලක් ආවා. ඇදෙන් බැස්සා කාය ප්‍රාසාදය සංඛ්‍යාවක් ආවා කකුල් ඇදෙන් පහළට තිබිබා. සිතල තද ගතියක් දැනුනා. ඒක කාය ප්‍රාසාදය කියලා

දැනගත්තා. කෙටියෙන් යන්න. අප හිතට ආප්‍ර වික්ද්‍යාත්‍යාණ ටික විතරයි බලන්නේ.

උපාසිකාව : සක්මන් කරන්න අදහසක් ඒ මනෝ වික්ද්‍යාත්‍යාණයට, කාය වික්ද්‍යාත්‍යාණය ක්‍රියාත්මක වුනා. පොළවේ තද ගතිය කාය වික්ද්‍යාත්‍යාණයට දැනුනා.

ආර්යයන් වහන්ක : සක්මන් කරන ඕන කියලා මනෝ වික්ද්‍යාත්‍යාණයට අදහසක් ආවා. කාය වික්ද්‍යාත්‍යාණය ක්‍රියාත්මක වුණා සක්මනට ගොමු වුණා. අත්දැකපු වික්ද්‍යාත්‍යාණ ටික කිවිව නම් ඇති. මේ විද්‍රෝහනා භාවනාව සිද්ධ වන්නේ, මේ සිත ර්ංගාව සිත දැකපු ආකාරය 'විතන විතන', 'යංහී යංහී තතු තතු විපස්සති' කියන තැන. අරමුණා මේකයි මේකයි කියන්නේ ශේෂව. කොහොමද සක්මන කරන ආකාරය 'මසවනවා තබනවා යවනවා' කිවිවාත් සමතය කියලා කිවිවා. විහෙම දෙයක් නෙවෙයි මෙතන තියෙන්නේ. මෙතන විද්‍රෝහනාවක් වෙනවා. ඒ බාහිර ඇත්ත කර ගන්නේ නැති විකක්, විහෙනම් මේක සිත බව දකින විකක්. ඇවිදින කොට තද ගතිය කාය වික්ද්‍යාත්‍යාණය කියලා දකිනවා. රට අමතරව වට්ටිට ජේනවා නම් ඒක වක්බු වික්ද්‍යාත්‍යාණය කියලා දකිනවා. සද්ධ ඇහෙනවා නම් වතුර පාරේ සද්ධය වේක සේත් වික්ද්‍යාත්‍යාණය කියලා දකිනවා. සීතලන් විහෙම දැනුන නම් ඒක කාය වික්ද්‍යාත්‍යාණය කියලා දකිනවා. සක්මන දිගටම සිද්ධ වෙනවා. ඒකේ බාහිර ඇත්ත වෙන්නේ නෑ වේක තැනක වත්.

වේ සක්මන කරගෙන යනකොට ඒ ක්‍රියාවට හිමිකාරයෝ හමිඩ වෙන්නේත් නඩ. ඇවිදින විකත් දැනෙන්නේ නඩ. නමුත් ඒක සිතුවාත් විතනට විනවා මහසිකාරයක් මේක තද ගතිය කියලා. ඒක හිතුවේ නැත්තම් වේකත් විකක් වෙලා යනකොට වේකත් මගැරලා යනවා.

වේක අප තව ඉස්සරහට කඩා කරමු සිතින් මිදෙන තැන්දී.

උපාසිකාව : කුස්සියට යන්න ඕන කියලා මනෝ වික්ද්‍යාත්‍යාණයෙන් සංඝාව විනවා. රට පස්සේ කුස්සියට යනවා. කැද භදන්න ඕන කියලා උදේට මනෝ වික්ද්‍යාත්‍යාණයෙන් ආවා. මුවිටියක් ඕන කියලා මනෝ වික්ද්‍යාත්‍යාණයෙන් ආවා.

ආර්යයේ වහන්ස : වක්‍රු වික්ද්‍යාත්‍යායෙන් දිගාව දැකිනවා ජේනවා, කාය වික්ද්‍යාත්‍යායෙන් අැවිදිනවා කියන වික වෙනවා. වක්‍රු වික්ද්‍යාත්‍යායට ජේනවා හැඩතලේ, මහෝ වික්ද්‍යාත්‍යායෙන් කුස්සිය කියලා හඳුනගන්නවා කුස්සියට යන වික සිද්ධවෙන ආකාරය. මහෝ වික්ද්‍යාත්‍යායෙන් කැද හඳුන්න සින කියලා සිතක් පහළ වෙනවා, කාය වික්ද්‍යාත්‍යායෙන් ඒ කැද හඳුන විකට ක්‍රියාත්මක වෙනවා මහෝ වික්ද්‍යාත්‍යායෙන් මුරියක් සින කියලා ආවා. වක්‍රු වික්ද්‍යාත්‍යායට ජේනවා හැඩතලය, කාය වික්ද්‍යාත්‍යායේ මුරිය ගැනීම සිද්ධ වෙනවා. මහෝ වික්ද්‍යාත්‍යායෙන් විනවා වතුර දූන්න සින කියලා, වක්‍රු වික්ද්‍යාත්‍යායට හසුවෙනවා හැඩතලය කාය වික්ද්‍යාත්‍යායෙන් වැප් වික අරන වික, සේත වික්ද්‍යාත්‍යායට හසුවෙනවා වතුර වැවෙන ගබඳය, වක්‍රු වික්ද්‍යාත්‍යායට අනුවෙනවා වතුර පිරෙන වික, මහෝ වික්ද්‍යාත්‍යායට විනව දැන් ඇති කියලා. කාය වික්ද්‍යාත්‍යායෙන් වැප් වික වහන වික. මහෝ වික්ද්‍යාත්‍යායෙන් විනවා ලිපේ තියෙනවා. වක්‍රු වික්ද්‍යාත්‍යාය දැකිනවා ලිප තියෙන වික, කාය වික්ද්‍යාත්‍යායෙන් තියෙන වික සිද්ධ වෙනවා. මේ ආයතන ටික හොඳින් දැකිනවා නම් කෙහෙක් නැති බව, ආත්මයක් නැති බව, රෝබෝ කෙහෙක් වගේ ක්‍රියාවලියක් විතරයි කියන වික, රාග, ද්වේශ, මෝහ පනවන්න බං. රාග, ද්වේශ, මෝහ ආව නම් මහෝ වික්ද්‍යාත්‍යායට, ඒක සිහියට හසු වෙනවා.

මේ වැඩ පිළිවෙළ ඔස්සේ යනොට මේ විද්‍රෝහනා ඩුරය ඔස්සේ යනොට ‘විතන විතන’, ‘යාංහි යාංහි තතු තතු විපස්සති’ විතන විතන දැකිනොට, විතන විද්‍යුත්න් නුවනාට හසුවෙන කොට මෙතන කිසිම තැනක අපට මොකක්වත් හම්බ වෙන්නේ නං. ක්‍රියාවලියක් විතරයි රෝබෝ වගේ, සෙනසස් වික වැඩ කරනවා විවිචිතයි. ගාටා කියන විකන් ක්‍රියාවලියක් වෙනවා කටඩාබ්ලින් කියන නිසා. මෙහෙහි කලොත් විතරයි ඒක වන්නේ. සිතක් විදියට තමයි මහෝ වික්ද්‍යාත්‍යායෙන් වන්නේ. අන්ධින කොට, ඒක ඔහේ වෙනවා කරන කෙහෙක් නං. ක්‍රියාවලියක් විතරයි. ගාටා කියන කොට, අතු ගාන කොට, මේ හැම තැනම අපට හම්බවෙන්නේ ක්‍රියාවලියක් විතරයි. ක්‍රියා සිතක් හම්බ වන්නේ, තමන්ට තමන් අතිම් වෙලා වගේ සිස්ටම් විකක් විතරයි. කොහොත් මෙතන පනවන්න කෙහෙක් නං. ආත්ම කට්ටවක් නං. සෙනසස් විකක් වැඩ

කරනවා ව්‍යුවරදී. මෙහෙති කරන කොටත් සමාධිමත් ගතියක් විනවා, ක්‍රියාවලියක් විතරදී වගේ විකක් කිය ගන්න බැරි. සැබෑම විදුර්ගනා සමාධිය මතු වෙනවා.

'විදුර්ගනා සමාධිය තුළ කවුරු බැහැනත් ක්‍රියාවලියක් විතරදී. හැම එකම ක්‍රියාවලියක් විතරදී. සංඛ්‍යා සංඛ්‍යා සම්පූර්ණ' සිද්ධ වෙනවාහේ කම්මුහනේ පළවෙනි තැනින්ම ඒක වෙනවාහේ. 'බුද්ධ ස්වභාවය' කියන්හේ ක්‍රියාවලිය. නිමිකාරයෙක් හඳ, ආත්මයක් හඳ, සත්වයෙක් හඳ, පුද්ගලයෙක් හඳ, සත්ව පුද්ගල දැඩ්දියෙන් මිශ්‍රණ අත්දැකීමක් අත්දැකිනවා. මේ විදුර්ගනා බුරය තුළ ඒක හම්බ වෙනවා. ඒ නිසා තමයි අපි කිවිවේ ලෞකෝත්තර සිත් මේ මහා කුසල් අටෝ තියෙනවා. අට මහා කුසල් වල තියෙනවා. මොනවද ඒ, මාගී සිත් 4 දී එම සිත් 4 දී. ඒවා කිරිය සිත්. ඒවාගේ කරම විපාක පනවන්න බං. ප්‍රායෝගිකව අත්දැකින්න ලැබෙනවා, ප්‍රත්‍යාශ වෙනවා, සාත්දිරියික වෙනවා, විශ්වාසයක් ඇදහිල්ලක් නොවෙයි. සාංදිවිධික අකාලික ඒහිපස්සික පව්‍යුල්පන්න ධර්මයක් හමුවෙනවා.

තෙරැවන් සරණය !

කරවන්නෙක් කරන්නෙක් නැති ත්‍යායින හඳුනා ගනීමු

ආර්යයේ වහන්ස : උදෑසන දානෙ වුපුදුන තැන සිට ඉදිරිපත් කරමු. විතැන් සිට විතින් වික හිමිහිට පැහැදිලි කරන්න යින. අපි සාකච්ඡා කරන්නේ බාහිර ඇත්ත තොටින වික පළවෙනි ද්‍රව්‍ය.

මෙහෙතින් වහන්ස : මුලින්ම පාත්තරේ දකිනවා වක්බූ වික්ද්‍යාත්‍යාණයන්, පාතුය අල්ලන විකට කාය වික්ද්‍යාත්‍යාණය, පාත්තරේ අතට ගන්න කොට තද ගේග ඒක කාය වික්ද්‍යාත්‍යාණය, පාතුය අරගෙන විඩිනකොට කකුලට දැනුන පහස, ඒකත් කාය වික්ද්‍යාත්‍යාණය.

ආර්යයේ වහන්ස : 'පාතුය අතට ගන්න' කියලා මතේ වික්ද්‍යාත්‍යාණයන් වින්න යින, රෝ පස්සේ වක්බූ වික්ද්‍යාත්‍යාණයන් දකින වික. මතේ වික්ද්‍යාත්‍යාණයන් පාතුය කියලා වින වික, කාය වික්ද්‍යාත්‍යාණයන් පාතුය අතට ගන්න වික. විධින් වික කියවෙන්න යින. වේගය වැඩි කරන්න විපා. මුලින් මේක දැනගන්න යින මොකක්ද මෙතන වෙන්නේ කියලා. ඒ නිසා හිමින් හිමින් යන්න යින. රෝපුගට ඉදිරියට යන වික හේදී?

මෙහෙතින් වහන්ස : විහෙමයි. විඩින්න කියලා මතේ වික්ද්‍යාත්‍යාණයන් සංයුත දෙනවා, කාය වික්ද්‍යාත්‍යාණයන් විඩිනවා පේනවා වක්බූ වික්ද්‍යාත්‍යාණයට, මතේ වික්ද්‍යාත්‍යාණයන් දැනගන්නවා 'කටිටිය දානේ බෙදන්න' ඉන්න බව. කාය වික්ද්‍යාත්‍යාණයන් දානෙට වැඩිම කරදීදී වක්බූ වික්ද්‍යාත්‍යාණයට පේනවා. මතේ වික්ද්‍යාත්‍යාණයන් විනවා බත්, ව්‍යාංජන, පොල්සම්බෝල කියලා. උපාසිකාව දානේ පිළිගන්වනවා. අවශ්‍ය

ප්‍රමාණය බෙදුද්දී මතේ වික්‍රේතුණයෙන් විනවා දැන් ඇති කියලා. කාය වික්‍රේතුණයෙන් අතින් වහනවා. දාන ගාලාවට වධින්න කියලා මතේ වික්‍රේතුණයෙන් විනවා. වක්‍රූ වික්‍රේතුණයෙන් දැකිනවා දාන ගාලාව, කාය වික්‍රේතුණයෙන් වැඩම කරනවා. මතේ වික්‍රේතුණයෙන් විනවා දැන් වාඩිවෙන්න කියලා, කාය වික්‍රේතුණයෙන් වාඩිවීම සිද්ධ වෙනවා. පාත්තරේ අතේ තියාගෙන මතේ වික්‍රේතුණයෙන් වින්නේ ප්‍රත්‍යවේෂ්‍යාව.

ආර්යයන් වහන්ස : වක්‍රූ වික්‍රේතුණයෙන් දැකිනවා, ඇති කියලා, මතේ වික්‍රේතුණයෙන් විනවා. අතින් වහන වික ඉබේ සිද්ධ වෙනවා. මේ සිද්ධිය වෙන ආකාරය සිහියට අසුවෙත්ම මතේ වික්‍රේතුණයෙන් විනවා වාඩිවෙන්න කිරීන වික, වක්‍රූ වික්‍රේතුණයෙන් දැකින වික වෙනවා වාඩිවෙන තැන, කාය වික්‍රේතුණයෙන් වාඩිවෙනවා. මතේ වික්‍රේතුණයට විනවා ප්‍රත්‍යවේෂ්‍යාව කරන විත්තය පහළ වෙනවා. ඒක මතේ වික්‍රේතුණයට විනවා, මතේ වික්‍රේතුණයට වින්නේ සිතුවිල්ලක් විදියට. විතකොට ඒක මෙහෙති කිරීමක් වෙනවා. කියනවා වශේම මෙහෙති වෙනවා නම් හොඳයි සිතුවිල්ලක් විදියට. මේ මොහොතේ මෙහෙති කරන ස්වභාවයෙන් තියෙන්න සින. පෘථිග ජන ස්වභාවය තුළ තියෙන්නේ කතාවක් බව. නමුත් විදුරුගනාවේ භාවනා ස්වභාවයෙන් තියෙන්නේ කමටහනක් තියෙන්නේ, ඒක අස්සේදෙක තියාගෙන මෙහෙති වන්න සින භාවනාවක් වශේ. මෙහෙතින් වහන්සේලට වශේෂයි. රේඛ ද්‍රව්‍යයෙහි භාවනාමය සමාධි ස්වභාවයක් විනවා. දානෙ වළඳන මොහොතේදී දෙතිස් කතා පැත්තට හැරෙන්න විනවා. සිහියක් වික්‍රේතුණයෙන් විත්ත ඒකාග්‍රතාවය පිහිට්වා තියෙනවා උේන්නේ නැති විනාට. ඒක තුළ ක්‍රියාසිත් තමයි හමුවන්නේ.

මෙහෙතින් වහන්සේ : මතේ වික්‍රේතුණයෙන් විනවා අත සේදුන විකට අත දාන්න කියලා, වක්‍රූවෙන් දැකිනවා, කාය වික්‍රේතුණයට අත සේදුන කොට පහස දැනෙනවා.

ආර්යයන් වහන්ස : මතේ වික්‍රේතුණයෙන් විනවා අත සේදුන්න කියලා, වක්‍රූ වික්‍රේතුණයෙන් දැකිනවා වතුර වික. කාය වික්‍රේතුණයෙන් අත දාන විකයි වෙන්නේ. සේදුනවා කියල හිතුවොත් සිතුවිල්ලක්, මතේ වික්‍රේතුණයෙන් වින්නේ, ඒක දැන් හිතල ඉවරයි. කාය වික්‍රේතුණය

අත කේප්පයට දාන වික, සේදන ක්‍රියාවලිය. වික ක්‍රියාවලියක් ඒකට විත්තයන් නෑ. ඒක ක්‍රියාවලියක් අත සේදන වික ක්‍රියාවලියක්. මේ හැමතැනම ක්‍රියාවලියක් වෙන්නේ මේක හරියට බැඳුවාත් තමයි.

මෙහෙතින් වහන්ස : රේපගට මනේ වික්ද්කුතාත්‍යායෙන් සංඝාව විනවා දානේ වළඳුන්න කියලා.

ආර්යයන් වහන්ස : මනේ වික්ද්කුතාත්‍යාය කියන කොට ආය සංඝාව කියල කියන්න විපා. සංඝාව නිසයි වික්ද්කුතාත්‍යාය හට ගන්නේ. වික්ද්කුතාත්‍යාය කියලා ආය සංඝාව කියලා කියන කොට ඒක ගැලපෙන්නේ නෑ. ඔය සංඝාවමයි වික්ද්කුතාත්‍යාය වෙන්නේ. වේදනා සංඝා සංඛාර වික්ද්කුතාත් නේ. සංඝාව නැතුව වික්ද්කුතාත්‍යායක් නෑ. ආය සංඝාව කියලා වික්ද්කුතාත්‍යාය කියලා කියනවා කියන්නේ ධර්මය දන්නේ නෑ කියන විකයි.

මෙහෙතින් වහන්ස : රේට පස්සේ වක්බූ වික්ද්කුතාත්‍යායෙන් දැකිනවා ව්‍යංජන. කාය වික්ද්කුතාත්‍යායෙන් ව්‍යංජන රික රික අරගෙන අනනවා. ඒක කාය වික්ද්කුතාත්‍යාය.

ආර්යයන් වහන්ස : විතන වැඩ ගොඩයි. වක්බූ වික්ද්කුතාත්‍යායට පේනවා මනේ වික්ද්කුතාත්‍යායට හසු වෙනවා බේංචි ව්‍යංජන. වක්බූ වික්ද්කුතාත්‍යායට පින්තුරය වින්නේ, මනේ වික්ද්කුතාත්‍යායට වර්ග රික විනවා. රේට පස්සේ කාය වික්ද්කුතාත්‍යායෙන් කටට දාන වික සිද්ධ වෙනවා. ඒක දැනගෙනයි වෙන්නේ. මනේ වික්ද්කුතාත්‍යායෙන් දැනගෙන වෙන්නේ ඒක.

- ★ ආහාරයට ආසාවක් ගිෂ්ඨවතක් ආව නම්, ඒකත් මනේ වික්ද්කුතාත්‍යායට විනවා. හැඩයි ගොඩක් වෙලාවට කමටහනේ හරියට ඉන්න කොට ඒක වින්නේ නෑ.
- ★ මොකද ඔය ප්‍රත්‍යාවේශ්‍ය වාක්‍ය කිවිව කියලා සිතුවිලි වින වික නවත්වන්න බැං. ඒක පුරුදු වුනොත් විතරයි ඒක විහෙම වෙන්නේ නැත්තේ.

- ★ පුරුද්දරට රේට පස්සේ දියුණුවක් වෙනකොට මුකුත් වින්නේ නං. ගිපු භාවය ආවත් ඒක ගිපු භාවයක් වෙන්නේ නං.
- ★ සිතක් පහළ වෙනවා මේක තොදුසි කියලා, රසයි කියලා. හැඩැයි ගිපු බවක් ප්‍රේත බවක් වින්නේ නං. ඒක දියුණු වුනාට පස්සේ වින්නේ නං.
- ★ ඔය ආහාරයට තියෙන ගිපු භාවය වින්නේ නං මේ ධර්මය තුළ ආර්යයන් වහන්සේ කියන විදියට පුරුදු වන අයට. ආර්යයන් වහන්සේ කියන විකේ මොකු ගැහුරක් තියෙනවා.

වේක සාමාන්‍ය ක්‍රියාවලියක් විතරයි වින්නේ. ඔහො වික්ද්‍යාත්‍යාගයට විනවා ව්‍යුහය උග්‍රීයා වින්නේ ඔහො සිද්ධි වින්නේ අනන වේක, කටටදාන වේක, කන වේක. තීතුවෙත් මහො වික්ද්‍යාත්‍යාගයක් විදියට සිතුවීල්ලක් වෙනවා. වැහෙම නැත්ත්ත්ම් තමන්ගේ සිහියට හසුවෙනවා ඒක සිතුවෙ නං කියලා. රේට පස්සේ දැන් ඇති කියලා හිතෙනවා කියයි ප්‍රමාණවත් වෙනකොට දැන් ඇති කියලා, මහො වික්ද්‍යාත්‍යාගයන් විනවා ඇති කියලා. අත සේදුන්න කියලා මහො වික්ද්‍යාත්‍යාගයන් විනවා.

මෙහෙතින් වහන්ස : දැන් දාහො වලඹල ඉවරයි.

ආර්යයන් වහන්ස : දාහො වලඹල ඉවරයි කියලා කතන්දර කියන්න බං. වික්ද්‍යාත්‍යාගයට වන වේක විතරයි කියන්න ඕන. සිත විතරක් පහල වෙන වේක කතා කරන්නේ. ඇති කියලා නම්, ඇති කියලා විත්තයක් පහළ වෙනවා. හැමතැනම මේ පෙන්නන්නේ 'තතු තතු විපස්සති කියලා'.

විද්‍රෝහා භාවනාවේ ඒ විත්තය ඒ විත්තය දැකින විකක්. විත්තය දැකින කොට දිගට කතන්දර කියන්න බං. දිගට කියනකොට භාවනාට වෙන්නේ නං. වක්බූ වික්ද්‍යාත්‍යාගයන් දැකිනවා අත හෝදන වේක, කාය වික්ද්‍යාත්‍යාගයන් ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා.

මෙහෙතින් වහන්ස : පාත්තරේ සේදුන්න කියලා මහො වික්ද්‍යාත්‍යාගයන් විනවා. වක්බූ වික්ද්‍යාත්‍යාගයන් දැක්කා, හැඟීමින වේක යන වේක ක්‍රියාවලියක් විදියට වෙනවා. මහො වික්ද්‍යාත්‍යාගයන් විනවා

පාත්තරේ තියන්න කියලා, වක්මු වික්ද්‍යාත්‍යායෙන් දැකිනවා. කාය වික්ද්‍යාත්‍යායෙන් ක්‍රියාව සිද්ධ වෙනවා.

කාල සටහනට අනුව උපගර තිබුණා ධර්මය මෙහෙහි කරන්න. ඉන්පසු සක්මන් කරන්න කියලා විත්තයක් පහළ වෙනවා. වක්මු වික්ද්‍යාත්‍යායෙන් දැකිනවා සක්මන් කරන තැන කාය වික්ද්‍යාත්‍යායෙන් සක්මන් කරන තැනට යනවා. දැන් සක්මන වෙනවා, ක්‍රියාවලියක් විදියට සක්මන වෙනවා. සද්ධෙද ඇඟෙනවා. සේත වික්ද්‍යාත්‍යාය කියලා දැනගන්නවා.

ආර්යයන් වහන්ස : කාය වික්ද්‍යාත්‍යාය කියලා ගන්න කොට සිත පැත්ත බව දැකින්න සින. කාය වික්ද්‍යාත්‍යාය කියලා එන්න බං. සිහියට හසු වන්න සින. බාහිර කියලා දමන්න බං. කමටහන දැන් දැකින්න සින. තද ගතිය හර ඒක බාහිර කියන තැනීන්, සිත පැත්තට දැකින පැත්තට මෙහෙහි වීමක් තියෙන්න සින. කම්ත් කිවිවනේ සද්ධියක් වෙනවා කියලා. සද්ධෙද වින වික බාහිරන් නෙමෙයි. තවමත් තියෙනවා නෙමෙයි ඒක තමන්ට මෙහෙහි වෙන්නන් සින. සේත වික්ද්‍යාත්‍යාය පැත්තට වින්න සින සද්ධියක් ඇඟෙන වික. ඒක සිත පැත්ත බව මෙහෙහි වෙන්න සින, බාහිර නොවන බව මෙහෙහි වෙන්න සින. සද්ධිය ඇඟෙන කොට බාහිර නෙවෙයි, සේත වික්ද්‍යාත්‍යාය කියනකොට සිත බව සිතිවෙන්න සින. සේත වික්ද්‍යාත්‍යාය කිවිවම සිත පැත්ත බව මෙහෙහි වීමක් අවශයි. දැන් කමටහනේ ඉන්නේ.

තද ගතිය තියෙන කොටත් සිත පැත්තම දැකින්න. කාය වික්ද්‍යාත්‍යාය කියන්නේ බාහිර නෙමෙයි. තද ගතිය පොළවේ නෙමෙයි. කකුලට දැනෙන්නේ, සිත පැත්තට වින්නේ. සක්මන් කරදේද සුවිශේෂ දේවල් කියන්න. සක්මන කියන්නේ ඇවිදින විකක් නෙවෙයි. ආයතන හය දැකපු ආකාරයන් තියෙනවා හම් කියන්න. මොනම හර සිතිවිල් පහල වුනා හම් කියන්න.

මෙහෙනින් වහන්ස : සක්මන කරන විට සේත වික්ද්‍යාත්‍යායට ඇඟෙනවා, මනෝ වික්ද්‍යාත්‍යායෙන් දැන ගන්නව ලේනෙක් කැ ගනන්නේ කියලා.

ආර්යයන් වහන්ස : මහෝ වික්ද්‍යාත්‍යාචාර වින්නේ ලේඛනක් කියන වික, වචනගෙන් කියනකාට විහෙම ගියාට වින්තය දැකින්න සින මේ ලේඛනක් කියන වික.

මෙහෙතින් වහන්ස : දැන් ඇති කකුල රැඳෙනවා කියලා මහෝ වික්ද්‍යාත්‍යාචාර විනවා.

ආර්යයන් වහන්ස : වේදනාවක් විනවා කාය වික්ද්‍යාත්‍යාචාර, ඒ කාය වික්ද්‍යාත්‍යාචාර කකුලේ වේදනාව දැනෙන්නේ. ඒ නිසා මහෝ වික්ද්‍යාත්‍යාචාර විනවා ඇති කියලා සිතුවීල්ලක්. ඒ නිසා අන්ත අදහස වෙනස්විනවා දැන් වාඩිවෙන්න සින කියලා.

මෙහෙතින් වහන්ස : වක්බූ වික්ද්‍යාත්‍යාචාර ජේනවා වාඩිවෙන තැන. මහෝ වික්ද්‍යාත්‍යාචාර විනවා, වාඩිවෙන තැන කියලා විනවා. කාය වික්ද්‍යාත්‍යාචාර වින්නේ වාඩි වෙනවා.

ආර්යයන් වහන්ස : වාඩි වෙනවා කියන වික ක්‍රියාවලියක් විදියට වෙන්නේ, කාය වික්ද්‍යාත්‍යාචාර සිද්ධියක් විදියට වෙන්නේ කකුල් ලෙක නවල වාඩිවෙන වික. ආහාර වලඳන කොටන් ක්‍රියාවලිය විදියට එන්නේ, ඔය බලනකාටන් ඒකත් ක්‍රියාවලියක් විදියටයි. හැමතැනම ක්‍රියාවලියක් තියෙන්නේ. කෙනෙක් පුද්ගලයෙක් ආත්ම කරාවක් හම්බ වන්නේ නඩ. ඒක මෙහෙනි වන්න සින. වික්ද්‍යාත්‍යාචාර. වික්ද්‍යාත්‍යාචාර කියලා ආයතන වික්ද්‍යාත්‍යාචාර දැකිනවා වගේ, මේ ක්‍රියාවලියක් කියන එකත් මෙහෙනි වන්න සින සිහියට හසුවන්න සින. සිහියක් සකස්වෙන්න තියෙනවා. ඒ යෝනිසේමනසිකාරය තියෙන්නේ සින. මෙතන ක්‍රියාවලියක් මෙතන කෙනෙක් නැති බවට සිහියක් තියෙන්න සින. විවිධ කම්ටහන් ඉන්නව වෙන්නගේ. කළඹලෙන් යන විකක් හෙවයි. ඒ හැම තැනම ගබියක් විනකාට වටපිට බලනකාට කකුලට දැනෙන තද ගතිය, ලොකු භාවනාවක් වෙනවා. මේ විදුර්ගණ භාවනාව. ඔය සක්මත තුළ. විදුර්ගණ භාවනාවට විගාල රැකුලක් මේ සක්මත කියන වික. පර්යාංකය සමටයට බරයි. සක්මත සම්ප්‍රේණායෙන්ම විදුර්ගණ දුරයට බරයි. ඒක හඳුනා ගන්නත් සින.

ගිහි ගෙදර ඉන්න අය පොඩී ඉඩක හරි සක්මන කරන වික වටිනවා. ගෙවල්වල ඉන්න අය පැයක් නම් පැයක් කියලා සටහන් කරන්න. පොතක් තියාගෙන සටහනක් දමන්න. සක්මන කියලා දමන්න. මොකක්ද කියලා දමන්න, බාහිර ඇත්ත නොවන කමටහන කියලා. ගිහි පිටිතය තුළ ඔයාලට පුලුවන් ඒ කටයුත්ත කරන්න. පැයක් විතර සම්පූර්ණයෙන්ම ඔය විදියට වින වින සිත දැකින්න ඕන. ඊට පස්සේ අවසාන වුන වෙලාව කියලා දාන්න. ඒ වෙලාව තුළ ක්‍රියා සිතක් තමයි පවත්වා ගෙන යන්නේ.

- ★ කර්මස්ථානය තුළ ක්‍රියා සිතක් තමයි පවත්වා ගෙන යන්නේ.
- ★ ක්‍රියා සිතක් සිනකමින් පවත්වා ගෙන යනවා නෙමෙයි, මෙහෙහි කිරීම තුළ පුහුණුව තුළ ක්‍රියා සිතක් තමයි හටගන්තේ දිගටම.
- ★ සිතුවිලි පහල වුනත් ඒකත් ක්‍රියාවලියක් විදියටයි යන්නේ.
- ★ අසට දැක්කත් ඒකත්ත ක්‍රියාවලියක් විදියටයි.
- ★ මොනම හරි සද්ධයක් අසුනත් ඒකත් ක්‍රියාවලියක් විදියටයි වෙන්නේ.
- ★ ආයතන පහෙන් මොන ආරම්මනය ආවත් වී අරමුණ දෙයක් වෙන්නේ නං. ක්‍රියාවලිය විතරයි වෙන්නේ.
- ★ ක්‍රියාක් සිද්ධ වුනත් විතන ක්‍රියා සිතක් තියෙන්නේ. බාහිර දෙයක් වෙන තැනට යන්නේ නං.
- ★ දෙයක් නොවන කමටහනේන් ඉන්නේ. මේ හැමතැනම ආත්මයක් නම්බ වන්නේ නං රෝබෝ වගේ.
- ★ කමටහනේ විදියට භාවනාව හඳුනාගන්න සින 'යංහී යංහී' 'විතන විතන සිත දැකින' විපස්සනා බණික සමාධිය මේ විදියට දැකිනවා
- ★ මෙතන සමාධිමත් ගතියක් තියෙනවා, මෙතන වින්ත්කීගාග්‍රතාවයක් තියෙනවා. සිත විසිරෙන්නෙන් නං.
- ★ විදුරශනායානියෙක් කොහොමද බිජිවේල්නේ කියන වික මෙතතින් දැකින්න සින. මේක ප්‍රායෝගික පැත්තක්.

- ★ මෙතතින් ක්‍රියා සිත දැකින්න පුළුවන්. මොකක්ද කර්ම විපාක නැති බව සිහිටිය අසු වෙනවා. ප්‍රතක්ෂ වෙනවා කිරිය සිත්.

ගිහි පැයට වෙළාවක් වෙන්කරගෙන උදේ 8.00 සිට 9.00 දක්වා පැයක් හරි පුළුවන් වෙළාවක් දාලා හරි ඒ වෙළාවේ ඒ පැය හරි වෙන්කරගත් වෙළාවේ විය මේ කමටහන් හිටියෙන්, වියාට කර්ම විපාකයක් නෑ. කිරිය සිත් පහළ වෙනවා. ගෝගාවචර භූමියේ ගිහි පැවිදී ජේදායක් නෑ. ගිහිවතද මේ පැවිදී වතද කිසිම දෙයක් අභාළ නෑ. ක්‍රියා සිතක් පහලවෙනවා. මේ තිසා තමයි පොතක් පාවිච්ච කරන්න කිවිවේ. ඕනම කෙහෙක්ට ද්‍රව්‍යේම යන්න අමාරුවක් තියෙන්න පුළුවන්. ඒක පැක්ටිකලේ වෙන්නේ නැහැ. ඒක තිසා තමයි සීමාවක් තිරණය කරගන්න කිවිවේ. උදේ 8.00 නම් 8.00 කියලා මාක් කළා, 9.00 වෙනකම් පැයයි. මේ විදියට විදුරුණනා සමාධියේ ඉන්න ඕන.

ක්‍රියා සිත දැකින්න ඕන.

කර්මස්ථානය දැකින්න ඕන.

විදුරුණනා සමාධිය ඒකේ තියෙන බව

ක්‍රියාකිත අත්දැකින්න ඕන ආත්මයක් නැතිබව

එ වගේම සිහියට මේ සියලුම අසුවෙන්න ඕන දෙයක් නොවන බව.

මේ විදුරුණනා භාවනාව කරන්න ඕන. උදේ පටන් ගැනීම 8.00 ට අවසානය 9.00 ට. හවසත් පුළුවන් නම් 3.00 කියලා මාර්ක් කරන්න විදුරුණනා සමාධිය බාහිර ඇත්ත නොවන කමටහන මියන්න. 4.00 වෙනකොට අවසාන කරන්න. මේක බොහෝම විටිවී නැමෝවම.

තෙරුවන් සරණයි සියලු දෙනාටම.

ඩුද්ධේරාත්පාද ධර්ම ග්‍රන්ථ සංස්දය මූලණාය කරන වීම ධර්ම ග්‍රන්ථ සඳහා ඔබටත් දායක විය හැක.

ඩුද්ධේරාත්පාද ධර්ම ග්‍රන්ථ සංස්දය

ගිණුම් අංක : 106161005988

ඛෙවුව : සම්පත් ඛෙවුව

ශාඛාව : බත්තරමුල්ල

ඩුද්ධේරාත්පාද ආරණ්‍ය සේනාසන කටයුතු වෙනුවෙන් දායක වමට දැන් ඔබටත් අවස්ථාව උඩ වී ඇත.

ඩුද්ධේරාත්පාද ධර්ම ග්‍රන්ථ සංස්දය

ගිණුම් අංක : 100800597511

ඛෙවුව : ජාතික ඉතිරි කිරීමේ ඛෙවුව

ශාඛාව : බත්තරමුල්ල

කුසට අහරක් හිතට සරණක් යන තේමාව යටතේ අසරනායින්ට පිහිටි වීම උදෙසා මෙම සත්කාරය දියත් කර ඇත. ඒ වෙනුවෙන් ඔබටත් දායක විය හැක.

මෙත්මල් අරණ සමාජ සේවා පදනම

ගිණුම් අංක : 100800598542

ඛෙවුව : ජාතික ඉතිරි කිරීමේ ඛෙවුව

ශාඛාව : බත්තරමුල්ල

**බුද්ධේභාෂා ධර්ම ග්‍රන්ථ සංස්කෘතය මගින් මෙතෙක් මූල්‍යාග කර ඇති
ග්‍රන්ථ පහත සඳහන් වේ.**

1. සතිය කියන්නේ අපේ ගෙදර
2. මට මම නැතිවන හැරී
3. මොහොතට අවධිය (පළමු කොටස)
4. බුද්ධි දුර්ගනය
5. නිවැරදි නිවන් මග හමුවිය
6. මොහොතට අවධිය (දෙවන කොටස)
7. අනිත්‍ය ක්‍රාණායට හසුවන පරම සත්‍යය - 1
8. අනිත්‍ය ක්‍රාණායට හසුවන පරම සත්‍යය - 2
9. අනිත්‍ය ක්‍රාණායට හසුවන පරම සත්‍යය - 3
10. The true dhamma has awakend, volume 1
11. The true dhamma has awakend, volume 2
12. The true dhamma has awakend, volume 3
13. මේ අසන මොහොත්ම ඔබ නිවන් දකිනවා
14. ආර්ය කමටහන්
15. ලොවම දෙදුරයි
16. සූත්‍ර දේශනා 01
17. සූත්‍ර දේශනා 02
18. සූත්‍ර දේශනා 03
19. මේ ගෞතම බුද්ධ සාසනයේ නැවත පිබිදීමයි
20. බුද්ධ ක්‍රාණාය අවින්ත්‍යයි
21. තොපොහො සත්‍යය
22. සිතුවිල්ල මම තොවයි
23. සඩ්බ සංඛාර සමර්ය
24. බුද්ධ යුත්‍ය අවින්ත්‍යයි - II (සිතක මැවෙන ලෝකය)
25. සිතුවිල්ලක දෙයක් කොයින්ද
26. අති විශේෂ දේශනා